

Chamölikarunawaka.lk



චිත්‍ර පස්සිකේ

දස සිල් යැකුණු දස දෙනක්

පාඨලි වම්පික ර්තාවක



චාංපියන්ස් ප්‍රහේසිකේරු

දාස සිල් රැකුණු දාස දිනක්

පළමු කොටස
නොජ්‍යමත්‍යය - නිකම්ම

දෙවැනි කොටස
ඡේ කෝ හමස්ම - ජී මම වෙමි

තෙවැනි කොටස
තිබුණුහේ - නිවේම

සිවේනි කොටස
ප්‍රහනවේසැණු - පඨු විපරම



චිත්‍ර පැස්කිනෝ

ආය සිල් රෙකුණ ආ දිනක්

නිර්මාණය හා සැකසුම
ප්‍රයාන්ත බේදාහන්ද

පරිගණක අභ්‍යර කිංගෝරනය.

නිලධානා පනාවැන්න

සැකසුම හා මුද්‍රණය

නියෝගී ගුරුවික්ස්

අංක 143, උඩහමුල්ල දුම්රියපොල පාර,

ගංගොධිවිල,

නුගේගොඩ.

011 2 820220



നേൽക്കുമ്പന്ന

(ഹിക്സിം)

Champikaranawaka.lk

පළමු කොටස

ශ්‍රී 2010 වසරේ පුති පෙර පොකීන් දිනයයි. අපි සියල්ලේම මිහින්තල ආලෝක පූජාව සඳහා අනුරාධපුරයට ගොස් සිටියෙමු. අප විසු නිවස්නයේ සිට බලනා කළ සුන්දර නුවර වැව පෙනේ. වියට විපිටින් අභස්කුස නිමාවන්හේ රැවන්වැලි සැරදුන්, මීරසවැටි සැරදුන් හා උෂ්ණවනයේ දැරැබේ කොත විරහිත මුදුනත මගිනි. රාත්‍රියේ පොකීන් සඳ නැග විත්ම අදුර මඳින් මේ සියලු කොත් ආලෝකවත් වෙයි. සඳ වැළියෙන් නළියන වැවේ තීරයට පසුබිම් වූ නිසාල අදුරා වන තීරයට ඉහළින් රැවන්වැලියේ ආලෝකමත් කොත් වහන්සේ නොවෙනස්ව දියුලයි. අදුරා අභස සමග පුංචි වැහි බිඳ වැළුන ද, අදුරා වපා මගින් පොකීන් සඳ වැසුන ද රැවන්වැලි කොත එකු ලැසම දියුලයි. විහි වැවේ මැවුණු ජායාව නළියමින් බැඩැලෙයි. සියල්ලේ අභියන් බව, සැලෙන සුපුර, වැවෙන වැහි බිඳ, නළියන වැවේ ජලකද කියාපානා අතර, දුකින් පිරිවු අදුරා සසරින් විතර විය හැකි බව හිස් අවකාශයේ බැඩැලුන කොත්වහන්සේ කියාපාති. මිහිද නාහිමියන් අපට ගෙන ආ සද්ධිර්මය පත්පොතේ පමණක් නොව ස්වභාවදහමේ ද සිතුවමක් වී ඇති සරු!

විදින රාත්‍රියේ අපගේ සාකච්ඡාව ඇති වූයේ සම්බුද්ධිත්ව 2600 වැනි ජයන්තිය ගෙනයි. විහි මහ ග්‍රෑෂ්‍යමලට තවත් මාස 11ක් ඇත. අපි සාමාන්‍යයෙන් බුද තෙමගුල වෙසක් දිනයේ දී සමරමු. සිද්ධාර්ථ ගෞතමයාන්ගේ උපත, බෝධිසත්වයන් වහන්සේ බුද්ධිත්වයට පත්වීම, බුදුරජානාන් වහන්සේගේ පරිනීර්වානාය, විකම පොනුය දිනක ගසක් මුළ පර්සරය විද ගතිමත් සිදු වූ බව බොද්ධ අපගේ පිළිගැනීමයි. සිද්ධාර්ථ ගෞතමයාන්ගේ උපත සතුවට කරුණුකි. බෝධිසත්වයන්



වහන්සේ බුද්ධින්වයට පත්වීම ද සතුවට කරුණුකි. නමුත් බුද්ධාණුන් වහන්සේගේ පරිනිර්වාණය සතුවට මංගලයට කරුණුක් දී? ගෝද්දේ අප විය තෙමගුලින් විකක් ලෙස සලකන්නේ ඇයි? අන් මිනිසුන් මිය ගිය විට විය අවමගුලක් ලෙස සලකන අප බුද්ධාණුන් වහන්සේගේ පරිනිර්වාණය මගුලක් ලෙස සලකන්නේ ඇයි? වියින් ආරම්භ වන වර්ෂ කුමාගක් - බුද්ධිවර්ෂ කුමාග පවත්වාගෙන යන්නේ ඇයි? මේ මගේ සිතට කුඩා කළ ඇති වූ සිතුවුලිය. විශේෂයෙන් 1956 දී බුද්ධ ජයන්තිය, විනම් බුද්ධාණුන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ඇති වූ වර්ෂ කුමාග අනුව 2500 වැනි වසර උදාවීම හා දියසේන නම් කුමාරයෙකු ශ්‍රී ලංකාව බේරාගැනීම පිණිස පහළුවීම පිළුබඳ මහන් ප්‍රබේදයක් ඇති විය. දියසේන කුමාරය නම් මත මතු බුද්ධවත මෙත්ත් බේදිසත්වයන්මය යන අදහස ද විවකට පැතිර ගියේය. වර්තමාන කහරයේදිගිලියේ වෙහෙරගමින් මතු වූ ලොව අපුරුෂම තීර්මාණයක් වූ බේදිසත්ව ප්‍රතිමාව සමුවීමෙන් පසු රටවතා වූ වෙනත් අවලෝකනීස්වර ප්‍රතිමාවලට ද විශාල පිළුගැනීමක් ඇතිවිය. මුළු රටම මෙත්ත් බේසතුන්ගේ උපත වෙතට යොමු කරවින්නට 2500 වැනි බුද්ධ ජයන්තිය සමත් විය.

විය දේශපාලනිකව ද 1956 දී ජාතික ආගමික ප්‍රබේදයකට මග පැඳුවේය.

බුද්ධාණුන් වහන්සේගේ පරිනිර්වාණය තෙමගුලින් විකක් ලෙස සමරන්නට බොඳනුවා ගොමුවන්නට ඇත්තේ බුද්ධුන්ට පවා අනිත්‍ය නියතය යන අනිත්‍යතා දැක්ම නිසා විය යුතුය. බුද්ධවත්තේ පවා කය අපර, අමර නොවේ. විය දිරා යයි. ලෙඩ දුක් දෙයි. අවසන කාවත් පොදු ලෙස අනිත්‍යයට ලක්වේ. පුහුදුන් ගෝද්දේයාට එිය දුකක් වුවත්, බුදු දහමේ හරය දන්නා පුද්ගලයා විය හාර ගන්නේ, සියල්ල වෙනස්වේ, සියල්ල උපත, පැවැත්ම, විපත ආදි ජරා මරණයට ලක්වේ යන බුදු දහමේ මුලික හරය සනාථ වීමක් ලෙසය. දෙවනුව බුද්ධත්වයට පත්වීමෙන් පසු නැවත උපතක් නැත. සංසාර දුක වියින් කෙළවර වෙයි. මේ නිසා පරිනිර්වාණය ද උපත, බුද්ධත්වය මෙන්ම මංගලයට කාරණයක් වෙයි.

සාර සංඛිය කළේප ලක්ෂයක් වැනි අති දිගුකාලයක් සංසාරයේ සරණා තේව්දී සත්ත්වයන් වහන්සේට විසි අට නමක් බුදුවරු හමුවෙති. ඒ සියල්ලෝම වෘත්ත මූලව පරිසර විසිනුරු මද බුද්ධත්වයට පත්වෙති. ඒ මහා කාල ප්‍රචාරයේ ඉතාමත්ම වැදුගත් මොහොත වන්නේ බුද්ධත්වයට පත්වීමය. මමග, මගේ යෙන්න තුරන්කර සිත වත්මනට ගෙනවත් අරමුණු ගන්වා (සමාධිය), පසුව එම මුණු ක්ලේෂයන් ගෙන් මිදිමය. (විපස්සනාව) මේ නිසා බුද්ධත්වය ඉතාම වැදුගත් මොහොත වේ. සිද්ධාර්ථ ගෞතමයාන්ගේ විසි භවයේ උපතට ද, පරිනිර්වාණයට ද, විශේෂ අයයක් ලැබෙන්නේ ඒ භවයේ දී බෝධි සත්ත්වයන් බුදු වූ නිසාය. මේ නිසා සම්බුදු තෙමගුලින් වඩාම වැදුගත් මැගුල වූ කරී බුද්ධත්වයට පත්වීම යැයි තර්කයෙන් සිතනා විට පෙනී යයි. ඒ අනුව බුද්ධ වර්ෂය ආරම්භ වය යුත්තේ ගෞතම බෝධිසත්ත්වයන් බුද්ධත්වයට පත් වූ දින සිටය කිය නිගමනයක් ඇති වේ. වේවා භුදු තර්කයන් ව්‍යව දැක් ඇගයක් නැතුවාම නොවේ.

නිර්වාණය ලැබීම බෝධියාගේ අවසාන ප්‍රාථ්‍රිතය වන අතර, බුද්ධත්වය ලැබීම පෙරවාදී දහමට අනුව නම් බෝධිසත්ත්වයන්ට පමණක් ලාභ කර ගත හැකි තත්ත්වයකි. මේ නිසා 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය විනා උත්සවයක් බව විදා අපගේ සාකච්ඡාවෙන් පූජා සියල්ලුන්ට පසක් විය.

විතැන් සිට තවත්, මාස 10ක් රට සම්බුද්ධත්ව ජයන්තියට සුභහම් විය. “පිළිවෙතින් සැරසෙමු” යන්න රටේ තේමාව විය. වෙනත් පිළිවෙතින් සැරසීම වෙනුවෙන් කුමක් ද අප කරන්නේ යන්න නිරන්තරයෙන්ම මතු විය. විනාරස්ථාන සියක් පිළිසකර කරවීමේ අදහසක් මතුවිය. මම විය අපගේ ආයතනයක් වූ ඉංකා ප්‍රාන්ස්යෝම්ස් ආයතනයේ විධායක යු. ඩී. ජයවර්ධන මහතාට සීවෙමි. විතුමා විය විනාරස්ථාන දෙකීයක් බවට පත්කර භාර ගත්තේය. උතුරු භා නැගෙනහිර විශේෂ ස්ථාන පිළිසකර කරවීමක් යෝජනා විය. විය පූජ්‍ය ඕමල්පේ සේහිත නායක හිමියේ භාර ගත්ත. රත්නාවේ වෙනුවෙන් ප්‍රණානුමේදානාවක් පිළිබඳව අදහස් කෙරීනි. විය උදාය



ගම්මන්පිල මහතා භාර ගත්තේය. දැන්සල්, වෙසක් තොරතු, වෙසක් කළාප, කලා උපෙලවල් පිළිබඳ යෝජනා රුසක් විය. විහෙත් ඒ කිසිවක් ඒ උතුම් 2600 වැනි සම්බුද්ධත්ව පයන්තියට නම් ගැලපුණ් නැත.

වේ, වසර 2011 බක් මාසයේ අල්ත් අවුරුදු කාලය විය. නව අදහසක්, ප්‍රතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සහාවට ඉදිරිපත් විය. විය ඉදිරිපත් කළේ නිඟාහ්ත ශ්‍රී වර්ණයිංහ මහතාය. වියින් අදහස් කළේ අපි සියලු දෙනාම තාවකාලික පැවිද්දට ඇතුළුවෙමු යන්නය.

මා දැන්නා කාලයේ තාවකාලික පැවිද්ද ලංකාවට හඳුන්වා දුන්නේ පූජ්‍ය කිරම විමුලපේත් නායක නිමියන් විසිනි. උත්තුවන්සේගේ තොරතු, කණ්ඩාවෙල ප්‍රදේශයේ ඒ සඳහාම ආරණ්‍ය සේනාසනයක් පවත්වා ගෙන ගිය අතර, වර්ණයිංහ මහතාන්, මිහුගේ සොයුරාත් යන දෙදෙනාම එහි දී තාවකාලික පැවිද්ද බඩාගත්තේ වෙති.

වරක් පූජ්‍ය අතුරුම්යේ රතන නිමියන්ගේ ආරාධනයෙන් (1996 දී පමණ) මම තොරතු කණ්ඩාවෙල දෙකළුවට ආරණ්‍ය සේනාසනයට ගියෙමි. විහි ගියේ තාවකාලික පැවිද්ද බඩාගෙන ඇතැයි කිවු පිරිසකට නූතන සංවර්ධනය, බලශක්ති අර්ථඳය, පිරිසර සංරක්ෂණය හා බුදු දහමේ පණිවිඩය පිළිබඳ කෙරේ දෙසුමක් පැවත්වීමටය. පැරුණී රඛර වතුයායක් අසළ කද මුදුනක තිබූ විකී සේනාසනයේ මා දින දෙකක් ගත කළා මතකය. ප්‍රමාණවත් පරිද්දෙන් පිරිස තොපැමිනි නිසා පැවිදි කිරීමේ ත්‍රිකාවලිය නොපැවත්විනි. ඒ වෙනුවට විවිධ ප්‍රදේශවලින් පැමිණී ස්වාමින් වහන්සේලා කිපනමක් සමග ධර්ම කතිකාවක යෙදුනෙමි. හික්ෂා විනයට අනුව උදේශ හා ද්‍රව්‍යාලට පමණක් ආහාර ගනීමින් ධර්ම සාකච්ඡා ආදියේ යෙදුම්න් ඒ දෙදින ගතවිය. ඒ දිනවල කොපු, විශේරාම සම්බුද්ධත්වයේ වැඩිහුන් නිමිනමක් අපට ආහාරාන සතිය වඩා අයුරු භාවනාවේ යෙදෙනා අයුරු, සමාධිය හා විපස්සනා භාවනාව පිළිබඳවත්, සතර සතිපටිධානය පිළිබඳවත් මුළුක කරනු ගතනාවක් හඳුන්වා දුන්න. නමුත්

දේශපාලනික අරමුණ දැඩි වූ නිසාත්, දිගු කළක් විහි නොසිටි නිසාත්, සිත අරමුණ ගන්වන්නට ඒ ගමනේදී නොහැකි විය.

එම ගමනේ දී රතන හිමියන් විසින් මා හට විහි තේවාසිකව සිටි හික්ෂුනි වහන්සේ නමක් හඳුන්වා දෙන ලදී. ඒ හික්ෂු මස්තියන් වහන්සේ සිත දියුණු කරගත් තැනැත්තියෙක් බවත්, තමන් වහන්සේට සමාධිය ලබාගැනීම සඳහා උන්වහන්සේගේ කමටහන් උපකාරී වූ බවත් රතන හිමියෝ මට පැවතුනු.

මෙහෙතින් වහන්සේ වැඩිහිටිය. උන්වහන්සේගේ මුහුණා ඉහා පැහැදිලිය. මුහුණේ විකම රුල්ලක් හෝ නොවිය. වරක් මම විදේශගත හිතවතකු හා හිතවතයක සමග මහනුවර උච්චත්ත කැලේ වාසය කළ හික්ෂු බේදී නම් විර ප්‍රසිද්ධ යතිවරයා මුණා ගැසුනෙමි. විදින උන්වහන්සේ දෙමල තුස්තවාදය ගැන දැරූ මතයට පටහැනී මතයක සිට මම තර්ක කළේමි. නමුත් මගේ සිත තදින් ඇඳුණේ වික ඉරුයවික සිට මුළු සාකච්ඡාවේදීම උන්වහන්සේ කිසිම විටෙක කළබලයක් නොපෙන්වීමය. උන්වහන්සේගේ මුහුණේ ද කිසිදු රුල්ලක් නොදිරිමි. මේ මෙහෙතින් වහන්සේගේ ද විසේය. සිතුවිලි විකතැන් කරගත් අයගේ බාහිර කාය රෘපය පවා පැහැජත් වන බව මට පැහැදිලි විය. පුරුෂ රතන හිමියෝ අප සියලු දෙනා කන්ද උච්චිහිටි බුද ගෙයට ගෙන ගොස් උදෑසන බුදුන් නමදාවති. අමි ගාරා සංඡ්‍යායනය කරමු. ඒ කිසිම විටෙක මෙහෙතින් වහන්සේ නුදුවුවෙමු. අනෙක් හිමිනම විසින් අපවා පරියාකයෙන් විරෝධිය ගොනවා හාවනාවට ගොමු කරවති. ඒ කිසිම විටෙක සමුහ වන්දනාවට හෝ හාවනාවට මෙහෙතින් වහන්සේ

නොවඩිති. පුරුෂ රතන හිමියන් මේ පිළිබඳව උන්වහන්සේගෙන් ඇසුවේ විතුමිය කාන්තාවක නිසා ඒසේ සමුහ වන්දනා හාවනාවලට සහනාගි නොවේ ද යන්නය. විවිධ උන්වහන්සේ ප්‍රකාශ කළේ "හාමුදුරුවනේ මම උච්ච පහළට තතිව සක්මන් කරනවා, තතිව වළදනවා, තතිව හිදනවා කුරැල් නාඛ, ගස් කොළන් සෙපුවෙන නාඛ, වැඩි ගුගුරන නාඛ, සාමු නාඛ ආදිය මටත් ඇසෙනවා. විහෙන්, මම ඒවා කිසින් විදින්නේ නැහැ. සමුහ හාවනා, වන්දනා නොකළාට මේ ස්වහාව



පරීක්‍රම, මගේ දෙනික පිටතයම මට භාවනාවක්, වන්දනාවක්” කියාය. උන්වහන්සේගේ කඩීම බුහුරි, සඩුද්ධික පිළිතුර ඇසීමෙන් පූජ්‍ය රතන තිමිත්, මමන් පුදුම වුයෙමු. යොගියෙකුගේ සරල වදන්වල ගැබේව ඇති ගැඹුරු දැනම වහාම අපට අවබෝධ විය.

වර්ණයිංහ මහතාගේ තාචකාලික පැවිද්ද පිළිබඳ විවිධ අදහස් මතුවිය. අපට පසු කළෙක උපසම්ප්‍රාව රුගෙන ආ තායිලන්තය (සියම), බුරුමැය (අමරපුර, රාමණ්ඩු රට පිහිටි) යන දෙරවේම බොහෝ පිරිමින් විවාහ පිටතයට පෙර මහනු දිවියට ඇතුළු වීම සම්ප්‍රායක් නිසා විය මේ රටේ ද ඇති කිරීම මැනැවී, යන්න වියට පක්ෂව නැගුණු තර්කයක් විය. වැමෙන්ම ඒ මිනින් පන්සල භා මහනු දිවිය හඳුනාගෙන, ඒ නිසාම ගාසනය ගැන ගෞරවයක් ඇතිවේය යන තර්කය ද පැන නැගිනි. වියට ප්‍රතිපක්ෂව නැගුණේ තායිලන්තයේ හෝ බුරුමයේ මෙන් නොව ලංකාවේ හික්ෂු ගාසනය වෙනම සංස්කෘතියක් බවය. තායිලන්තයේ රජතුමෙක් මෙන්ම සංස්කරණ කෙනෙක් ද සිටිති, අපේ රටේ හික්ෂු ගාසනය විකක් කර සංස්කරණ කෙනෙකු ඇති කිරීමට මහා පාරානුමඛානු මෙන්ම කිරීමි ශ්‍රී රාජයිංහ ආදි රජවරද්‍යන් ද දුරනා ලද උත්සාහය ව්‍යරුද්‍ය විය. වැමෙන්ම ඒ රටවල හික්ෂුන් වහන්සේ ප්‍රසිද්ධියේ දුම් පානය කරති. ස්ථ්‍රීන් ඇසුරු කරති. දහම් දෙසීමට මුදල් පර්හරණය කරති. වැමෙන්ම ලංකාවේ මෙන් ගිහියන්ට දහම් දෙසීමක් හෝ සමාජ වැඩ කරයුතුවලට හවුද් එමක් හෝ නැත. මේ නිසා ඒ රටවල තාචකාලික පැවිද්ද භා දිගුකාලීන හෝ සඳුකාලීන පැවිද්ද අතර, ලොකු වෙනසක් නැත. තාචකාලික පැවිද්ද දැනට ලංකාව තුළ ඇතත්, විය ප්‍රව්‍යිතව නැත්තේ විමර්ශන් හික්ෂු ගාසනයේ පිරිහිම වෙශවත් විය හැකි යැයි ඇති විශ්වාසය නිසා බවට ද ප්‍රති තර්ක නැගිනි.

හික්ෂුන් ගාසනය ලංකාවේ පිහිටුවීමට ගියවිටත්, කාන්තාවන්ට මෙහෙති ගාසනයක් අවශ්‍ය නැත. සිල්මැනිවරු වීම ප්‍රමාණවත්ය ආදි තර්ක පැන නැගුණු බව ද, තමුත් මෙහෙති සසුන පිහිටුවීමෙන් පසු දැන් දහස් ගණනක් දක්වා විය

වහාප්ත වී ඇති බවටත් තර්ක කෙරිණි. ඒ මෙසම තාචකාලික පැවැදු අප වීසින් ප්‍රව්‍ලිත කළහොත් වහාප්තව යනු ඇති බවට අදහස් එලවිය.

තවත් වැදගත් ප්‍රතිජ්‍යාපනයක් වූයේ අපි දේශපාලනයක් කරනා නිසා මේ ක්‍රියාව "දේශපාලනයේ ජනප්‍රිය මාධ්‍ය පෙනා බුබුලක්" මෙස සමාජය අර්ථ දක්වාවි යන්නය. විමර්ශන් ගාසනය හා සිවුරට තිබූ වැදගත්කම හින ඒ යැයි බියක් ඇතිවිය හැකි බව ද තර්ක කෙරිණි. වියට ප්‍රතිතර්කය ආවේ බොද්ධ හික්ෂුව දේශපාලනයට පිවිසෙන විට ද ගාසනය පිරිහෙයි කිය මතයක් දැක්වා ප්‍රවාරය කළ ද ඒ අනියෝගය පාතික හෙළ උරුමය ජයගත් බවය. මෙය විහි අනෙක් පැත්තය. වනම් ගිහි දේශපාලකයින් තාචකාලිකව හෝ පැවැදි වීමය. වියට විරැද්ධ වන්නේ කෙසේ ද යන තර්කය ගෙන වින පුද්.

මම මේ පිළිබඳව ජනාධිපතිතුමා ද වීමසුයෙම්. එනුමාගේ අදහස වූයේ ද විමර්ශන් සිවුරට තිබූ ගරුත්වය අඩු වීමට ඉඩක් ඇති බවය. අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා සියලුදෙනාගේ අදහස වූයේ පැවැදු ස්ථීරසාර විය යුතු බවය. අප හිතවත් විමලධර්ම අධ්‍යාපන මණ්ඩලයනුමා, මගේ අදහස වෙනස් කිරීමට කඳීම නව අදහසක් දුන්නේය. ඔහු කිවේ බුදු දහම ගැඹුරන් අවබෝධ කරගත් රාජා වෙත්තමුති, බෝගොඩ ප්‍රේමරත්න, රී. ඩිඩ්. අධිකාරම් වැනි විද්‍යාත්මක ද, අරිසෙන් අහුබූද වැනි ගාසනමාලකයින් ද තාචකාලිකව හෝ පැවැදි හොඳු බවය. ඔවුන් පන්සිල්, අටසිල් හෝ දස සිල් සමාදම් වී යෝගීව වාසය කළ බවය. අධ්‍යාපන මහතා බිජාම ප්‍රව්‍ලිත කළදොළ ආරණ්‍ය සේනාසනයේ දායක සහායාවේ සහායතිතුමාය. ආරණ්‍ය සේනාසනය සඳහා සුමතිපාල මහතෙරගත්ට අවශ්‍ය ඉඩම් පර්ත්‍යනාග කර ඇත්තේ ද අධ්‍යාපන පරම්පරාව වීසිනි. සිය භාරකාරත්වයේ ප්‍රවතින ආරණ්‍යයේ දින 03, 07, 10 ආදි මෙස යොගීන් භාවනාවේ යෙදෙන අතර, ඇතැම්විට හික්ෂුන් වහන්සේලාවත් වඩා හොඳුන් ශිල්‍ය රැකිනා බව තමනර වැටහි ඇතැයි හෙතෙම මට ප්‍රකාශ කළේය. යහපත් අරමුණු උරුදෙසා හික්ෂුන් වහන්සේලා මැතිවරණවලට ඉදිරිපත්වීම වැනි, අත්‍යවශ්‍ය තීරණාත්මක



අවස්ථාවක දී හෝ පාතික උච්චරක දී සමාජය මධ්‍යත කරවන සුල් දේශපාලන, ක්‍රියාලාමයන් සුදුසු වූව ද, මේ මොනොතේ සමාජය තුළ මතහේද ඇති කරවන සුල් දේ සිදු නොකළ යුතු බව මගේ පෙෂ්ට්‍රලික ලේකම් දායා පෙරේරා මහතා ද සුපුරුදු ලෙස පියෙකු මෙන් මට අවවාද කළේය.

මම ඒ අවවාද පිළිගතිම්. අවශ්‍ය සිවුර ඇතිව හෝ නැතිව ශේෂය යැකිමත්, බුද්ධමේ හරය වෙනුවෙන් කැප වීමත්ය. අපි ඒකමතිකවම දැකසිල් පිරිමට විකාශ වූයෙමු. "දැකසිල් පිරි දැක දිනක්" සම්බුද්ධත්ව පයන්තිය වෙනුවෙන් වෙසක් මස අවබැනි දින සිට පොනොය උඩා වූ දහහත් වැනි දින දක්වා ගෙන යමට ප්‍රතිඵා දුන්නෙමු.

අප යෝගී වීමට පෙරදින විනම් වෙසක් මස 07 වැනි දින සවස 05.00ට පමණු මම පුරුෂ රතන නිමියන්ගේ රාජ්‍යීරයේ සඳහම් සෙවනට ගියෙමි. වැනි බුදු කුරියේ දී අප සමග හෝ දින නව යෝගී ගමනකට පිවිසෙන පිරිස හමු වූයෙමු. විශාල පිරිසක් වියට සුදුනම්ව සිටියත්, පුරුෂ රතන නිමියන් විසින් පහසුකම් සැපයීමේ ප්‍රශ්නය මත පිරිස 25කට සිමා කර තිබිණි. සමහරැන්ට නඩුහඟ ආදී නිති කටයුතුය. සමහරැනට ටෙසක් උලෙල සඳහාම ගොඳාගත් කටයුතුය. තවත් අයට විදේශ වාරිකා ආදියය. තිවයේ දොමාපියන්, ඩිරිඳ, දි දරවන් ආදීන්ගේ විරෝධය හා බිඟ නිසා නොපැමිණි අය දැසිටියන. අන්තිමේ දි පිරිස දහඡටක් විය.

විශ්ව විද්‍යාල සමයේ සිට අප හඳුනන පුරුෂ කහගල සරානන්ද පිළියේ බුද්ධ වන්දනාවේ යෙදෙන කාරීරක කුම වේද්‍ය පාඨම හඳුන්වා දුන්හ. දුනාහිස බිම තබා, දෙපතුවේ ඇගිල් නොපිටට හරවා ඒ මත කය සැපුව තබාගැනීම පළමු ව්‍යායාමය විය. මරි එය මගත් වේදනාකර විකක් විය. මට පසුව තේරැම් ගියේ දුනාහිස් බිම ගැරීම නිසා උපදින වේදනාව රික වේලාවක් දරා ගැනීම වඩා අපහසු බවය. ඒ නිසා තුන් මෙටිටයක් ගොඳා ගතිම්. විය සාර්ථක විය. ර්මගට පසිග පිහිටුවා වැදුම පුහුණු විය. පසිග පිහිටුවීම යනු සිරුට්‍රේ පස්පොලක් බිමෙහි ගැටෙන ලෙස

වන්දනා කිරීමය. විනම් දෙදුනා, දෙවලමිට හා නපුලයි. මෙය මේට පෙරත් කළ අභ්‍යාසයක් නිසා විය අපහසුවක් නොවිනි. මගේ යෝගී දිවිය ගැන ඒ. ඩීඩී. විම්. අස්වර් මන්ත්‍රීතුමා සමග කතා කරනා විට මුස්ලීම්වරුන්ගේ නපුල කළ පැහැද ගැන්වී ඇත්තේ මක්කම දෙසට හැරී නපුල ගැටෙන සේ වන්දනා කිරීම නිසා බිව විතුමා කිවේය. බොදුනුවන් වූ අපි පසග පිහිටුවා වැඳීමත්, මුස්ල්මානුවන්ගේ යායුවත් විකම ගාර්ඩක අභ්‍යාසයක් සේ මට පෙනෙනා බව මම කිවේම් පෙරලා අස්වර් මන්ත්‍රීතුමා කිවේ මක්කම වන්දනාවේ යන ඉස්ලම් හක්තිකයෙකු අතිවාර්යෙන්ම හිස මුඩු කළ යුතු බවත්, හික්ජුන්වහනන්සේගේ සිවුරට සමාන සුදු පැහැති ස්ථානක් පෙරවිය යුතු බවත්ය. මෙය මා සරස්වි සිපුවෙකුව සිරිය දී අඡ්රල් මහතා ද එමකළ අදහසකි. ඇතැම්විට මේ හයිරීම් රටා වඩා පැරෙණි ආගම නිසා බුදු දහමෙන් ආහාරයක් බ්‍රහ්මගේන්ට ඉකින් ඇති බව අස්වර් මහතාගේ මතය විය. ත්‍රි.ව. 07වැනි සියවස වන්තිට බුදු දහම මැද පෙරදිග දක්වා ව්‍යාප්තව තිබු බව මම විතිට ප්‍රකාශ කළුම්. දිස සිල් යෝගීව සිට පළමු කැඩිනරී රස්වීමට හිය මා හට දැක ගන්නට ලැබුණ් මගේ අසුනට යාඛද අසුණ් සිටිනා රිජාද් බුදුයින් ඇමැතිතුමා ද හිස මුඩුකර ඇති බවය. ඒ ඇස් ද කිය ඇසු විට ඔහු කිවේ මක්කම වන්දනාවේ ගිය බවයි!

පසග පිහිටුවීම සමග ර්මාග කාර්යය වූයේ විරුම්නියා ගොතාගෙන පරියාංකයෙන් කිරීමය. වහි නිවාරදි ඉරුයවීමෙන් විනම්, පද්මාසනයෙන් වම්පාදය උඩ දකුණු පාදයත්, වම් අත්ල උඩ දකුණු අත්ලත් රඳවා, කය කිරිකර ගැනීම අප බොහෝ දෙනෙකට අපහසු යිය. යෝග ව්‍යාපාම ආදිය ප්‍රහුණු වූවේ ඉනා පහසුවෙන් ඒ ඉරියවීවට ගියහ.

ර්මාගට මිතු වූයේ කෙසේ වන්දනා කළ යුතු ද යන්නය. දොහොත් නපුලේ තබා වන්දනා කළ යුතු බව වික් අදහසක් විය. ඇගිල් නපුලේ තබා වන්දනා කළ යුතු බව, ඇගිල් නිකට ගැටෙන සේ වන්දනා කිරීම, දෙඅත් හදවත සම්පරේ තබා වන්දනා කිරීම ආදි අදහස් ගණනාවක් මතු විය. අන්තමේ දී සරානන්ද හිමියන්



අපට උපදෙස් දුන්නේ දිසිලය සමාඳන් වීමට පෙර කෙරෙනා නමෝතස්ස ප්‍රංශය සෑප්පායනායේ දී දොහොත් හිස මුදුනේ තබා ගැනීමටත්, ගාරා සෑප්පායනායේ දී පහසු ලෙස දොහොත් පසු පෙදෙසට සෘජුව තබා ගැනීමටත්ය. මෙමෙස ගාර්ගික ඉරුයා සකස් කිරීමෙන් පසු දිසිලය හා ආරම්භක ගාරා සෑප්පායනය පූහුණු කරනු ලැබේය. ඕකාස වන්දුම් නන්නේ යනුවෙන් ගුරු හිමියන් අමතා ලදා ගන්නා අවසරයෙන් පසු දිසිලය දෙදෙන මත කය සෘජුව තබාගෙන සමාඳන් වීම පූහුණු කරවනු ලැබේය. ඒ දිසිලය මෙසේ විය.

දස සිල් ඉල්ලීමේ වාක්‍ය

ශිකාස අහං හන්තේ තිසරතේශ්‍රීන සඳ්ධියිං ගහවිධ දස සීලං ඩම්මං යාචාම්,
අනුග්‍රහං කත්වා සීලං
දේපි මේ හන්තේ

දුතියමිපි අහං හන්තේ තිසරතේශ්‍රීන සඳ්ධියිං ගහවිධ දස සීලං ඩම්මං යාචාම්,
අනුග්‍රහං කත්වා සීලං
දේපි මේ හන්තේ

තතියමිපි අහං හන්තේ තිසරතේශ්‍රීන සඳ්ධියිං ගහවිධ දස සීලං ඩම්මං යාචාම්,
අනුග්‍රහං කත්වා සීලං
දේපි මේ හන්තේ

ක්වාමින් වහන්සේ
යමහං වදාම්, තංවදේපෑ

සිල් සමාදහ් වන ඇය
ආම හසුතේ

බුද්ධිය සිරණාං ගවිජාම්
ඩම්මං සරණාං ගවිජාම්
සිංඡ සිරණාං ගවිජාම්



දුතියම්පි බුද්ධිං සරණාං ගච්ඡාම්
දුතියම්පි ධම්මං සරණාං ගච්ඡාම්
දුතියම්පි සංස සරණාං ගච්ඡාම්

තතියම්පි බුද්ධිං සරණාං ගච්ඡාම්
තතියම්පි ධම්මං සරණාං ගච්ඡාම්
තතියම්පි සංස සරණාං ගච්ඡාම්

පානාතිපානා වේරමනී සික්ඩාපදං සමාදියාම්
අදින්නාදානා වේරමනී සික්ඩාපදං සමාදියාම්
අඩහ්ම වරියා වේරමනී සික්ඩාපදං සමාදියාම්
මුසාවාදා වේරමනී සික්ඩාපදං සමාදියාම්
සුරාමේරය මල්පපමා දැරියානා වේරමනී සික්ඩාපදං සමාදියාම්
විකාලනෝපනා වේරමනී සික්ඩාපදං සමාදියාම්
නව්වගිත වාදිත විසුක දැක්සිනා වේරමනී සික්ඩාපදං සමාදියාම්
මාලාගෙඩ විලේපන බාරණ මණ්ඩන විහුකනටයිනා වේරමනී සික්ඩාපදං
සමාදියාම්

ල්විවාසයන මහා සයනා වේරමනී සික්ඩාපදං සමාදියාම්
පාත රුප රුත්ත පරිග්‍රහනා වේරමනී සික්ඩාපදං සමාදියාම්
ඉමාති දිය සික්ඩා පදානි සමාදියාම්

ආචාර්යන් වහන්සේ (හික්ෂ්ව) වදින ගාරාව

මිකාස වන්දාම කන්තේ / /
මයා කතං ප්‍රක්ද්‍යාදං සාමිනා අනුමෝදිතබිඛං සාමිනා කතං ප්‍රක්ද්‍යාදං මයානං
දාතබිඛං සාධු සාධු අනුමෝදාම්

මිකාස ද්වාරත්තේන කතං සබෑං අව්‍යයං බමථ මේ හන්තේ මිකාස කමාම්
හන්තේ

දුතියම්පි කමාම් හන්තේ, තතියම්පි කමාම් හන්තේ.

පුරුව උපසම්පදා හික්ෂුවත්, හික්ෂුන් වහන්සේන් පිළිපදින්හේ දෙසකීලය වුව දැඟී අපි කෙටි කළකට ගෝගීන් ලෙස විය පිළිපදිනා නිසා අපගේ සාම්ඛික තත්ත්වය හික්ෂුවට පහලින් පවතින බවත්, පන්සිල් සමාදුන් වන සාමාන්‍ය ගිහියන්ට ඉහැලින් පවතින බවත්, අවබෝධ කරදෙන ලදී. අප දෙසකීල් සමාදුන් වූ විට අඟේ තිබුවත් ඇතැම් වැඩිහිටියන් අපට වැඳීමට විනවී සුවපත්වේවා යැයි පෙන්සම්පි විය ඉවසීම තරමක් අසිරි කරනුක් විය. දෙස සිල් හමාරකර බොහෝ උත්සවවලට ගියවීට තවමත් ඇතැම් වැඩිහිටියන් අපට වැඳීමට සැරසෙන බව වැට්හි ගියෙන් ඔවුනට බොහෝ දුරට කරනු පැහැදිලි කිරීමට මට සිදුවේය. ඉන්පසු විළාඹී පොසොන් පොහොය නිමිත්තෙන් රැවන්වැළිසකය හා මිහිෂ්තලය ආලෝක පුරා ඇරුණුමට ඕය මට දහස් ගණනක් උවසු උවසියේ වින්දනා කළේ ඉමහත් ගෞරවයකිනි. ඒ හඳුවතේ වූ බොදු බැතිය නිසාවෙන් ආ නිසාග ත්‍රියාවකි. මොන ආකුමණා ආවත් බුදු දහම බොහෝ කළක් මේ රටේ පවතිනා බව මට තදින් දැනී ගියේය.

විකාර හෝතන ගිලය සමාදම් වීම නිසා රාත්‍රියේ ආහාර ගැනීමක් සිදු නොවීමෙන් බඩු ඇතිවන අම්ලික ගතිය (ග්‍රැස්ට්‍රික්) වැඩි වේ යැයි එයක් ඇති විය. මේ නිසා දෙසකීල් පිළිබඳ තින්දුව ගත්තා සිට රාත්‍රියට ආහාර පිණිස ගත්තේ කැඳ හෝ විළවල් සුජ් පමණි. දෙසකීල් දිනට පෙරදින කිසිවක්ම ආහාරයට ගත්තේ නැත. දෙසකීල් දින උදෙසන 04.00ට මම අවදි වුනෙම්. ජනේලය හැර බැඳු විට අදර තවමත් පවතින බව පෙනීනි. වැස්ස ඇද නොහැලීම ගැන සතුවූ වුනෙම්. ගෝරය කිස නිමවීමෙන් පසු සුදු හැද හරියටම උදෙසන 05.00ට රාජ්‍යීය සඳහම් සෙවනට ගියෙම්. පිරිස තුමයෙන් පැමිණෙන්නට විය. කැඳ කොළඹයක් පානය කිරීමෙන් පසු අප ඩියලුදෙනාම බුදු මැදුරට ගෙන යන ලදී. වැඩි දී පන්සිල් සහිත තිසරනාය සමාදම් වුයෙමු. දෙසකීල් සමාදම් වූ විට විය අවසන් වනතෙක් පන්සිල් සමාදම් නොවන්නායි පුරුෂ ඕමල්පේ සේශ්මිත නායක හිමියේ අපට අවවාද කළන. බුදුන් වැදු විසේ සිත් පහන් කරගත් පසු උදේ ආහාරය ලබාතිනි. ඇගිල් තුබුවලින් ආහාර අනනා මෙසත්, කටට ගතහැකි තරම් ආහාර ගුලියක් ගන්නා ලෙසත්,



නොල් වසාගෙන ආහාර සපනා ලෙසත්, ආහාර සපනා අතරතුර ආහාර ඇතිමෙන් වලකින ලෙසත්, වම් අතින් පිශාන රඩුමට අල්ලා ගැනීමත්, අවශ්‍ය - අනවශ්‍ය ආහාර වම් අතින්ම සංඝාකර පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරනා ලෙසත්, මුළුන් අත සේදීමෙන් පසු පිශාන සේදන ලෙසත්, වික් පත්කඩයක් සිරුරේ ඉදුල් වැරීම වැළැක්වීමත්, අනෙක අත, කිරීම හිස දැමීමටත් ගොදා ගන්නා ලෙසත්, කන අතරතුර කාලයේ දී වට්පට නොබලන ලෙසත්, වික් ඉරුයවේක සිටිනා ලෙසත්, උපදෙස් දෙන ලදී. පළතුරු හා කැවේලි ආදිය අතින් කඩාගෙන කිමට ගන්නා ලෙසත්, විවිධ ඉතුරුවන දේ අන් අයෙකුට වූව ආහාරයට ගත හැකි බවත්, පහදා දෙන ලදී. ජ්‍යෙෂ්ඨයේ පළමු වතාවට බොද්ධ පිළිවෙත් අනුව විදින උදේ ආහාරය ගත් මට පෙනී ගියේ විය බවහිර කිම මේස සම්ප්‍රදාන්ව වඩා අතිශයින් සරල බවත් උදාර බවත්ය.

ਆහාර ගැනීමෙන් පසු අපි පෙළ සේදී සකක් කළ මණ්ඩපයට ගියෙමු. විහි දී මා ඉදිරියෙන් ද, ගම්මන්පිල, වර්ණයිංහ ආදී සොයුරන් රේලුගට ද වින ලෙස පෙළ සකදෙන ලදී. ඉදිරියෙන් සිටගත් විට මා දුටුවේ ප්‍රවාහේ සාමාජිකයන් මෙන්ම අමාත්‍ය කාර්යාලයේ පිරිසක් ද පත්සෑයේ නිතවතුන් ද ලෙස විශාල පිරිසක් පැමිණ ඇති බවය. මගේ දැසසිල් වී ආරණ්‍යගත වීමේ තීරණය අම්මාට හා අක්කාට දැනුම් දුන් විට ඔවුහු බොහෝ දුක් වූහ. එයට හේතුව ආරණ්‍යයේ දී මට සලකන්නට කිසිවෙකු නැතිවේ යැයි ඇති වූ සංවේශයය. අම්මා ඇවිද ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබූ නිසා විහි නොඳාවාය. ඇය විහි පැමිණියානම් තවත් දුක්වීමට ඉඩ නිඩිනි. විය විසේවීම මැනවියැයි මට ද සිතුනි. බොහෝ අපේ නිතවතුන් හා යුත්තින් දුකින් සිටිනා බව කඳුව් සගවා ගැනීමට ඔවුන් දරනා තැතින් පෙනී ගියේය.

අග්‍රමහා පණ්ඩිත දැවුල්දෙන යුත්තිස්සර හිමි ඇනුල සම්හාවනිය මහා හික්ෂු පිරිසක් විහි වූහ. ගොදාගත් ලෙස නැකැත් කාලය උදාවීමෙන් පසු සිකාස වන්දුම් හන්තේ යනුවෙන් ඇරෙහිනා මලු ඉල්ලීමේ ගාරාව ස්ථාපනය කර දැසසිල් ඉල්ලා සිටියෙමු. විවිධ අපට ස්වාමින් වහන්සේලා සිල් රෙදී කඩත්, හිස බානා

උපකරණත් අපට බඩා දුන්හ. ඒවා රැගෙන අපි සඳහම් සේවනේ පොදු නානා කාමර වෙනට සක්මනේම ගමන් කළුම්. මගේ හිස බූ ගැම කලේ පුජ්‍ය රතන හිමියන් විසින්මය. මා වියට පෙර හිස බූ ගා තිබුණේම නැත. කළකට පෙර මද පීනස් රෝගයකින් පෙළීම නිසා මගේ හිසකේස් තැනින් තැන සුදු වී තිබිණි. විශේෂයෙන් වායු සමන යන්තු නිසා බොහෝ තරණ පිරිස්වල හිඛකේස් සුදුවේම දැන් දැකිය හැක. වරක් අපේ පුකට ව්‍යුධියිල ඇමැතිතුමෙකුට හැඳියේ හමුවේම සඳහා ඉල්ලා සිටි විට මා හට කිවේ කොණ්ඩිය බිජිදමා නිසා පැමිතිය තොහැකි බවය. පක්ෂ විපක්ෂ දෙකේම බොහෝ මන්ත්‍රවරුනේගේ පැසුණු රුපුව්ල්

යස් සවස් වනවිට පාර්ලිමේන්තුවේ දී දැකගත්තට ලබුණා සුදු කෙස් ඇත්තේ වෙනෙමත් පිරිසකටය. ඇතැම්හු නිරෝගී සම්පත්තිය හිසාත්, තරණකම නිසාත්, වර්ණ ගත්තේම නිසාත්, තද කළ කෙස් කළඹිස් බඳහි..!

ප්‍රේමදාස මහතාට දේශානියෝගය ඉදිරිපත් කළ ලටත් ඇතුළත්මුදලි සිය හිසකේස් වර්ණ ගත්තේම නවතා සුදු පැහැ හිසකේස්වලින් පෙනී සිටියේ හිසකේස් වර්ණ ගත්තේම පිළිබඳව ප්‍රේමදාස ජනාධිපතිතමාව සිනාවට ලක්කිරීම සඳහාය. කෙසේවෙතත්, මගේ සුදු, කළ සියලු කෙස් සිරිමක්වත් තොකාට රතන හිමියන් විසින් බූ ගා ඉවත් කරනා ලදී. බූ ගාන ලද අපේ හිසකේස් තැන්පත් කර කුඩා දාගෙබික් තැනිය යුතු යැයි සිම්හමක් විසුද්ධාවෙන් මෙන් පුකාඟ කලේ සියල්ලන් සිනා ගන්වමිනි.

හිස බූ ගැමෙන් පසු මම නැවෙමි. උදෑසන සිතල වතුර නැම මට මදක් අයුණා වුවත් මම සොජාකිලිව විය කළුම්. ඉන්පසු සුදු සරම හා අත්කාට සුදු කමිසය සහිත කපු අසදුම්ඩ් සැරපසුනෙම්. ඉන්පසු සිල් රේද්ද පොරවන ලදී. විය තිවැරදිව පොරවනා ආකාරය ගැන සුදුනා හිමියන් ඇතුළු පිරිසක් විසින් උපදෙස් දෙන ලදී. දිගුවංශ හිම්, පිනවංශ හිම්, විහෙ මෙහෙ දුව පතිමින් සුපුරුද ලෙස කටයුතු සාම්බාහය කරනා ලදී. උතුරා සල්ව පොරාවත්ද මට නැගුණේ විය ඉනාම සරල වස්තුයක් බවය. ඇතැම්විට සිවුර බවට පත්වන්නට ඇත්තේම මේ සල්ව විය



යුතුය. විම්වසා ගන්නට ඉනා පහසුවෙන් විය නිර්මාණය කළ හැකි විය. විම්ගින් අවශ්‍ය විට පොරේනයක්, අවශ්‍ය විට කුඩායක්, අවශ්‍ය විට නාන ඇදුමක්, අවශ්‍ය විට සුඩා ඇදුමක් සකස් කර ගත හැකි විය. බටහිර උයිකෝට් ආදිය දෙස බලනා විට මේ තරම් සරල ව්‍යෙන්ම ප්‍රතාපවත් ඇදුමක් තවත් ඇත්දැය හැඳුනී. ගෝම යුගයේ දී තිබූ මේ උතුරු සල සම්ප්‍රාය යුරෝපයේ බිඳ වැටුනේ යුද්ධ ඇදුම් හා ධනය මුල් කරගත් වෙළෙද ආර්ථිකය නිසා විය යුතුය.

හිස බූ ගා, සුදු පිරිවට හැඳ, සිල් රේද්ද උතුරු සලව ලෙස පොටාවා ගත්කළ බොහෝ හිම්වරුන් කිවේ අපේ මූහුනට තරෙනා පෙනුමක් පැමින ඇති බවය. කෙස් කළ කිරීමට වඩා කෙස් බැසෙන් තරෙනා පෙනුම ගැනීම වඩා බාර්මික බව පුරුෂ පියනන්ද හිමියන් ප්‍රකාශ කළේ සෙස්සන් යැලි සිසා ගන්වම්ති. නැවත පෙළ සයැදී මත්ත්විපය දෙසට යනෙනා විට පෙනුනේ මාධ්‍ය කැමරා විශාල ප්‍රමාණයක් අප වෙත විශ්ලේෂී ඇති ආකාරයය. මට මහත් අපහසුවක් දැනින.

දසසිල් යෝගී වහාපාරය ආරම්භ කරනා විට මාධ්‍යවලට දැනුම් නොදිය යුතු යැයි බලවත් මතයක් අප අතර තිබිනි. වැහෙත්, ප්‍රති තර්කයක් ලෙස හැඟුනේ මෙය අපට ප්‍රචාරයක් ගැනීමට නොව තව සිය ගණනක් යෝගීන් බවට පත් කරවීමට යොමු කරගත හැකි අවස්ථාවක් නිසා විය කළ යුතු බවය. පාලනය කළ මාධ්‍ය ආවරණයකට ඉඩිකඩ් ලැබුනේ වැයිනි.

මත්ත්විපයට පැමින්මෙන් පසු මහනායක හිමියන්ගේ අනුගාසනාවෙන් පසු අනුනායක දුරන්දර තේකුණාමලයේ ආනන්ද හිම්පානේ අපට දසසිලයේ පිහිටුවනු ලැබුහ. කළුන් විනි හරය දැන සිටි නිසා නියම බරකින් යුතුව විකි සිලය අප සිත තුළට කාවැදිනි. ඒ හා සමගම ගිනි නිරු රැල්ලක් අප වෙත පතිත විය. කෙටි භාවනාවක් ද පැවැත්විනි. විය අපේ තික්ෂ්මීමේ සිලයේ පළමු පරික්ෂාව විය. උත්ස්ව කටයුතු අවසානයේ අප සියලු දෙනා උඩු මහලේ වූද මැදුරට වැඩිම කරනා ගැඳී. බොහෝ දෙනෙකු පැමිනා අපට වැඳ බොහෝ දුනින් සමුගෙන හියේ අප ගත් මග නිවැරදි බව දැයිවි, හැනීම්බරව ප්‍රකාශ කරමිනි.

ඉන්පසු හික්ෂුන් වහන්සේලා සමගම අපට දහවල් දානය පිළිගන්වීති. කුරින් බඩාගත් පුහුණුව මත සිදුගෙන දානය වැළැඳුයෙමු. කෙටි වෛචිතයකින් පසු බස්රායකින් අපි කදුබාඩි කරා පිටත් වූයෝ. මෙයට පෙර වික්වතාවක් පැල බෙදා දීමක්, කසළ බදුන් බෙදා දීමක් හා පරිසර දේශනයක් සඳහා පරිසර ඇමැති ලෙස මම කදුබාඩි පැමිතා ඇත්තේම්. පුරුෂ ඉගුරුවත්තේ ජියන්ද නායක හිමිපානාන් දැඩි විනයධිර, අවශ්‍ය දේ සඟුව දේශනා කාරනා හික්ෂුන් වහන්සේනමක් ලෙස ප්‍රකටය. උන්වහන්සේ කදුබාඩි ආරණ්‍යයේ ප්‍රධානියාය. නිකායේ මහනායක හිමියන්ය. 1956 බුද්ධ ජයන්තිය වෙනුවෙන් බුරුම ආත්සුවේ මදිනත් වීමෙන් ඇති වූ මේ විපස්සනා මධ්‍යස්ථානය සිය සම්ප්‍රදාය තවමත් රෙකුගෙන සිටී. දේශීය විදේශීය බොහෝ දෙනෙකු කෙරෙන් ප්‍රහින කිරීමට යොදා ගත් පින් ධීමකි කදුබාඩි සෙනසුන.

මහානායක හිමියන් රත්නපුර ආරණ්‍යයේ වැඩි සිටි නිසා අප පිළිගත්තේ පුරුෂ වීමල හිමියන්ය. අපට බොහෝ කරුණාඩර වූ වීමල හිමියේ අපව යෝගී කුටිවලට කැඳවා ගෙන ගියහ. සෙනසුන් පැවති යෝගී දිනවර්යාව හඳුන්වා දුන්හ. පර්යාංකයෙන් හිඳ ගැනීම හා හාව්‍යාවේ මුල් අන්පොත තැබුහ.





චේ සේ හමස්මි

(චේ මම වෙමි)

Champikaranawaka.lk

දෙවෑනි කොටස

මැඹු මා අවදි වූයේ උදෑසන 04.00වය. මුළු සෙනසුනම ව්‍යෝගී අවදි වේ. ඒ පාන්දර 04.00ට ඇසෙන මිනිගේධියේ නාදය නිසාය. මිනිගේධිය වික් වරක් ගැසීමෙන් ඇති වන නාදය ඇත කළ මුදුන්වල වැඳි නැවත, නැවත නින්නාද වෙයි. ඇතැම්විට ඒ ගබුද තරංග මගින් තවත් හොතික ත්‍රිය දහස් ගණනක් උපදේශනවා විය හැක. විය ද අඟේ කර්මය මෙහි. වික් ත්‍රියවක් අනෙක් ත්‍රියවට ගොමු කරවමින් සසරේ නින්නාද වෙයි. රාත්‍රියේ මා සැතපුණු ඇද කුඩා විකිනි. මගේ දැකුණු උරහිසේ මස්පිඩු පෙරපීමෙන් ඇති වි තිබු වේදනාත්මක තත්ත්වය වික ඇලකුවට නීතු ගැනීම නිසා තවත් උත්සන්න වී තිබිණි. අවදි වූ විගස මා කලේ වේදනාව වැසින් අත්‍යිය කර තිබු දකුණාත මදක් ත්‍රියකාරී කිරීමේ අන්‍යාය තීපයක් කිරීමය. කුඩා ඔරුලේසුව මට මද අදුර් ත්‍රිය පැවේ වේලාව වේගයෙන් ඉක්ම යන බවයි. මම වැසිකිලිය වෙත ගමන් කලේ උදෑසන සිරුර කිස බුදුන් වැඳිමට සුදානම් වීම සඳහාය. අප කුටී පහතම තිබුනේ වැසිකිලි දෙකකි. වික් නාන කාමරයකි. වීමෙන්ම විනි කාලය කළමනාකරණය සඳහා අපට පුරුව අත්දැකීමක් නොවේ. බොහෝ කළක් තමනාට තනි වූ වැසිකිලි, නාන කාමර, නාවිත කර රිසිවේලාවක් දැන්මැද සිරුර කිස සුදානම් වූ අපට දැන් විය නිසි වේලාවට කිරීමට සිදු වී තිබිණි. ලංකාවේ 60 දැනු ගෙයේ කොමිෂුනිස්ට් විජ්ලවයේ යොදයෙකු වූ ඡන්මුගනාදන් මහතා සිය පශ්චාත්තාප නොවූ කොමිෂුනිස්ට්වාදිය (Unrepentant Communists) නම් ස්වයංවිරාෂාප්‍රානයේ දී ප්‍රකාශ කර තිබුන් 1971 පොදු සිරගෙවලදී තමාට තිබු ලොකුම ප්‍රක්ෂාය උක්කුරියෙන් සිටගත යුතු වැසිකිලි බවය. මේ පිළිබඳව ඒම්ක්ස් බියස් අධිකරණ ඇමෙන්තිට පැමිණිලි කිරීමෙන් පසු සිහුට හිල්කරන ලද පුවුවක් වැසිකිලියට ලැබේ “කොම්බි” විකක් නිර්මාණය කර ගැනීමට ඉඩ දී තිබේ. සෙනසුන් කටයුතු නොහැර සම්පාදනය කරන පුරුෂ වීමල හිමියන් වරක් ප්‍රකාශ කලේ බොහෝ



නොනාවරු Projected, මහත්වරු යෝගී හාටනා කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ ද වැසිකිලි “කොමධි” තත්ත්වයේ නොවනා නිසා පූර්ණ කාලීන හාටනා දිවියට නොවනා බවය. අපට විදේශීකයන් ද පරිහරණය කරනා කුටි පෙළක් ලැබේම නිසා වැඩිහි ප්‍රශ්නයක් නොවූ අතර, දුෂ්කර ගම්වල සිට පැමිණ දේශපාලනය නිසා අනවරත දුක් වැප්‍රා ඇති පිරිසක් වූ හෙයින් “හන්ගේ” වැනි වැසිකිලි-කැසිකිලි සංස්කෘතික ප්‍රශ්න පැමිණියේ ද නැත. කෙසේවෙතත්, නො සිට උදේ 03.00ට අවුදු වීමට අධිජ්ධාන කර ගතිම. හාටනාවේ නොදුම කාලය සොමන තිස්සෙනයි.

කෙසේ නො බහුතර පිරිස උදෙසන 04.30ට බුදුකුරිය ඉදිරියේ පෙළ ගැසෙනා ලදී. අපේ පෙරමග පෙන්නා දීම බාර වී සිටියේ පියතිස්ස හිමියක්ටය. උන්වහන්සේගේම බසින් කියත් නම් උන්වහන්සේ මේ සෙනසුනේ උපස්ථිරයක කෙනෙකි. වැනි වෙවුනුවරු වෙනම සිටිති. මෙතැන “හිත හදන ආරෝග්‍යකාලාවක් බඳුය.” ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න නොඅසන ලෙස මුලදීම අපට අවවාද කරනු ලැබේය. බුද කුරිය ඉතු සරල විකක් විය. වැනි තිබුණේ වික් සරල බුද රැවක් පමණි. පුජ්‍ය පියතිස්ස හිමිගේ මගපෙන්වීම මත පහතා ද, සුවද භඳුන්කුරු ද දුල්වාලුයෙම්. සෙනසුන අවටින්ම නොලාගත් නාමල්, ඉදෑදුමල් ආදියෙන් සැදුම්වත් කදිම මල් වටිනියක් ද විය. අපි සියලුදෙනාම සිටිගෙන මල්, පහන්, සුවද දුම් අතිනත යට්මන් ඉතිපිසේ ගාරාව ස්ථීරායනය කළෙමු. ඉන්පසු පර්යායකයෙන් සිටිගෙන බුදන්, දහම්, සැයුන් සරණ යන ගාරා ද, මල්, පහන්, සුවද දුම් පුදන ගාරා ද සාමූහිකව ස්ථීරායනය කළෙමු.

ගාරා ස්ථීරායනය අර්ථනවීම ඇතා මුස්ලිම් පල්ලියක යාභාවක් ඇසිනි. ඉන්පසු විය විකක්, දෙකක්, බුනක් ආදි ලෙස පැතිර ගියේය. විය අපේ සිත් කළඹිත සුළුවිය. සිත නොසන්සුන් කරවන සුළුවිය. ගබඳ දුෂ්ණයේ අරුතනම් අප ඇසිමට අකමැති දෙයක් අකමැති වේලාවකා අපට ඇසෙන්නට සැපුයීවීමය. දින කීපයක් සිත සමාධිගත කිරීමෙන් පසු අපට පල්ලියේ නඩ නොඇසි ගියා මෙන් කටයුතු කිරීමට හැකි විය.

මු කුස්වකු නිවයේ දී, පාසලේ දී ගාරා ස්ථීරායනය කිරීමෙන් පසු සාමූහික ගාරා ස්ථීරායනයන් කර තිබුණේ පින්කම්, බුද්ධ වන්දනා වැනි අවස්ථාවල පමණි. අපේ

මතකය කෙතරම් ප්‍රබලදැයි මට වැටහුනේ අපට නොතේරෙන පාලියෙන් ගැයෙන ගාලාවල මුල කොටස පූජ්‍ය පියතිස්ස හිමි මතක් කළ පමණින් වාන් ඇඟෙනා ඇඟෙනා මෙන් ගාලාවේ සෑම වදුනක්ම මතකයට ඇඳී එමයි. ඒ සූර්යායනය අපට අතිතයට රැගෙන ගියේය. තෙරුවන් නැමැදු, ගුරු හිමියන් තෙවරක් වැදිමෙන් පසු අපි විෂ්වාසාධාර ආවෙලු. විය නා ගස් තුනකින්, අමු ගසකින්, කිරුපළු ගසකින්, යෝධ කේෂන් ගසකින් සෙවන වූ සුදු වැඩි තුළවකි. පාදය විසැවීම සහ තැබීම මෙත්‍යා කරමින් විති සක්මන් කරනා ආකාරය පියතිස්ස හිමියේ අපට කිය

දුන්හ. අපි කෙටි සක්මනක යෙදී සිටියදීම උදෑසන 04.45ට කැඳ ලැබිණි. අපි කුටිය ඉදිරිපිට අපි නිහඹවම තබනා කේප්පවලට සෙනසුන් ආවත්ත්ව කටයුතු කරනා රාළහාම් ඇතුළු පිරිස කැදුවත්කර යති. සමහර දිනවල කොළ කැදුය. සමහර දිනවල බත් කැදුය. සමහර දිනවල හකුරුය. සමහර දිනවල සින් සක්කරය. විය තීරණාය වන්නේ දුර බැහැර සිට දාන පිළියෙල කිරීමට එන ආයක පින්වතුනගේ සමාජයිය ආර්ථික ගක්තිය මතමය. කවරක් වුවත් පැය 17ක් තිස්බඩ සහිතව සිටිනා අපට විය මානැගි ආහාරයකි.

බොහෝ බොදුනුවෝ රාත්‍රී ආහාරය නොගන්නා හික්ෂුන් වහන්සේ නියම සිළ්වතුන් මෙස සලකනි. දසසිලයේ, අට සිලයේ, විකාස වන්නේ විකාල හෝජනයයි. විකාල හෝජනය යනු කුමක් ද? හිරු බැස යෙමේ සිං හිරු නැගෙනා තෙක් ආහාර නොගෙන සිටීම යයි සමහර රටවල විශ්වාසයකි. ඒ අනුව අනෙකුම් රටවල සවස 05.00ට පමණ හික්ෂුන් වහන්සේ සුදු ආහාරයක් ව්‍යුදුනි. හිරු නැගිනා තෙක් නොවළදුනි. අපේ නම් විය හිරු අවරට යෙමයි. විනම් දිහවල් 120 පෙර වැඹදිමයි. විසේනම් උදෑසන හිරු නැගිනා තුරු ආහාර ගැනීම අකුපදායි ප්‍රශ්නයක් අප වෙත පැමිණියේ අපි කැඳ කේප්පය උදෑසන 05.00ට වැඹදු නිකාය. එයට තම සෙනසුන් සම්ප්‍රදායෙන් බාධාවක් නැති බව ඒ වනවිටත් පැතිර තිබූ මද හිරු විෂ්ව පෙන්වා පූජ්‍ය පියතිස්ස හිමියේ අපට පැහැදිලි කර දුන්හ.



උදෑසන 05.15 සිට 06.00 දක්වා විනාඩි 45ක් කැමති ඉරියවිකින් භාවනා කළ හැක. වික්නේ පර්යායකයෙන්, නැතිනම් සක්මනෙන් විය කළ හැකිය. භාවනාව සඳහා උච්චම වේලාව ලෙස මා දුටුවේ ඒ වේලාවයි. ඒ වේලාව දික්කර ගත්තානම් කෙතරම් හොඳ දැයි සිතුණු වාර අනන්තය. විළයේ වැසි පවතී නම් අපි කුට් ඉදිරිපිට කොර්බේරයේ හෝ තුදු කුටිය ඉදිරිපිට බ්‍රිකබේ හෝ භාවනා කළේම.

උදෑසන 06.00 වනවිට පිළින්, ඇතිරිම් භා කේප්ප ගෙන හිල් දානය සඳහා පෙළ ගැසිය යුතුය. ඉදිරියෙන් වඩින්නේ තේශප්දින්වය මත නික්ෂුන් වහන්සේලාය, විවිධ තැන්වල ඇති විවිධ කුටිවලින් කාන්තව උන්වහන්සේලා මතුවෙති. මිනිශේචිය වැයුතු විගස තාලයකට බිම බලාගෙන සක්මනින් දාන කාලවට පියමහ් කරයි. අපේ පෙළ සැදුණේ ද වයස අනුවය. මාතලේ මද්දුම බත්ත්බාර මහතා ඉදිරියෙන්ම සිටියේය. මා සිටියේ සතරවැන්නාවය. අපි අපේ උසට සමාන ඉදිරියක් බලාගෙන සිත වම්පාදයට භා දකුණු පාදයට ගොමු කරගෙන ඔසවනවා, ගෙන යනවා, තබානවා ආදී ලෙස මෙනෙහි කරමින් සක්මනින් පියමං කරමු. වැසි දිනයක් නම් කහ පැහැති කුඩා වමනේ වැලුම්ටට පහැලින් රඳවා ගනිමු. වමනට සිරකර වසා ගනු ලැබූ පිළු භා කේප්පය තබාගෙන දකුණාත විය මත තබා ගනිමු. සිල් රේද්ද තිර කොට පැපැදු පිය මතිමු. අප අවට ඇතැම් විට කුරුලී නාදවලට අමතරව මිනිස් කුසුකුසු ඇසේ. ඒවා නැසුනා මෙන් සක්මනට අවබානය ගොමු කර ගමන් කළේම.

අපට දානය පිළිගැන්වූයේ නික්ෂුන් වහන්සේ සමගමය. බොහෝ දුර බැහැර සිට පැමිණෙන දායක පිරිස් කරුන් දින සවස වහි පැමිණෙති. ඔවුනගේ පළමු කර්තවය සවස 06.30ට ගිලන්පස බ්‍රබා දීමය. ඉන්පස උදෑසන දානයට සූදානම් වෙති. නික්ෂුනින් වහන්සේලා බේනම වාසය කරනා නිසා වියට වෙනම දානය ගෙනයති. මෙයට අමතරව වෙසක් සමාන නිසා ප්‍රධාන කාලාවේ පෙළගෙවස් සමාදම් වූවේ ද වෙති. අඩුතරමින් 100කට අධික පිරිසකරු දර, වළං, අසුරෙන් දානයක් පිළියෙල කිරීම පහසු කටයුත්තක් නොවේ.

දානය බොහෝ දුරට එකම ස්වර්ණපයකින් යුතුය. කැකුලී බන්, කඩිල, ඉදි ආප්ප, පර්ප්ප හොඳී, මුණු මිරිස් ආදිය හිල් දානයේ තිබේ. දානයේ රස, ගුණ, විවිධන්වය දානය දෙන

පින්වතුන්ගේ ආර්ථික සමාජ තත්ත්වය පෙන්නුම් කරයි. පළමු දින දෙක තුනේ දී උදෑසන දානය සඳහා අපට ලොකු උනන්දුවක් තිබේනි. අද ඇත්තේ මොනවාදයේ වැනි සිතුවීම් ඇති විය. සිත සමාධි ගත වන්නට, වන්නට විය නොවැදුගත් දෙයක් බවට පත්විය සෙනාග ඉදිරියේ බොදු යෝගී පැවැතුම් අනුව යම්න් දන් වැපදිම මදක් පූභසු වූව ද පසුව විය පුරු විය. ආහාරවල රසය, ගුණය මෙන්ම විය මෙහෙති කරමින් එවැනිව වැපදිමම මොන රසයක්දැය සිතුනි. අපි උදේරි දුරකතනවලුට කන් දෙමින්, මිපි බලමින්, වේලාව බලමින් දැඩිය දාගෙන කන කැමෙත්, මෙතැන් වෙනස පුදුමාකාරය. කැමවත් විධිමත්ව නොකා අපි ගෙවන්නේ කුමන ද්‍රිඩ්ඩියක්දැය වැටහෙන්නේ දැන්ය.

උදෑසන හිල් දානයෙන් පසු අපි සක්මනෙන්ම නැවත පැමිණෙමු. හරියටම 07.15ට අපි බුදුගෙය ඉදිරිපිට අපගේ කුඩා කොට්ඨාසයක්, පත්කඩයක් සමඟ පෙනි සිටිය යුතු වෙමු. පර්යායකයෙන් සමුන හාවනාව වික දිගට පැයක් පැවත්වේ. උදෑසන නිසාත්, ආහාර ගෙන ඇති නිසාත්, සිත ද, කය ද, සන්සුන්ය. මුනාව හාවනාව කළ හැකිය.

උදෑසන 08.15ට තැංශිලි වතුර ලැබේ. ඇතැම් යෝගීන් දින ගණන් දානවලට නොපැමිණ සිය කුට්ටවලම හිද තැංශිලි වතුරවලින් පමණාක් දිවි ගෙවන බව ද අසන්නට ලැබේනි. අපේ ආහාරය ද ගාරීරික අවශ්‍යතාවයට වඩා මානසික, සංස්කෘතික අවශ්‍යතාවයකි. දිගු උපවාස කරමින් මහත්මා ගාන්ධි පෙන්නා දුන්නේ ද මේ යෝගාවලට පැවත්තයි. අපේ ප්‍රවාන පැවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරනා ගක්තියට වඩා විකසිය විසි ගුණයක් පමණා අද නුතන තොරතුරු තාක්ෂණ යුගයේ මිනිසා පරිජේෂනය කරයි. විනම් ලොවට දැනෙන්නේ පවතින පන්තුනය (බ්ලියන 07ක්) මෙන් 120 ගුණයක් (බ්ලියන 840ක්) සිටිනවා වැනි තත්ත්වයකි. තත්ත්වාව වැඩි වන්නට වැඩි වන්නට අපට අවශ්‍ය මෙය තවත් වැඩිකර ගැනීමයි. දිගුතුව ප්‍රගතිය සංවර්ධනය වැනි වදන් අපි ඒ සඳහා යොදා ගනිමු.

උදේ 08.30 – 09.30 අතර කාලය වතාවත් සඳහා වෙන් වෙයි. කුඩා කුටිය හා අවට පිරිසිදු කරගැනීමට, පිළු කේප්ප මනාව පිරිසිදු කර ගැනීමට, ගෙම්පුලේ වැට් ඇති කොළ ඇසිලීමට, විය විධිමත්ව ඇමැදිමට මේ කාලයයි. සාමාන්‍ය පන්සලක මෙන් අවට



හූමියේ භු ලක්ෂණ වැඩි දියුණු කිරීමට යෝගි නිමිවරු ඉදිරිපත් වන්නේ නැත. ඒ නිසා ඇතැම්විට අපිලුවෙලක් ද දකින්නට භාකිය. විශේෂයෙන් බාහිර ශ්‍රමය ගෙනවීමට වැයවෙන මුදල් තිසා බොහෝ ආරණ්‍යවලට සිය විශාල භූමි නඩත්තු කිරීම ප්‍රශ්නයක් එම් තිබේ. සම්බුද්ධීන්ව පායන්තිය වෙනුවෙන් අප නිතවත් ජෙනරාල් දායා රත්නායක, හමුදාවේ උරුවන් පිරිසක් විහි ගුම උනය සඳහා ගෙන ආහ. අනවශ්‍ය අනු ඉති කපා, මාස ගණනක් ගොඩ ගැසි තිබූ කෙසේල් කඳන් ආදි කසළ ගොඩ ඉවත් කර අප ආවට භූමිය ඔවුන් විසින් විධිමත්ව පිළිසකර කරනා ලදී. රට බේරාගැනීමේ යුද්ධිය සඳහා ගිය මේ සෙබල පිරිසේ ඇතැමුවන් අතර, රටේ පර්සරය වැඩි දියුණු කිරීමට ඔවුන් යෙදුවීම පිළිබඳව කළකිරීමක් ඇති බව පුජා විමල නිමියේ ප්‍රකාශ කාපන. යෝගි ජ්‍යිත නා ඔවුනට කරනා උවටැන් ඇති ප්‍රීතිය (පින) පෙන්නා දීමෙන් පසු දුර්මත තිබූ සෙබල පිරිස් තුන් හතර දෙනා ද වඩා හ්‍රියාකාර වුහ. කාගේවත් සරණු නැති සේනාසන නඩත්තුව සඳහා යුද හමුදාව හෝ යෙදුවීම ගැන මට ලොකු සතුවක් ඇති විය. යුද්ධියකින් පසු සෙබල මූල්‍යව මනස නිවීම සඳහා දුටුගැමුණු රජනුමා රැවන්වැලිය වැනි වෙහෙර කළ බවට ද වාර්තා වේ. කෙසේ වෙතත්, සිත නිව්‍ය මේ යෝග වැඩි පිළිවෙළ ඔවුනට ද, ඉතා උවිතය. ඇස්, අත්පය රට වෙනුවෙන් පුජා කළ සියක් දෙනෙක් සෙබලිනට තමන් යෝගී ප්‍රහුණුවක් බ්‍රභා දුන් බව විමල නිමියන් කිවේ අප සැමගේ දෙනෙන් කඩලින් තෙත් වන තරම් දුක්බර ලෙසය.

උදෑසන 09.30න් පසු පැයක ප්‍රමත්ත කාලයක් තමන්ගේ රේඛී පෙරෙදී සේදාගෙන නාගෙන පිරිසිදු වීමට ලබා දේ. සෙනසුන පුරා කඩීම ලිං පහක් ගොඩනංවා තිබිණි. ඒ සැම ලිංදක්ම ගර මතුවන තෙක් සාරා සකසා තිබිණි. දැන්නම් විහි ජල කුව්‍යනක් ද ඇත. නමුත් ගළ්වලින් වශයෙන සිනල වතුර නිරු විසින් රත්කරනා වාතය සමය නා ගැනීම තවමත් අපුරු අත්දැකීමකි. නාහකාමරවල සිරවීම වෙනුවට පැරැණි ගැමීයා කළ විවාහ සේනානය ඉතා බිඳීමත් කුමයකි. පසුව ජේප්‍ර බාවා සිය වස්සාහ වාස්තු විද්‍යාවේ (Monssoor Architecture) නියමයක් ලෙසම නිවස තුළ විහෙන්, වහළ විරහිත නාහ කුට්‍රි නිර්මාණය කළේය. දැන්නම් ඇතැම් නිවෙස්වල නාහ කුට්‍රිවල සිර වී නැමෙන් පසු බර වැඩික් කළා සේ දාඩිය වැඩිරෝයි.

යෝගී හාවනාවේ අඩුවක් ලෙස මට දැනුනේ ගාර්ඩක ව්‍යායාමය අඩුවීමයි. නමුත් සක්මනත්, මිදුල් අඳමැදීමත්, රෙදි සේදීමත්, කුරිය පිරිසිදු කිරීමත්, වතුර අභ්‍යන්තර නෑමත්, අඩු ආහාර සමඟ කිරීමට හැකිනම් අවශ්‍ය නිරෝගී තත්ත්වය පවත්වාගත හැකි බව පසක් විය.

නැමෙන් පසු දුවල් දානය වනතෙක් කැමැති ඉරයවිවක හාවනාව කළ භාක. පත්‍රපොත, පරිශීලනය, කතාබහ තහනම් නිසා බොහෝ විට පිළුලාග කාලය නාස්තිව්‍යේන් අදහස් තුවමාරුවය. අලේ කිප දෙනෙක්ම ඒ ඕහැදු අත්දැකීම් බෙදාගැනීම් විනයට පටහනි වූ නිසා අවචාද ලැබූහ. බොහෝ විට දිවා

ଆහාරය තෙක් සක්මන් හාවනාව කිදුවේ. උදෑසන 11.15ට අපි යළිත් පෙළ ගැසී සක්මණින්ම දුහවල්_දානය සඳහා පිටත්ව යමු. පෙර ලෙසම විධිමත්ව දන් වළඳමු. උදෑසන දානයට වඩා ඇතැම්විට ව්‍යාංජනයක්, දෙකක් දුහවලට වික්වේ. වළවල් පමණක් සපයන නිසා ව්‍යාංජන හා පළතුරු කිපයක විවිධත්වය, ආහාර ගුණවල සමතුලීතතාවයට අත්‍යවශ්‍ය වේ.

දන් වැජුදීමෙන් පසු සුළු සක්මනකට ඉඩ ලැබේ. ඉන්පසු දුහවල් 12.30ට සමුහ හාවනාවට ගොමු කෙරේ. කුළුමෙන් පසු එන නිදිමත ගතිය විවේක ගැනීමට අයු ඉල්ලන ස්වභාවය දින කිපයකින්ම අනුරූපන් විය. දුහවල් කාලයේ මද වශයෙන් හැසිරෙන මැසි, මලුරු, කේළුරු හිරිහැරය ඇතැම්විට උගු වේ. සිත විකාග කරගෙන සිරිනා විට මැස්සෙකුට කළ හැකි බාධාව සෙසු පටු නොවේ. බිංදු උවදුර පිළිබඳ බිඟ ද පැතිර තිබේනි. මේ නිසා ඇතැම් හිමිවරු මෙන්ම යෝගීහු ද මලුරු දැල් විෂ්මනනට ගෙන ඒ තුළට ගොස් හාවනාවේ ගෝදීම ද කළහ.

දුහවල් සමුහ හාවනාවෙන් පසු ගිලන්පසක් ලැබේ. ඉන්පසු වැළැඳීන්නේ කමටහන් වාරයයි. විය දිගු විකිනි. සවස 02.00 සිට 04.00 දක්වා පමණ අදී යයි. කමටහන් දෙන පුරුෂ සේහිත හිමියන් දහස් ගණනකට කමටහන් දුන් මහතෙර නමකි. අපට මග පෙන්වන පුරුෂ පියතිස්ස හිමියන්ට ද මෙයට වසර තිහකට පෙර කමටහන් - හාවනා



ලංපදෙස් දී ඇත්තේ පුරුෂ සේෂිත හිමියන්මය. උන්වහන්සේගේ කුරියේ සිටිනා අතර, අප 18 දෙනා තනි තනිව ගොස් අපේ අත්දැකීම් කියා උපදෙස් ලබා ගත යුතුය. වික් අයෙකු විය ලබා ගන්නා අතර, සෙසු අය තම අවස්ථාව විනතෙක් භාවනායේගේව සිටිය යුතුය.

යෝගී වැඩ පිළිවෙළ ආරම්භ කරත්දීම මම පුරුෂ රතන හිමියන්ට කිවේ විය කාලය නාස්ති නොකරන විධිමත් අධ්‍යයන වැඩ පිළිවෙළක් ද කැටිකර ගත යුතු බවයි. ඒ අනුව පුරුෂ රතන හිමියන් විවිධ විෂය පිළිබඳ විශාරදයන් සෑම දිනකම පැයකට දේශනා සඳහා කැඳවා තිබූ අතර, උදෑස් පැය භාගයක් යෝග අන්තර් සඳහා ගොඳවා තිබිණි. නමුත් අපේ ගුරුදේශ්වරයන් වූ පුරුෂ සේෂිත හිමියන් වියට කැමැති වූයේ නැතේ. ගාරීරක අන්තර් නො දේශනා අත්දැකීම් බෙදා ගැනීමේ සාකච්ඡා ආදිය ස්ථාධිය ලබා ගැනීමට බාධාවක් වෙස උන්වහන්සේ දුටුහ. උන්වහන්සේගේ මතය භා ආයතනයේ සම්ප්‍රදාය පිළිගෙන ඇති විෂය පිළිවෙතට හැඩා ගැසුනෙමු.

පුරුෂ සේෂිත හිමියේ පළමුවෙන්ම අපට පරියංකයෙන් වාචිවන ආකාරය ද, සක්මතින් ඇතිද යන ආකාරය ද පෙන්වා දුන්හ. ගේරුරයේ විවිධ තැන්වලින් වේදනා වින ආකාරය ද වටහා දුන්හ.

කඩබාඩ ආරණ්‍යයට විභේදනා - (වේදුරුණනා) භාවනාව රුගෙනවිත් ඇත්තේ පුරුෂ සුමතිපාල නායක හිමියන් විසිනි. උන්වහන්සේ කළක් මූර්ඛයේ වාසය කර විහි වනගතව භාවනායේගේව විභූ මහර්ම් සායාදේ නම් මහතෙර නමකගෙන් කමටහන් ලබාගෙන ඇත. ඒ සම්ප්‍රදාය ඉන්පසු මෙහි පිළිපුවා ඇත.

වික් සම්ප්‍රදායට අනුව ආනාපාන සතිය වඩින්තේ භාසයේ අභින් ඇතුළට යන පිටවන වායුව කෙලේ අවධානය යොමු කිරීමෙන් නොවේ. පුස්ම ගන්නා පිට කරනා විට උදුරයේ ඇතිවන ස්ථානන්දානය අසුරු කරගෙන උදුරයට අවධානය යොමුකරලීම මගිනි. අවශ්‍යනම් මෙය අත්ල උදුරය මත තබා ස්ථාපිතයෙන් මුළුන් දත හැක. සිතින් විය අල්ලා ගැනීමෙන් පසු අත කුමයෙන් ඉවතට ගෙන උදුර ස්ථානන්දානයම අල්ලාගෙන ක්‍රියා කළ යුතුය.

සක්මනේදී ද තම උසට සර්ලන දුරක් ඉඳිරිය බලාගෙන සතිය වඩා වම්පය පෙරව් තබා පය ඔසවනවා, රැගෙන යනවා, තබනවා යන අවස්ථා තුන මෙහෙති කරමින් සක්මනේ යෙදිය යුතුය. විය වඩා සරල ක්‍රමයකි.

කාරිරික පිළියෙල වීමෙන් පසු වැදුගත් වන්නේ මනස - සිත පිළියෙල කිරීමයි. දූෂණිල් සමාදම් වීමෙන් සිත සිලුස කිරීමට අවශ්‍ය වටපිටාවට අවකාශය ලැබේ. ආරණ්‍යයට ඇතුළු වීමෙන් වියට විධීමත් කාල සටහනක් ලැබේ. ඉන්පසු සිදුකර යුත්තේ විතැන, මෙතැන දූවයන සිත පාලනයකි. වික් සිතුවිල්ලකින් තවත් විකාශ, අතිතයට, අනාගතයට, වෙනත් දෙසකට පැන යන සිත විකතැන, වන්මනේ රඳවා ගැනීමයි. පූජ්‍ය පියතිස්ස නිමියන් නම් මෙයට ගන්නේ ගැමී උපහරණයකි. විභාම් සාම්බල දඩ්ම්මා නාසය විද හිලැස කිරීමක් ලෙසය. උදුරයේ වෘතනය සමඟ සිත වන්මනේ තබා ගැනීම සමාධියේ පළමු පියවරයි.

පූජ්‍ය කේතිත නිමියෝ සමඟ හෙවත් සිත එක අරමුණුක තබා ගන්නා සමාධි භාවනාව ද වියට වඩා දියුණු අවස්ථාව වූ අරමුණු විරහිතව සිත කය පවත්වා ගන්නා විපස්සනාව ද පියවරින් පියවර පැහැදිලි කළහ. උන්වහන්සේට ඇති අත්දැකීම් බහුලකම නිසා අපි යමක් විස්තර කරන විටම විය තේරුම් ගනී. ඊලග තත්ත්වයට යන මග පැහැදිලි කර දෙයි.

ලන්වහන්සේගේ අනුගාසනයම වූයේ ආරම්භයක් ලෙස පර්යාංකයේ සිට උදුරයට සතිය යොමු කරවන අතරේ බුද්ධ, මෙමත්, අසුහ හා මරණ යන සිවිවැදුකරුම් භාවනාවන් මෙහෙති කරනා ලෙසයි. බුද්ධ භාවනාවෙන් කෙරුණෙන් බුදුරුණ සිත කිරීමයි. බුදුරුණ අනන්තයි යන්නේ සිට ඉතිපිසේ හගවා, අරහං, සම්මා සම්බුද්ධෝ, විරෝධාවරණ සම්පන්නෝ, සුගතෝ ලෝක විද්‍යා, අනුත්තරෝ, පුරුෂදම්ම සාරති, සත්ත දේව මනුස්සානා, බුද්ධේ හගවාති ලෙස වූ නව අරහාදි බුදු රුණ සිහි කිරීමය.

මෙමත් භාවනාවෙන් සිදුවන්නේ සියලු සත්ත්වයේ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා,



සුවපත් වෙන්වා, දුකින් මිදෙන්වා, නිවන් දුකින්වා ආදී ලෙස මෙත්තිය වැඩි වීමය. මෙහිදී අපි කරණිය මෙත්ත සූත්‍රය යොදා ගත්තේමු. රේලගට එහිම වැඩි දියුණුවක් ලෙස සතර බුජ්ම විවරණයේ වින කරුණාව, මෙත්තිය, මුදිනාව, උපේක්ෂාව, යනාදිය විවරණ කර ගත්තේමු. කරණිය මෙත්ත සූත්‍රය මුළ සිට අගටම එහි තේරුම ද සමග විශ්‍රා කරගන් වේර සතර බුජ්ම විවරණයේ යෙදෙන්නට පුද්ගලයෙකුට ඇති හැකියාව පුද්මාකාර බ්ල හැඟී යයි. මවක් තම එකම දරුවාට දක්වන කැපවීම හා කරුණාව මෙව වාසි සියලු සතුනට දැක්වීම, දිග, පළල, නුස්, උස්, ඇසට පෙනෙන, නොපෙනෙන, උපන්, නුපන් සියල් සත්ත්වයන්ට තමනට මිතුරු අයට මෙන්ම මෙත් වැඩීම, තමනට විභා උසස් අයගේ සැපයා ද්වේර නොකර මුදිනාවෙන් ඔවුන් සමග සතුටු වීම, තමනට පාලනය කළ නොහැකි තත්ත්වයක් තුළ උපේක්ෂාවෙන් බලා සිරීම ආදිය විමර්ශන් අපට පෙන්වා දෙයි. මෙය උත්තර මිනිස් තත්ත්වයකි. මොවේ කිසිම ආගමන් එක්කේ මානව කේන්ද්‍ර, හෝ දේව කේන්ද්‍ර විනම් මානවයාම සර්වබලධාර වීම හෝ නොපෙනෙන දෙවියාම සර්වබලධාර වීම දෙසනවා විනා, සියලු සතුන් කෙරේ මෙවන් සමානාන්මතාවයක් දෙසන්නේ නැත.

අසුහ හාවනාවේ සිදුවන්නේ අපේ කෙස්, තීය, සම ආදියේ සිට සිරුරේ අන්තර්ගත් අත්ත ලෙය, සේම, සොටු, සිජස, මළ, මුත, දාදිය, ආදී සියල්ල යළි යළිත් මෙහෙති කිරීමය. ඒ මගින් සිරුරට ඇති ආගාධ ප්‍රහිත කිරීමයි. මේ සඳහා පාදයේ නියෙන් පටන් ගෙන හිසකේද දක්වා ප්‍රති කාලයක් ගෙන සිත ගෙන ය හැක. ඒ ඒ ඉන්දිය විහි ක්‍රියාකාරීත්වය, ගද, සුවද මෙහෙති කළ හැක. විමර්ශන් ඇත්තටම අපේ යැයි ගත් සිරුර පවතින ස්වභාවය සමග දියුර දැමීය හැක.

විමෙන්ම තම ගමන්ගේ වරිතයට අනුව සිරුර විශ්‍රා කරගත හැකිය. රාගයට බර නම් රාගික හැඟීම් සඳහා යොමු වන ඉන්දියන්ට අවධානය යොමු කර මෙහෙති කර එහි අනිත්‍ය මෙහෙති කර ඉවතලිය යුතුය. ද්වේරයට බරනම් වියට පාදක වන යොමු කරවන ඉන්දියන්ට අවධානය යොමු කර, මෙහෙති කර එහි අනිත්‍ය මෙහෙති කර ඉවතලිය යුතුය. මෝහයල බරනම් වියට යොමු වන ඉන්දිය, ස්වර්චපයට අවධානය යොමු කර විය

මෙනෙහි කර, විහි අතිතය මෙනෙහි කර ඉවතලිය යුතුය. මෙහිදී අවධානයට ඇත්තේ මෙනෙහි කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. විසින් රාග, ද්‍රෝග, මෝහ වැඩි දියුණු විය හැක. විහෙයින් විහි මූලය හඳුනාගෙන විහි අතිතය මෙනෙහි කර ඉවතලීම ද සිදු විය යුතුය. විපස්සනාවේ පදනම මේ මෙනෙහි කර ඉවතලීමය.

සිව්වන මෙනෙහි කිරීම මරණය ගැනය. අප අවට සිරිනා හිතවනුන් ආදින් අපේ මරණයෙන් කම්පනය වන ආකාරය ද, ඔවුනට ඇති ඇලීම ද ආදියද තිසා අපේ මරණයට බිය වෙමු. නමුන් විය අපට වැළැක්විය නොහැක. මරණස්ථානියෙන් කෙරෙන්නේ මරණය දැක විය මෙනෙහි කර වියට මූලය හඳුනාගෙන විය ඉවතලීමයි.

මේ මූලික හාටනාවෙන් පසු විහි දියුණු තත්ත්වය විනම්, සතර සතිපථීයානයට ඇතුළු විය හැක. අනන්ද හිමියන් විසින් බුද රජාණන් වහස්සේගේ දේශනාවක් ලෙස සතර සතිපථීයානය කදිමට ව්වරණය කර ඇත. එය මනාව අවබෝධ කර ගන්නෙකුට හාටනාවේ ප්‍රායෝගිකව යෙදීමෙන්ම සතර සතිපථීයානයේ වන ව්වරණයෙන් තමන්ම අවබෝධ වන බව හැඟී යනු ඇත.

සතර සතිපථීයානයේ ආරම්භය ආහජාය සතියයි. ව්‍යුත්ත් කායනුපස්සනාව හෙවත් කයට අවධානය යොමු කරවීමයි. දෙවනුව වේදනානු පස්සනා හෙවත් වේදනාවට අවධානය යොමු කරවීමයි. තෙවනු විත්තානු පස්සනා හෙවත් සිතුවිලිවලට අවධානය යොමු කරවීමයි. සිව්වනුව මෙහි හේතුව්ල අවබෝධ කරගන්නා ධර්මානුපස්සනා හෙවත් ධර්මනාවලට අවධානය යොමු කරවීමයි.

මහාසතිපථීයානස්ථේතං

එවං මේ සුතං - එකං සමය හගවා කරසු විහරති කම්මාසඩම්මං නාම කුරෙනං නිගමො. තත්ත්ව බෙඟ හගවා තික්බූ ආමන්තෙසි - “තික්බවො”ති “හද්දන්තේ” [හඳන්තෙති] තේ තික්බූ හගවතො පවිචස්සොසුසිං. හගවා විතදවොවා -



උද්දෙළෙසා

“විකායනො අයි, හික්බවේ, මගේගා සත්තානම විසුද්ධියා, සොකපරදෙවානම සමතික්කමාය දුක්ඩුලොමනස්සානම අත්ථිගමාය කුළායස්ස අධිගමාය නිබ්බානස්ස සවිප්පිකිරියාය, යදිදා වත්තාරෝ සතිපටියානා.

“කතමේ වත්තාරෝ? ඉඩ, හික්බවේ, හික්බූ කායේ කායානුපස්ස විහරති ආතාසී සම්පරානො සතිමා

විනෙයේ ලොකේ අහිජ්ජාදාලුමනස්සං, වේදනාසු වේදනානුපස්සී විහරති ආතාසී සම්පරානො සතිමා,

විනෙයේ ලොකේ අහිජ්ජාදාලුමනස්සං, විත්තේ විත්තානුපස්ස විහරති ආතාසී සම්පරානො සතිමා

විනෙයේ ලොකේ අහිජ්ජාදාලුමනස්සං, ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාසී සම්පරානො සතිමා

විනෙයේ ලොකේ අහිජ්ජාදාලුමනස්සං.

උද්දෙළෙසා නිරිදිතා.

කායානුපස්සනා ආනාපානපවිචං

“කරණද්ව පන, හික්බවේ, හික්බූ කායේ කායානුපස්ස විහරති? ඉඩ, හික්බවේ, හික්බූ අරක්දුකාගතා වා රැක්ඩමුලගතා වා සුක්දුකාගාරගතා වා නිසිද්ති පල්ලෙකිකං ආනුඡිත්වා උප්‍රං කායර පණිඩාය පරුමඩං සතිං උපරිධිපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති. දීංං වා අස්සසත්තො ‘දීංං අස්සසාම්’ ති පජානාති, දීංං වා පස්සසත්තො ‘දීංං පස්සසාම්’ ති පජානාති. රස්සං වා අස්සසත්තො ‘රස්සං අස්සසාම්’ ති පජානාති, රස්සං වා පස්සසත්තො ‘රස්සං පස්සසාම්’ ති පජානාති. ‘සඩ්බිකායපරිසංවේදී අස්සසිස්සාම්’ ති සික්බති, සඩ්බිකායපරිසංවේදී පස්සසිස්සාම්’ ති සික්බති. ‘පස්සම්හයං කායසඩිඩාරං පස්සසිස්සාම්’ ති සික්බති, ‘පස්සම්හයං කායසඩිඩාරං පස්සසිස්සාම්’ ති සික්බති.

"සෙයේටාපි, හික්බවේ, දක්බො හමකාරේ වා හමකාරන්තෙවාසී වා දික්ං වා අඹදුෂ්ජන්තො 'දිකං අඹදුෂ්ජම්'ති පජානාති, රස්සං වා අඹදුෂ්ජන්තො 'රස්සං අඹදුෂ්ජම්'ති පජානාති වචමෙව බො, හික්බවේ, හික්බො දිකං වා අස්සසහන්තො 'දිකං අස්සසහාම්'ති පජානාති, දිකං වා පස්සසහන්තො 'දිකං පස්සසහාම්'ති පජානාති, රස්සං වා අස්සසහන්තො 'රස්සං අස්සසහාම්'ති පජානාති, රස්සං වා පස්සසහන්තො 'රස්සං පස්සසහාම්'ති පජානාති. 'සඩ්බිකායපරිසංවේදී අස්සසහිස්සාම්'ති සික්බති, 'සඩ්බිකායපරිසංවේදී පස්සසහිස්සාම්'ති සික්බති, පස්සම් හයං කායසධිඩාරං අස්සසහිස්සාම්'ති සික්බති, 'පස්සම්හයං කායසධිඩාරං පස්සසහිස්සාම්'ති සික්බති. ඉති අල්කිතන්තං වා කායය කායානුපස්සී විහරති, බහිදේදා වා කායය කායානුපස්සී විහරති, අල්කිතන්තංබහිදේදා වා කායය කායානුපස්සී විහරති. සමුද්‍යයධම්මානුපස්සී වා කායස්ම් විහරති. වයධම්මානුපස්සී වා කායස්ම් විහරති, 'අත්තී කායෝ'ති වා පනස්ස සති පව්චුපරිධිතා හොති යාවදෙව කුළාත්‍යමත්තාය පරිස්සතිමත්තාය අනිස්සිතො ව විහරති, න ව කිණ්ඩ්ව ලොකේ උපාදියති. වචමිප බො [වචමිප], හික්බවේ, හික්බො කායය කායානුපස්සී විහරති.

ආනාපානපබිඛං නිවිධිතං
කායානුපස්සනා ඉරියාපටපබිඛං

ආනාපාන පබිඛං

මහතෙනි, මේ ගාසනයෙහි මහතාතෙම අරණාසකට ගියේ හෝ රැක්මුලයකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පලක් බැඳ ගීරුරය සංප්‍රකොට තඩාගෙන සිහිය කර්මස්ථානමුඩ කොට ගෙන හිඳියි. හෙතෙම සිහි අත්තේම ආශ්වාස කරයි. සිහි අත්තේම ප්‍රාශ්වාස කරයි. දීර්ඝකොට ආශ්වාස කරන්නේ දීර්ඝකොට ආශ්වාස කෙරෙමිය දනියි. දීර්ඝකොට ප්‍රාශ්වාස කරන්නේ දීර්ඝකොට ප්‍රාශ්වාස කෙරෙමිය දනියි. මුහුඩුකොට ප්‍රාශ්වාස කරන්නේ මුහුඩු කොට ප්‍රාශ්වාස කෙරෙමිය දනියි. සියලු ආශ්වාස, ප්‍රාශ්වාස කය ප්‍රකට කරන්නේ සාශ්වාස කරමියි. හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රාශ්වාස කය ප්‍රකට කරන්නේ ප්‍රාශ්වාස කරමිය හික්මෙයි. අශ්වාස, ප්‍රාශ්වාස කය සන්සිඳවමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමිය හික්මෙයි.



මහත්‍යාති, දක්ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවකුගේ අතවස්සේසෙක් හෝ දීර්ණ කොට අදින්නේ දීර්ණ කොට අදින්නේමයි දැනගති ද, ප්‍රහාඩු කොට අදින්නේ ප්‍රහාඩු කොට අදින්නේමයි දැන ගත් ද, මහත්‍යාති ව්‍යපරිද්දෙන් මහතා තෙමෙ දීර්ණ කොට ආශ්චර්ය කෙරෙමයි දතියි, ප්‍රහාඩුකොට හෝ ප්‍රශ්නවාස කරන්නේ ප්‍රහාඩු කොට ප්‍රශ්නවාස කෙරෙමයි දතියි, සියලු ආශ්චර්ය ප්‍රශ්නවාස කය ප්‍රකට කරන්නේ ආශ්චර්ය ප්‍රශ්නවාස කය සන්සිද්ධවමින් ආශ්චර්ය, ප්‍රශ්නවාස කරන්නේමයි හික්මයි. මෙයේ තමාගේ ආශ්චර්ය ප්‍රශ්නවාස කයෙහි හෝ කය නුවතින් මෙහෙහි කරමින් වාසය කරයි. මෙරමාගේ ආශ්චර්ය ප්‍රශ්නවාස කයෙහි හෝ කය නුවතින් මෙහෙහි කරමින් වාසය කරයි. මෙරමාගේන් ආශ්චර්ය ප්‍රශ්නවාස කයෙහි හෝ කය නුවතින් මෙහෙහි කරමින් වාසය කරයි. ආශ්චර්ය ප්‍රශ්නවාස කයෙහි උප්පත්තිය නුවතින් මෙහෙහි කරමින් වාසය කරයි. ආශ්චර්ය, ප්‍රශ්නවාස කයෙහි විනාශය නුවතින් මෙහෙහි කරමින් හෝ වාසය කරයි. ආශ්චර්ය, ප්‍රශ්නවාස කයෙහි උප්පත්තිය හා විනාශය නුවතින් මෙහෙහි කරමින් වාසය කරයි. ඔහුට ආශ්චර්ය, ප්‍රශ්නවාස කය පමණක් ඇතැයි සිහි එළඹ සිටියේ වෙයි. විය තුදෙක් (මතුමත්තෙහි) නැතු වැඩිම පිතිස, සිහි වැඩිම පිතිස වෙයි. තැංශ්‍යා දුෂ්ඨී අසුරු නොකලේ වාසය කරයි. ස්කන්ධ ලේඛයෙහි හිසිවක් මමය, මාගේය, නොගනියි. මහත්‍යාති, මෙයේන් මහතාතෙමේ කායෙහි කය නුවතින් බලන සුභව (කමටහන් වඩුමින්) වාසය කරයි.”

දින දෙකක් පමණ මූලික භාවනාවේ යෙදිමෙන් කය නොසොල්වා සිටීමට ප්‍රහාතු වූයෙමි. පළමුව විනාඩි 05ක්, රේලගට 10ක් ආදි ලෙස විය විනාඩි 45ක් තරම් දුරට ගෙන ගියෙමි. පරිසරය සමඟ සුහද වීමත් සමඟ බාහිර ප්‍රශ්න අනුරූපයන් විය. කණාට අසුරන් ගාලා සැප්පායනයය. ඇයේපියාගත් විට විවිධ රුප මැවෙන්නට විය. කුමයෙන් තුන්වන දිනයේ දී සමාධිය ලබා ගන්නට හැකි විය. ලේඛයෙයේ සියලු ගබාද, රුප ගන්ධ ඉදිරියේ සිත අරමුණු කරගෙන සිත මිනින්ම සිත පිරික්සා බැඳීමට හැකි විය. විය අසීමත වින්ත ප්‍රිතියක් ගෙන ආවේය.

රාත්‍රියේ නිදා ගැනීමට ඇති වූ බාධාවට විසඳුමක් ද සුජ්‍ය සේනිත හිමියේ ලබා දුන්හ. විනම් නිදියහනේ උඩුබඳුව කය සංවර කරගෙන උදුරයට යැවුත් අවධානය යොමු

කිරීමයි. ව්‍යවහාරයේ වලනය නොදුනි දැනේ. වියින්ම සිත අරමුණාගත කර සමාධිගත වූයෙමි. සිහින නැති තද නින්දක් වියින් මට ලැබිණි. භාවනා විත්තය අවධි කර පවත්වා ගැනීමට සමත් වූයෙමි.

තවත් දිනෙක නා ගස පාමුල සිරිය දී මම අපේ ආගුම්වලුන් පාදයේ මහපරාජාග්‍රෑල පිර මැද්දෙමි. වික්වරම මට නාඩි වැවෙනා ආකාරය දැනිනි. මම තවත් සිත විකාශකර නාඩි වැට්ටෙමට යොමු කළේමි. ව්‍යවහාරයේ මට අපුරුෂ ස්පන්දනයන් දැනෙන්නට විය. විකිනෙකට වෙනස් රටාවන් ගණනාවක් විනි ඇති බව මිනිත්තු ගණනාවක් එකිනෝ අරමුණු ගල්වා සිටින විට මට දැනුනි. මේ අන්දකීම මම පුරුෂ සේෂිත තීමියන්ට පැවතියි. උන්වහන්සේ කිවේ අපේ සිංහල වෙද මහතා ස්කෑන් යන්තු හාවිතා නොකර නාඩිය අල්ලාගෙන, උසස් පියාගෙන සමාධිගත වී උදාකර ගන්නේ මා අත්දුටු ප්‍රාථමික අන්දකීමේ උසස් යුතුනායක් බවයි. අපේ රැයිර-දහන ප්‍රදේශීයෙයේ ස්පන්දන රටා තුළ අපේ නිරෝගිඛවේ කතාව මනාව ලියා වී තිබේ. මෙය අන්දකීමෙන් පසක් කරගැනීමෙන් සිංහල වෙදකම ගැන මගේ ගොරවය තවත් වැඩි විය.

මහානායක පුරුෂ ඉගුරුවත්තේ පියනහ්ද හිමියන් සමග කළ කමටහන් සාකච්ඡාවේ දී මා හට පෙනී ගියේ අනුමතයෙන් ප්‍රසාද යුතුනායන් ලබා ගත හැකි බවය. නාමරුප විග්‍රහ කරමින් විවැති යුතුනායන්

ලබාගත හැකි බවය. ව්‍යවහාර යුතුනායන් අවක් ලබා ගැනීමේ ආකාරය උන්වහන්සේ පැහැදිලි කර දුන්න.

බුරුම රට මහුම ගොඳේ සයාදේ නාහිමියන්ගේ අන්දකීම වැළක් කහටපිටියේ සුමතිපාල නාහිමියන් මෙසේ සටහන් තබා ඇත.

සාවනා කළ යුතු ආකාර

දිකින දැකීමක් පාසා ඒ ක්ෂේත්‍රයෙහිම දැකිම් දැකිම්. කිය ප්‍රකට වූ ස්වහාවය ධර්මයන් මෙහෙති කිරීමයි. මෙහෙති කිරීම නම් නොදුනි පිරිසිදුව දැනුම ඇතිවීම සඳහා සිහියෙන්



හා නුවතින් යුක්තව සිහියට නගා දීමයි. ව්‍යැවින් දැකිම්, දිනීමයි මෙනෙහි කිරීමේදී ඇතැම් විට දැකිනු ලබන වර්ණය මෙනෙහි වෙයි. ඇතැම් විට දැකිමේ ස්ථානය වූ රැජය මෙනෙහි වී විතැන් සිට දැකිම් ඇති වී නැති වී යන්නේ යයි, දැනෙයි. කෙබඳ අරමුණාක් මෙනෙහි කළත්, ඒ අරමුණ පිළිබඳ ඇතිවීම, පැවතීම, නැතිවීම, දැනීමම ප්‍රමාණයි. යම්කිසි අරමුණාක් හමු වූ කළේහ විය මෙනෙහි කරන්නට තුපුල්වන් ව්‍යවහාර් සත්ත්ව, පුද්ගල සංඛ්‍යා ඇති වීමෙන් තන්හා දිටියි මාන නිත්‍ය සුඩ ආන්ම සායන් ඇති වී කෙලෙස් හට ගති. වී ක්ගේශයන් නිසා කර්ම රස්ව වී කර්ම නිසා හටෝත්පත්තිය ඇති වී ප්‍රතිත්‍ය සම්ප්‍රදය අනුව හට වතුය ඇතිව වෘත්‍ය උක් නොසිදී පැවතිගෙන යයි. ව්‍යැවින් සසර උක්වලින් මිදිම සඳහා දැකින අරමුණාක් පාසා දැකිම්, දැනීම කියා මෙනෙහි කරගෙන යා යුතුය.

අස්සීමේදී ද පෙර මෙන්ම රැජය සහ නාමය පමණාකි. අස්සීම යැයි කිවිට ගෞතපුණාද රැජය ඇසුරු කරගෙන ඇසෙන ගධිදායක් නිසා සොත විශ්ව්‍යානය පහළ වෙයි. මෙහි ගෞතපුණාදයත්, ගධිදායන් රැජයවේ. ගධිදාය දැනීම නාමයයි. මෙහි ද රැජයත්, නාමයත් විනා අන්‍ය දෙයක් නොමැති බව වැටහෙන කාක් ඇස්සීමක්, අස්සීමක් පාසා ඇසෙනවා, ඇසෙනවා යැයි මෙනෙහි කරගෙන යා යුතුයි.

නාසයෙන් ගඟ, සුවද දැකිමේදී ද ඉහත උක් වූ පරිදි ගඟයි, ගඟයි කියා මෙනෙහි කරගෙන යා යුතුයි. දිවෙන් රස විදිමේදී ද (රසයි, රසයි) කියා හෝ රස දැනීම්, රස දිනීම් කියා හෝ මෙනෙහි කළ යුතුය.

ශේරයෙහි ස්ථානයක් පාසාත්, මෙනෙහි කරගෙන යා යුතුයි. සියලු අර්ථයෙහි ලේ, මස්, ආදි තෙත් ගතිය පවත්නා සෑම තැනකම ස්ථානය දැනගත හැකි රැජ බර්ම ස්වභාවයක් පවතී. වියට කාය ප්‍රකාශ යැයි කියනු ලැබේ. නොදු - නරක, සැප - උක් ආදිය කාය විශ්වාන නමැති සිතින් දැනු ගන්නේය. විසේ හෙයින්, හැසීමක් ඇති වීමේ ද කාය ප්‍රකාශයත් රැජයයි. හැසීම හෙවත් ස්ථානයත් රැජයයි. ඒ හැසීම දැනීම නාමයයි. මෙසේ නාම රැජ දෙක පමණාක් ඇතැයි අවබෝධ වීම සඳහා හැසීමක්, හැසීමක් පාසා හැපෙනවා, හැපෙනවා කියා මෙනෙහි කරගෙන යා යුතුයි. මේ සාමාන්‍යයෙන් හැසීම මෙනෙහි කරන ආකාරයයි.

විශේෂ ස්පර්ශ ද ඇත්තේය. විනම් දුක්ඛ, වේදනා හමු වී රඳා, කඩක්කුම්, රත්වීම්, රඳීම්, හිරවැටීම් ආදි වේදනා ද ඇති වෙයි. ව්‍යබහ අවස්ථාවල දී රඳාවයි, කඩක්කුමයි, රත්වෙනවා හිරවැටෙනවා යනාදි වශයෙන් මෙහෙති කරගෙන යා යුතුයි.

අත, කකුල නැවීම, දිගහැරීම සකස් කිරීම ආදිය ඇති වූ අවස්ථාවන්හි ස්පර්ශය දැනෙන්නේමය. ඒ නැවීම, දිගහැරීම ආදිය සඳහා ඇති වූ සිත තිසා නැවීම් රෘපයන්, දිගහැරීම රෘපයන් ඇති වන්නේමය. ඒ දැනීම මුළු අවස්ථාවහි නොදැනේ. සති සමාධි තරමක් දුෂ්චාරු වූ අවස්ථාවේ දී දැනෙනවා ඇත. මෙහිදී කියන ලද්දේදේ ගෘතමය ඇළුණාය ඇති වීම සඳහා බව සැලකිය යුතුයි. සියලු කායික ත්‍රියාවෝ සිත තිසාම විකින් වික ත්‍රියාවන් සිදු කරන බවත්, ඒ ඒ ත්‍රියාවන් ඇති වී, නැති වී යන බවත් තමන්ට පසුව වැරෙහෙනවා ඇත.

නැවීම, දිගහැරීම සිදුකරන අවස්ථාවන්හි, නවම්, දිගහරම යන සිත තිසා නැවීම, දිගහැරීම සිදුවන්නේය.

ඒ කාය වික්ෂුණාණයයි කියන ලද සිතින් මේ හැඹීම, ගැටීම දැනෙයි. ඒ හැඹීම මෙහෙති නොකිරීමෙන් කුමක් වන්නේ ද යන්නේ ඒ මුළු, මා විසින් නවනවා මම ම දිගහරනවා, මගේ අත මගේ කකුල යනාදි ප්‍රශ්නපතිය හා පුද්ගල සංයු ඇති වීමෙන් ආත්ම සංයුව තහවුරු වන්නේය. ඒ ආත්ම සංයුව දුරක්ෂා සඳහා නැවීම්, දිගහැරීම යනාදිය අතනාහැර නවනවා, දිගහරනවා කිය මෙහෙති කරගෙන යායුතුය.

නෑවත සිත් දිවීම කළුපනා කිරීම ආදිය ඇති වූ කළුහිද හඳුය වස්තුව ඇසුරු කරගෙන කළුපනා කිරීම, සිත් දිවීම ඇති වන්නේය. විය දළ වශයෙන් කියනහොත් මේ රෘපකාය ඇසුරු කරගෙන ඒ සිත් දිවීම ආදිය ඇති වන්නේය. විහි ද හඳුය රෘපයන්, රෘප කයන් රෘප ධර්මයෙන්ද, මෙහි ද නාම ධර්මය හා රෘප ධර්මය හැර අන් දෙයක් නොමැත. ඒ තිසා ඒ නාම ධර්ම හා රෘප ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා කළුපනා කිරීමක්, සිත් දිවීමක් පාසා කළුපනා වෙනවා, සිතෙනවා, සිත දුවනවා යානාදි වශයෙන් මෙහෙති කරගෙන යා යුතුයි.



මෙහි සඳහන් කරන ලද අන්දමට ඇති වන නාම රුප ධර්ම ඇතිවන කළේහිද, නැතිවන කළේහිද නොයික්මවා මෙහෙහි කරගෙන යන කළේහි සිත විකෙන් වික සමාධී බවට පැමිණුන බව තමන්ටම වැටහෙයි. සිත මෙහෙහි කරන අරමුණාට නැමි, අඟ් පවත්නා බවත්, තේරෑම් යයි. විසේ ඇති කළ දැනීමේ යූතාය ද විශේෂ වශයෙන් ඇති වෙයි. මෙහෙහි කිරීමක් පාසා නාමයත්, රුපයත්, පමණක් ඇති බව වැටහෙයි. මෙහෙහි කරන දැනීමත්, මෙහෙහි කරන අරමුණාත්, යන දෙක විකට සම්බන්ධව පවත්නා බව තමන්ට වැටහි යන්නේය. මෙසේ වැටහිමෙන් පසු මෙහෙහි කරගෙන යාමේදී නිත්‍යයයි කිව යුතු දෙයක් නැති බවත්, මෙහෙහි කිරීමක් පාසාම අනිත්‍යයම බවත්, අවබෝධ වේ.

අල්තෙන් අරමුණු ඇති වෙයි. නැවත තවත් අරමුණක් ඇති වෙයි. වියන් මෙහෙහි කරයි. වියන් නැති වී යයි. මෙසේ අරමුණු ඇතිවීමත්, නැතිවීමත් වැටහෙයි. නිත්‍යයයි ගත යුතු යම්කිසි නාම රුප ධර්මයක් නැති බව මෙහෙහි කිරීමේ දී හට ගැන්මත් විනාශ වීමත්, විනා නිත්‍ය පැවත්මක් නැති බව අවබෝධ වේ. මේ **අනිවිච්‍ය පස්සනාව** බව සැලකිය යුතුය.

මෙසේ ඇති වූ සංම දෙයක්ම නැති වී යාම දැකක් බවත්, වැටහෙයි. විය **දුක්ඩානු පස්සනාවයි**. තව ද ගේරයෙහි දැනෙහි කැස්කුම්, රත්වීම්, රදීම්, කිරිවැරීම් ආදි නාහාවිධ දුක්ඩ ස්වභාවයන් ද හමුවන්නාය. ඒවා මෙහෙහි කිරීමේ දී සකල ගේරයම දුක් ගොඩක් බව වැටහෙන්නේය. විය ද **දුක්ඩානු පස්සනාව** බව දත යුතුයි.

නැවත ද මෙහෙහි කරගෙන යාමේදී නාම රුප ධර්මයේ තම කැමැන්ත පරිදි නොපවතින බවත්, ඒ නාම රුප ධර්මයන් ස්වභාවය අනුව විනාශ වී යන බවත්, තම කැමැන්ත පරිදි නොපවතින නිසා තමා නොවන බව හා ආත්මයක්, සත්වයෙක් නොවන බවත්, වැටහෙයි. ඒ **අන්තානු පස්සනාව්** බව දත යුතුයි.

මෙසේ අනිත්‍ය, දුක්ඩ, අනාත්ම යන තීලක්ෂණය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වීමෙන් මාර්ග යූතාය, එම යූතාය හා නිර්චාතාය ප්‍රත්‍යක්ෂ කරගත නැක්කේය. මෙසේ නිවන් හමු වී මාර්ගයක එමයක් ලැබුවහොත් සතර අපායෙන් සඳහටම තිද්දහස් විය

හැක්කේමය. ඒ නිසා මාරුග එලයන් ලැබීම තෙක්වත් හාවනා කළ යුත්තේමය. ව්‍යුරුයය වැඩිය යුත්තේමය.

සිතේ ස්වභාවය

මෙසේ, ඒ මේ අන දුවන, පතින සින් මෙහෙහි කිරීමට හා දැනගැනීමට නොහැකි වන නිසා සිතම පුද්ගලයෙක් යැයි හැගෙයි. කළුපනා කරන්නේ ද මමමය. මා විසින් කළුපනාකරණවාය, මම සිතනවාය, මම දන්නවාය කියා සිතයි. කුඩා පැදුරු අවස්ථාවේ සිට මේ දක්වා ජ්‍යෙන් වන්නේ මම ම යයි සිතයි. සත්‍ය විශාලයන් බලතහොත් මමය ආත්මය කියා ගත හැකි දෙයක් නොමැත්තේමය. ඇත්තේ විකක් ඇති වී විය හැති වී ඊ ලැගට වෙන විකක් ඇති වී, නැති වී විය ද නැති වී යන නාම රුප ධර්මවැකි. ඒ ඇති වී නැතිවේ යන නාම රුප ධර්මයන් තමන් විසින්ම ප්‍රත්‍යක්ෂව දැනගැනීම සඳහා ඉහත දක්වන ලද අන්දමට මෙහෙහි කරගෙන යා යුත්තේමය. මේ සිතේ තත්ත්වය දක්වන බුදුරජාන් වහන්සේ විසින් ධම්මපුදුයේ දී,

"දුරඩමං විකවරං
යේ විතතං සක්කුමේසන්ති - අසර්ද ගුහාසංයෝ
- මොක්ඩන්ති මාරඩන්ධනා"

යනුවෙන් දේශනාකර වදාප යේක. 'දුරඩමං' ඇත අරමුණු කරා යන්නේය. සිත වනාහි ඉතා ඇත අරමුණු කරා ක්ෂේත්‍රයක් ගමන් කරයි. ඒ මෙසේයි. යෝගීය කමටහන් වඩන ස්ථානයේ සිටියි. ඔහුගේ සිත නිවසේ ද දරු නැඳු නිතවතුන්, ඉඩ කඩ්ම නගරණුමයන් කරා යයි. සිතින් දැන සිටි මොනයම් දෙයක්

වූයේ වී නමුත්, කොපමණ දුර බැහැර වූයේ වී නමුත් ඒ දේ කරා මොනාතකින් සිත ගමන් කරයි. මෙසේ දුර බැහැර දුවන සිත දැනගැනීම පිතිස ඒ සිත මෙහෙහි කරගෙන යා යුතුයි. "දුරඩමං" දුරගමන් කරන්නා වූ "විකවරං" භුද්‍යලාව හැසිරෙන්නා වූ හෙවත් වික සිතක් ඇති වී විය නිරැඩ වීමෙන් පසු තව සිතක් ඇති වන්නා වූ මේ සිත පිළිබඳව තොදුස් අල්පගත පුද්ගලයෝ දිවි කෙළවරතෙක් වික හවයක් තුළම වික සිතම ප්‍රවතින්නේ යයි හගිනි. අමුත්, අමුත් සිත් පහළවන බව නොදැනීති, දැකීම්, ඇසීම්



කල්පනා කිරීම් ආදිය ද ඉහත දැන සිටි දැක ද විකම සිතම යයි ද දැන් දැනෙන්නේ ද ඒ සිතම යයි ද සියල්ලම මේ විකම සිතට දැනෙන්නේ යයි ද හඳුනි.



තව ද දකිනා අතර, “අසෙයි, ගද දැනෙයි, හැපෙයි, දැනෙයි” අසෙන අතර ද, “දකිය ගද දැනෙයි හැපෙයි.” මේ ආදි වශයෙන් සිත් හතරක් පහක් විකවර ඇති වී වික වරම දැනෙන්නේ යයි ඇතැම් අය සිතමි. පිළිගනිති. විය සත්‍ය නොවේ. සත්‍ය නම් වික සිතක් ඇති වී විය නිරෑඩ වීමෙන් පසු තව සිතක් පහළ වීමයි. ඒ බව සමාධිය තරමක් දියුණු වූ කල්හි තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා ඇත. සිත් දිවීම්, කල්පනා කිරීම් ආදි තමාට ම ප්‍රකට වී ඒ අන්දමට සිත දුවනවා, දුවනවා කියා මෙනෙහි කිරීමෙන් ඒ දිවීම් නතර වෙයි. කල්පනා වෙනවා, කල්පනා වෙනවා කියා මෙනෙහි කිරීමෙන් ඒ කල්පනා කිරීම නතර වෙයි. පහළවන සිතක් පාසා මෙනෙහි කරගෙන යා යුතුයි. ඒ මෙනෙහි කිරීමෙන් ඒ සිත නැති වී නැතිවන බව හැගෙයි. ඒ කෙසේ ද යතහෙත්ත් නවදුනා වැලු විකින් වික ගැනුගෙන යන්නාක් මෙති. මුල් සිත භා රෝග සිහ අතර සම්බන්ධයක් නැති බවත්, වියන් හාවනා කරන්නාගේ ඇතිවීමෙන් තමන්ට ම දැනෙනෙන්නට ලැබෙනවා ඇත. සිත නුදුකලට ඇති වී භුදුකලාවම නැති වී යන බව දතුයුත්තේය.

දුරඩගමං - ඇත අරමුණ කර ගමන් කරන්නා වූ : ඒකවරං - භුදුකලාව හැසිරෙන්නා වූ : අසිරීරං - සිරැරක් නැත්තා වූ : සිත වනාහි සටහන් වශයෙන් හෝ වර්ණ වශයෙන් හෝ ගත හැකි දෙයක් නොමැත්තේය. රැප වූ කම් වස්තු සටහන් වශයෙන් ප්‍රකටය. අතපය, හිස, ගේරය යනාදී සිරැර පිළිබඳ රැප ද, පිටස්තර රැප ද ප්‍රකටව දැකිය හාක. යමෙකු විසින් රැපය යනු කුමක් දැකි විවාලහොත් සිත හැඳින්වීමට දුව්‍යක සටහනක් නැති බැවින්, කියාදීම දුෂ්කර වේ. විම නිසා බාතු පරික්ෂා කරන අදුරන්ට මේ නාමය බෙදා බලාගැනීමට නොහැකි වී තිබේ. වෙසේ ව්‍යුත්ත් බුදු දහමේ අන්දමට සෙවීමේ දී භා බැලීමේ දී අරමුණ දැනෙගැනීම නාමයයි. කියාදුන්හොත් දැනෙගත හැකි වන්නේමය. පිරිසිදුව දැනෙගැනීමට නම් ඇතිවන සැම දෙයක්ම මෙනෙහි කරගෙන යාමේදී මේ සිත නැමැති නාමය අතින් අල්වා දැන ගන්නාක් මෙන් තේරැම් ගත හැක්කේය. මෙනෙහි කිරීම් නොවා දැනෙගැනීමට නාම් ඇතිවන සැම දෙයක්ම මෙනෙහි කරගෙන යාමේදී මේ සිත නැමැති නාමය අතින් අල්වා දැන ගන්නාක් මෙන් තේරැම් ගත හැක්කේය. මෙනෙහි කිරීම් නොවා දැනෙගැනීමට නාම් ඇතිවන සැම දෙයක්ම මෙනෙහි කරගෙන යාමේදී මේ සිත නැමැති නාමය දැනෙගැනීම සඳහා හමුවන අරමුණු මෙනෙහි කරගෙන යා යුතු වේ.

ඒ නිසාම අසරීරං - සිරැරක් නැත්තා වූ ද වර්ණ සටහන් වශයෙන් නැදුනෙන වර්ණයක් ද නැත්තා වූ ගුහාසය - දෙනන මැද හදවත ඇසුරු කරගෙන හදවත නැමැති ගුහාවේහි සිරින්නා වූ, විත්තං - අරමුණු ගන්නා වූ ද, අරමුණ සිතන්නා වූ ද සිත, යම් ගොගාවලට පිරිසක්, සංයමෙස්සන්ති - සංවරයෙහි පිහිටුවා ගනිදේද, විමෙන්ම සිත රකින්නා වූ ගෝගාවචරයේ මාරඛන්ධනා ක්ලේෂ නැමැති මාරඛන්ධනයෙන් මොන්ඩන්ති මිදෙන්නාහුමය.

ඒ සංක්ෂේප වශයෙන් මෙහෙති කළ යුතු දේ මතා ස්වල්පයකි. ඒ ලෙසේයි. ගමන් කිරීමේ දී පාදුයන් අරමුණු කිරීමයි. විනම් දකුනා ඔසවනවා කියා ගමන් කිරීමන්, ඉක්මණීන් ගමන් කිරීමේ දී දකුනා, වම යනුවෙන් මෙහෙති කර ගමන් සිරීම ප්‍රමාණ වේ. තිමින් ගමන් කිරීමේ දී ඔසවනවා, තබනවා කියා පා ඔසවා තැබීමේ දී දෙකක් මෙහෙති කිරීමන්, නිශ්චලව සිරින වට පිම්බීම්, හැකිලීම දෙක මෙහෙති කරමින් සිරීමන්, කළ යුතුවේ. අලු වී තිදියන වට මෙහෙති කළ යුතු අමුතු යමක් නොමැතිනම් පිම්බීම්, හැකිලීම දෙකම මෙහෙති කළ යුතු වේ. මේ අන්දමට බලනවේ මෙහෙති කිරීමට වැඩි දෙයක් නැති බවත්, ඇත්තේ සුළු දෙයක් බවත්, වැටහෙනවා නොවේද?

මෙසේ පිම්බීම්, හැකිලීම් දෙක මෙහෙති කරගෙන යන අතර, සිත්දිවීමක් ඇති වී නම් වය මෙහෙති නොකර, නොසිරිය යුතුයි. සිතු දුවනවා නම් දුවනවා කියා ද කළුපනා වී නම් කළුපනා වෙනවා කියා ද, සිතෙනවා, සිතෙනවා කියා ද සිත ආපසු ආයේනම් ආවා ආවා කියා ද මෙහෙති කර පිම්බීම්, හැකිලීම් අරමුණු ගත යුතුයි.

කෙල ගිල්මට අවස්ථාවක් පැමිණියේ නම් ගිලිනවා කියා ද බැහැර කරහාත්, බැහැර කරනවා කියා ද, මෙහෙති කර නැවත පිම්බීම්, හැකිලීම් අරමුණු ගත යුතුයි.

රැඳා, කැක්කුම්, රත්වීම්, හිරවැටීම්, කැසීම් ඇතිවි නම් වය ද මෙහෙති කර මුළු අරමුණාම ගත යුතුයි.

තව ද නැවීම්, දිගහැරීම්, කෙළවීම්, වසවීම්, ඇලවීම්, ඇඹරීම ඇතිවි නම් ඒවා ද මෙහෙති කර අනතුරුව පිම්බීම්, හැකිලීම් බැලුය යුතුයි.



මේ අන්දමට මෙහෙති කරගෙන යාමේ දී රිකෙන් රික මෙහෙති කළ යුතු දේ බොහෝ වෙයි. මුල් අවස්ථාවේ නම් සිත ඒ මේ අත දුවන බැවින්, මෙහෙති කළ යුතු දේ බොහෝ සෙයින් අතහැරෙනවා පමණක් නොව මෙහෙති කළ යුතු දේ බොහෝ යැයි සිතා අලස විය හැක. අලස නොවී මෙහෙති කර ගෙන යා යුතුමය. කාට වුවත් මුල් අවස්ථාවේ එය අන්දමට දුෂ්කරකම් ඇතිවේමය. පසුව සිත පිට නොගොස් අරමුණෙෂ්ම පවතී. දුඩා සම සිතක්ම මෙහෙති කිරීමේ ගක්තිය ද ඇති වෙයි. තවත් සමාධිය දියුණු වින විට මෙහෙති කරන අරමුණෙන් සිත පිට නොගොස් අරමුණෙෂ්ම ඇල්ලී පවතී. පිමිඳෙන විට පිමිඳීමේත්, හැකිලුන විට හැකිලුමේත් පමණක් සිත පවතී. අරමුණුත්, සිතත් යුතු යුතු යුතු වැට්හේ. මෙහෙති කරන රුපයත්, දැනීම ඇතිවන නාමයන් යහු නාම රුප දෙක යුතු වැයෙන් පවතිනවා විනා සත්ව පුද්ගල කියා දෙයක් කොහොවත් නැති බවත්, මේ නාමය හා රුපය පමණක් ඇති බවත් නාම රුප දෙක එකට බැඳී පවතින බවත්, තමන්ට ප්‍රත්‍යක්ෂවම වැටහෙනු ඇත. පිමිඳීම්, හැකිලුම් දෙක මේ අන්දමට මෙහෙති කරගෙන යාමේදී නාමයන්, රුපයත් වෙන් වෙන් වැයෙන් ගෝරම් යන්නේය. පිමිඳීගෙන වින ස්වභාවයත් විය දැනීමේ සිතත්, විසට්‍යීමත් විය දැනීමේ සිතත්, යැවීමත්, යැවීම දැනීමේ සිතත්, තැබීමත්, තැබීම දැන්නා සිතත් මෙසේ වෙන් වෙන් වැයෙන් බලා ගෙන යාමේදී නාම රුප දෙක එකට පැවතීම යුතු වැයෙන් පවතින බව යෝගවචරයාට ඉඩේටම ප්‍රත්‍යක්ෂව අවබෝධ වේ.

මෙසේ මෙහෙති කරන පිමිඳීම්, හැකිලුම්, රත්වීම් ආදී අරමුණුත් දැනෙන දෙයක් විනා අන්‍ය දෙයක් නොමැති බව හා නාමරුප දෙකක්ම බව තමන්ට නුවතින් පිරිසිදුව අවබෝධ වන්නේය.

විය දැනීම නාම රුප පරිව්‍යේද ඇතුනායයි. විය විද්‍රාශනා හාවනාවේ මුළ වේ. මෙය අවබෝධ කර ගැනීම ඉතාම අවශ්‍ය බව සැලකිය යුතුයි.

එයින් පසුව ද අත නොහර හාවනා කරගෙන යාමේ දී සමාධි නුවන දියුණු වීමේ අවස්ථාව ව්‍යුත්මෙන් මෙහෙති කරගෙන යන අරමුණු ඇති වී ස්වල්ප වේලාවකින් නැති වී යන බ්‍රව තමන්ටම වැටහේ.

ඛනා අස්සීමෙන් හෝ පතපොත කියවීමෙන් හෝ ලබාගත නොහැකි ධර්මයෙන් භාවනාව අත්විද්‍යාමෙන් ඒ සඳහා වීර්යය කිරීමෙන් ලබාගත හැකි බව වියින් වැට්හන්. පුරුෂ සේෂිත හිමියන් ධර්ම සාකච්ඡා සඳහා විරැද්ධි වූයේ විමර්ශන් අපට ලබාමට ගිය මේ මනරම් අත්දැකීම නොලැබේ යෑමට බුද්ධිය බාධා කරනු ඇතැයි උපකුර්ෂනය කළ නිසා බව සිතම්. උන්වහන්සේ තිවරදි සේක. බුදු දහමේ නිවරදිතාවය පිළිබඳ තර්ක විතර්ක පැය දහසකට, වඩා වික පැයක සතිප්‍රේධාන භාවනාව වරේ.

කමටවහන්විඳුන් පසු යළින් භාවනාව යෙදේ. විය තමනට රැඩී ඉරියවිවක සිට කළ හැක. දැවැන්ත කෝන් ගසක් වටා මනාව සැකැසු සිමෙන්ති බංකුවක් විය. විය සැහැල්ලවෙන් වාඩි වී භාවනාවට කිම ස්ථානයකි. නාරකේ පාමුල ද සේපාලිකා වැල පාමුල ද විවැකීම සිමෙන්ති බංකු විය. සැහැල්ලවෙන් ජ්වායේ වාඩි වී වික පහසු ඉරියවිකට පැමණි වට ඉතා වේශයෙන් සිත විකර කර ගත හැකි වේ. භාවනාව පුරුදු කළ විට කුමයෙන් ඉරියවිව වැදගත් නොවේ. පිටකොටුවේ බස්රියක සිටගෙන යත්දින් සමාධිගත විය හැකි බව පුරුෂ සේෂිත හිමියන් වරක් දේශනා කළේ ඒ නිසා විය යුතුය.

සවස 05.00 සිට නැවත වතාවත් යෙදු ඇත, කොළ වැරී හැඩි වී ඇති ගෙමිලුල් පිරිසිදු කිරීම, මල් පහන් සූදානම් කිරීම, සවස මුහුන, අතපය සේදා ගැනීම ආදිය වියට ඇතුළත්ය. භාවනාව දියුණු කර ගැනීමේ දී මේ සැම ක්‍රියාවක්ම සතියෙන් කළ හැකි වේ. අපට බොහෝ විට ආතතිය වැපුදෙන්නේ වියම ගැස්ටුයිරිස් හෝ දියවැසියාව බවට පෙරළෙන්නේ පසුව විය හැඳ රෝග හෝ පිළිකාව බවට වැඩි දියුණු වන්නේ කාල

රාමුවක වැඩ කිරීමට ගිය විවිධය. තමනට නිශ්චිත වේලාවකට යමක් නියම වී ඇත්නම් වගකිව යුතු ඕනෑම අයෙකුගේ සිතට විය වදායක් වේ. වෙනත් වැඩික් කරන්දින් අප්‍රේල වැඩිය ගන සිතමු. නැතිනම් වෙනත් දෙයක් ගන සිතමු. දත් මැයි 10, වැසිකිලි යැම, මුහුන දෙවිම, ගෙමිලුල අතුරාම, මල් කැඩිම ආදි ඕනෑම කටයුත්තක් කාල රාමුව පිළිබඳ බර සිතට නොගෙන සති පිහිටුවා කළහොත් අපට වැපුදී ඇති බරපතල ආතනි රැසක් පහ වී යනු ඇත. විමර්ශන් රෝග වැපුදීමට ඇති ඉඩකඩ ද සීමා වනු ඇත.



හොතික ජීවිතයේ කටයුතු ද වඩා කාර්යක්ෂම වනු ඇත. සේවා කළමනාකරණයේ සූභාවනාව, එලදායිතාවය ඉහළනුවීමට හා වඩා තොදු තීන්දු ගැනීමට සාය මනස සුදානම් කරවීම විධායක හා දේශපාලන ක්ෂේත්‍රවල අත්‍යවශ්‍ය උපකරණයකි. අනිත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට බොහෝ මෙහිරේන් මේ හොතික දියුණුව රැඳී තිබේ.

සවස 06.00ට නැවතත් අපි තෙරෙවන් නමදිමු. විය උදෑසන මෙන්ම මල්, පහත්, සුවද දුම් පුහා සහිත බුද්ධ වන්දනාවකින් ආරම්භ වී සිත, කය, වචනයෙන් වූ සියලු පවි කමා කිරීමෙන් අවසන් වන සාමූහික ස්ථේපායනයකි. ඉන්පසුව ඇත්තේ ගිණුන්පසයි. නමුත් බොහෝවිට හික්ෂණ් වහන්සේලාට බුද්ධ වන්දනාවට වඩා වැඩි කළක් ගත කිරීමට සිදුවේ. ඒ තිසාම විවිධ පමාවන් සිදුවීම වේ. ඒ අතර කාලය පියනිස්ස හිමි අපව දිරීමන් කිරීම සඳහා සිය ජීවිත අත්දැකීම් දේශනා කරන්නට යොදා ගනී. බොහෝ සාරගර්හ බණවලට වඩා ඒ අනිංසක අත්දැකීම් වටිනා බව ඒවා අසා සිටි අප සැමට වැට්තිනි.

පුරුෂ පියතිස්ස හිමි ගිහි සමයේ රත්නපුර උඩවලට පුදේශයේ වාසය කළ ගොවිතැන හා ව්‍යාපාර කළ දුරෙවන් සත්දෙනෙකුගේ පියෙකි. එහිමියන් දානයක් සඳහා ආරණ්‍යව පැමිණා ඇත්තේ මෙයට වසර 30කට පෙරය. ඉන්පසු යෝගී වීමට සිතාගෙන ඇත.

“මගේ අදහස මම අපේ ගම්මී සිටි සිල්ම්සනියන්ට කිවා. ඇය මට බොධිපුරාවක් පවත්වා කිවා අයියා මෙය උතුම් අවස්ථාවක් ආරණ්‍යයේ දී පුණ්න තොකර හියනදේ පිළිගන්න. ඔබට සමාධියට මග නියතවම විළාශේනු ඇති කියා.” ඒ අනුව මම මෙහි පැමිණිය. පැමිණිය පසු මට ගෙදර ලාර, දුරෙවන් මතක් වීම තිසා සිත ව්‍යකාය කරගන්නට බැර වුණා. රාත්‍රියේ පුංචිකුරීයේ කොටු වූ විට මට මහත් තනිකමක් දැනුනා. මට නින්ද ගියේ නැහැ. නින්දෙන් බිඟ වීම වුණා. (අපේ නඩුයේ කීප දෙනෙකුට මෙය සිදුවිය) නමුත් අප සමග යෝගී හාවනාවේ පැමිණි සිටි පොලීසියේ උසස් නිලධාරයෙක් මට පිහිට වුණා. තෙරෙවන් භාමැදු සිත ව්‍යකළස්කරගෙන නින්දට ගියවිට මට තොදුන් නින්ද ගිය. පසුව මට හාවනා කළ තොහැකි වුණා. මහත් අධිශ්චානයෙන් පැයක් කෙසේ හෝ තොසෙල් වී පර්යාකයෙන් සිටියා. මට මහත් වෙහෙසක් දැනුනා. උත්‍යගන්න වගේ ආවා. කාර්යභාරව සිටි තිමිනම හමු වී වේදනා නාශක පෙති කීපයක් ඩිවා. බී කුරියට වැද නිදාගන්නට ගිය.

විවිට තරුණායෙක් පැමිණු නිදහ්නේ අයි කියා ඇසුවා. මට අසනීපයි කියා මා කිවා. ඔබට අයෝතේ හිතේ සාංකාචික්, නිදහ්න විපා වින්න සක්මන් කරන්න කියා ඔහු කිවා. මට බැහැ, මට නිදාගන්න දෙන්න කියා මා මුරංඩු ලෙස කිවා. ඔහු මට නිදහ්න දුන්නෙම නැහැ. ඔහු තරුණායෙක් ව්‍යවකටත් මම සතැලීස්විය ඉක්ම වූ වැඩිහිටියෙක්, ඔහුගේ වදය මට ඉවසන්නට බැරුම තැනට පත්වුණා. කෙසේ හෝ මම නැවත හාවනාවට ගියා. සිත දැඩිව ගෙන වික අරමුණාකට ගත්තා. බොහෝ වීරය වැඩිමෙන් පසු මට සමාධිය ලැබුණා. අයි, කළුන් පිරෙන්නට මට සතුවුයි. අර තරුණායා ගැන මට ගුෂ මෙත්‍රියෙක් ඇති වුණා. සියල්ලන් ගැනම ඒ ලෙස තුවුපහවු සිතක් ඇති වුණා. යෝගි සති දෙක අවසන් වී මම ගමට ගියේ අවශ්‍ය මිනිසෙක් ලෙසයි.

“මම මැණික් පතලයෙක් ගත්තා. නොයෙක් ඊර්ජනාකාරකින් මට බාධා කළා. මම වෙරු කරන්නට ගියේ නැහැ. මගේ වාචිය ගිණී තිබිබා. මම අවශ්‍ය විකක් තනා ගත්තා. මගේ ඉඩම් අල්ලා ගත්තා. මම ගැටෙන්නට ගියේ නැහැ. මගේ හෝතික ජීවිතයන් කුමෙයෙන් සාර්ථක වුණා. දරුවන් විවාහ වුවායින් පසු මම කළුපනා කළා ගාසනයට ඇතුළුවන්න. ඉතින් මම සෙනසුනට ඇතුළු වෙලා මහනා වුණා. අදවත් මගේ දරුවන්, ධිරුද මා බලන්න විනවා. මට ඒ අය ගැන ඇල්ලක් නැහැ. මට දැන් වයස 74යි. මාත් සමඟ උපන ලද බොහෝ දෙනෙක් ඒ ගමේ දැන් මිය ගිහින්. හාවනාව නිසය මට මේ නිරෝගිකම ලැබුණේ. වේදනාවකින් සෞරව මරණයට දැන් මම සුදානම්”

මෙතැනට විවිධ අය එනවා. වරක් භූම්ඛවක උසස් නිලධාරයෙක් ආවා. විනුමා සක්මන් කරන්නේ අප ආවාසයට ඉහළින් ඇති යෝධ පුවක් ගස් දෙක බලාගෙන මිස බිම බලාගෙන නොවයි. දිනක් ඔහු

කුමක්දැයි මා ඇසුවා, තහැර පංකාද පුවක්වල දෙකක් තියනවා. ඒවා නිකම් වුදුරන් කකා බිමට වැටෙන්නට ඇරඹා තිබීම සහගහන පාපයක් කියා විනුමා කිවා. මෙහි නැදෙන කිසිම එළුයක් අප ප්‍රයෝගනයට නොගන්නා බව ඔහුට දේශනා කර වුදුරනුත්, ඔරුදේමනුත්, ඊවා කාපුවාවේ. ඔවුන්ත් ජීවත්විය යුතුන් කියා කිවා. විහෙන් ඔහුගේ පුවක් තත්ත්ව නැති වුණේ නැහැ. විවිට මම ඔහුට කිවා පුවක්වල්ල ගැන නොව කකුලේ කරවල්ල ගැන මෙහෙනි කරගෙන සක්මන් කරන්න කියා. විහෙම අයත් මෙහි එනවා...”



“..නවත් අයෙක් ආවා. ඔහු පොල් වතු හිමියෙක්. විභාවත්තේ ඇති පොල්වත්ත බ්ලාගේ ඩූල්ලන වික තමා ඔහුගේ විකම භාවනාව. වරක් ඔහු මට කිවා භාමුදුරුවනේ අපරාදේ අර පොල්වත්ත. මොකුත් යටි වගාවක් නැහැ. අඩුගානේ මකද්දෙකුක්කා රීකක් දැමීමා නම් හවසට තමිබන් කනවනේ කියා. ඉර අවරට ගිය පසු අපි ආහාර නොගැන්නා බවත්, දායකයින් මනාව අපිට දානග සපයන බවත්, ඒ ගෙන කරදුර නොවී භාවනා කරනා ලෙස ඉල්ලවා. විවිධ ඔහු කියනවා, ඔහුට ඇති විකම මානසික ප්‍රශ්නය පොල්වත්තේ වැඩිට ගෙනඟ ලොරය වැළැවීමට විශ්වාසවන්ත කෙනෙක් නොවීමය කියා. මෙහි පැමිණාන අයගෙන් අයෙක් වී සඳහා සොයා ගන්න බැරදුයි වීමසුවා. විවිධ මා කිවේ මහත්තයේ, පොල් ලොර, පොල් වතු ගෙන නොසොයා සංසරය කෙටි කරගන්න සිතන්න, ඕවා ඔක්කොම දිනක අපට නැති වෙනවා කියායි..”

අපගේ කන්ඩායම උන්වහන්සේගේ ප්‍රකාංසාවට ලක්විය. විති පැමිණා තිබූ විශ්ව විද්‍යාල සිසු පිරිසකගේ හැසිරීම උන්වහන්සේගේ විස්තර කලේ ඉමහත් විස්සේපයෙති. විශ්ව විද්‍යාලවල තිබූ පොදු විනය පිළිබඳ වියට විඩා අටුවා අවශ්‍ය නැත. ඇතැම් අය මෙහි පැමිණා වැසිකිලි, කැසිකිලි සේදීම තම තරම්ව නොවේ යැයි පවසන බව ද වෙනත්, වැදගත් ඇමැතිටරු ද ඒවා සිදු කිරීම ගැන තමන් ආඩම්බර වන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. ඇත්තටම අපේ විනයට හෝතු වූයේ දේශපාලන බැඳීමයි. වරක් මාර්ටින් විතුමසිංහ ප්‍රකාශ කලේ (සොළියට දේශයේ නැගීම කෘතියේ) පුර්ණකාලීන කමිකරු පස්සේ ක්‍රියාදරය වෙනුවට යෝගියෙකු හෝ හික්ෂුවක ගොදා ගැනීම ලංකාවට ඉතා උවිත බවය. අනෙක් අතර පුර්ණකාලීනව දේශපාලනයේ නියුතෙන අය කළකට පෙර යෝගිව විසිම සම අතින්ම සුදුසු බව මගේ වටහිමයි. විසින් ලැබෙන ඉවසීම භා ප්‍රෘතුව රටටම මහත් පිළුබලයකි.

සවස 06.30ට ගිරුන්පස ලැබේ. වියල්වු මිදි සමග ඔහුගේ බොහෝ විට දෙලිමල් ලැබේ. වියින් පසු ආපසු පැමිණා අපි රාත්‍රී සමුහ වන්දනාව කරමු. මුල් දිනවල දී අවට විභාරස්ථානවල වෙසක් බණ වැඩසටහන්, පිංකම් මෙන්ම සංගීත සංදර්ජනවල ගැඩිය ද අපට බාධාවක් වූවත් පසුව ඒවා සමග නොඳු, නොඳී භාවනා කරන්නට අපට හැකිවය.

රාත්‍රී 08.00 සිට පැයක් පමණ බොහෝ විට අපට දේශනායක් අසන්නට ලැබේ. ලං.වී.ම. කාර්යාලයක වැඩ කර ජ්‍යෙෂ්ඨ කළකිරීමකට ලක් වූ ආනන්ද හිමියේ අපට සිප වරය් දෙසුම් පැවැත්වූහ. කාර්යාලවල සිදුවන නොරක්මී, අසාධාරණාය දැක ද්‍රව්‍ය ප්‍රදානම් කරගත්, සටන් නොව උපේක්ෂාව පදනම් කරගත්, පැවැදි මග වඩා උරින බව උන් වහන්සේගේ මතය විය. උන්වහන්සේගේ සොයුරය ද විනිම මහනාදම් පිරිවාය. පසු දිනෙක උන්වහන්සේ සේවය කළ කාර්යාලයට මම ගියෙමි. වහි තරඟා පිරිස තවමත් ආනන්ද හිමියන්ගේ බාර්මික ජ්‍යෙෂ්ඨ පිළිබඳව සිහිකරන්නේ පුද්මාකාර හක්තියකිනි.

සමාජ අසාධාරණාය දැක වියට රැහැනිව සටන් නොකොට පුද්ගල විමුක්තිය ලබා ගැනීම සුදුසු දැයි පුහුදුන් අයෙකුට ප්‍රශ්න කළ හැක. නමුත් ආනන්ද හිමියන් සිටියේ ගිහි අප සිටිනා අරගලකාර ජ්‍යෙෂ්ඨපෙළට බොහෝ ඉහලිනි. උන්වහන්සේ එස් සමාජ අරගලයට වඩා මුළුක වූ තත්තාවේ අරගලය ජයගෙන තිබිණි. කන්දක් උඩ සිටින්නෙකුට පහළ සිදුවන සිදුවීම් උපේක්ෂාවෙන් පෙනෙනා ලෙස උන්වහන්සේ දැන් සමාජ අරගල දෙස බලති. ඇත්තටම සමාජ අරගලවල නියැලුණු අයට හාවනාව ද සාර්ථක කර ගත හැක. මන්ද අත්නොහරන වීරයය හාවනාවේ මූලික කොන්දේසියක් හෙයිනි.

නිතර අපේ දුක සැප සොය බැඳු සුජ්‍ය විමුද හිමියේ ද විටින් විට අපට දේශනා පැවැත්වූහ. මේ ආයතනය ගොඩ නැගුණු පැට්, උන්වහන්සේ මෙහි පැමිණි සැටි තරඟා ජ්‍යෙෂ්ඨ, යෝගී බව සඳහා කැප තළ හැටි, යෝගීන් සොය මහ වන මැද ගිය හැටි ආදි නොයෙක් ප්‍රවිත්තින් ද, ගැඹුරු ධර්මය ද උන්වහන්සේ විසින් පැහැදිලි කර දෙන ලදී. වහි දී හෙළිදරව් වූ වික් කරඟාක් වූයේ කාන්තාවන් වැඩි පිරිසක් හාවනාව සඳහා යොමු වන බවත්, ආයතනය පිහිටුවීමටත්, පුහු කාන්තාවන් විදා මුල් වූ බවත්ය. ලංකාවේ ගාසනික සම්ප්‍රදායේ මහා බර ද උසුලන්නේ අම්මාවරුම බව අපට පැහැදිලි විය. විකි බණ දේශනාව් අවසානයේ ප්‍රශ්න වටයකට ද ඉඩ දෙන ලදී. ඉන්පසු කෙටි සක්මන් හාවනාවතින් පසු අප රාත්‍රී 10.00ට නින්ද ගියෙමු.

මෙමලෙස උදුකෝන 04.00 සිට පැය 18ක යෝගී දිවි පෙවතක් ගෙවා තරමක වෙහෙසකින් යුතුවයි අප සැම තින්දට ගියේ. මුල් දිනවල නින්ද තරමක් අපහසු වුවන් පසුව අපි වියට නුරු වූයෙමු. සැප නින්දකට කය පුහුණු කළෙමු.



Champikaranawaka.lk

Chamoli Karanavaka. lk



කිඩිබුනෝ
(නිවීම)

Champikaranawaka.lk

තෙවැනි කොටස

ශ්‍රී දහසක් බුදුන්, බුදුවන උදෑස්සනකි. හිරුගේ පළමු හිරු කිරණ තවමත් පතිතව ඇත්තේත් නැත. නැත්තේත් නැත. රියේ රු ඇද වැටුණු වැස්සෙන් තෙත බිරත වූ මහජාලුව, ගස් කොළන්, කුරුල්ලන් ආදී සියල්ලේ නව උදෑ පිළිගැනීම උදෙකා සැරසේති. තැන, තැන ගොමුදෙන කුරුලා නාද මෙන්ම පිණිබිඳු ඇද හෙපුම්න් තාලයකට හැඳුවෙන තුරුලතා කියා පාන්නේ ඔවුන් නව දිනයට උතුසුම් වන බවයි.

මටත් විය නව දිනයකි. දිනපතා පුවත්පත්, වෙඩි අඩවි, පුවත්තිවලින් මගේ සිත කුකුස් ගන්වා නැත. සංම දිනකම ලේකම්වරයා විසින් විවත ලද යවත්කාලීන කළ විද්‍යාත් දිනපොතේ සඳහන් වැඩ සටහන හා කාල සටහන ඇද මගේ සිත තුළ නැශ්‍යත්වන් නැත. ආරක්ෂක නිලධාරයා විසින් උදෑස්සන ලබාදෙන දින වැඩසටහනේ ගමන් මග හා වැඩ පිළිවෙළ ඇද මට ඇසෙන්නේ නැත. තොරතෝර්වියක් නැති ජ්‍යෙෂ්ඨ දුරකථන පණිවිඩ, විද්‍යාත් තැපැල් පණිවිඩ, තැපැල් පණිවිඩ, හඳුසි ඇමැනුම් ඇද මා කළඹින්නේ නැතු. අධින්ඩව කාර්යාලයේ දී නැගෙන ගැහැණු මිනිසුන්ගේ හැඟීම්බර ආයාවනා, තරුණ තරුණීයන්ගේ රැකිය අපේක්ෂාවන් හා ඉකී ගැසීම් ඇද මා හැඟීම්බර කරන්නේ නැත. දෙනික ලිඛිගොනු, වාර්තා සටහන්, ව්‍යාපෘති සටහන්, කැබිනට් පත්‍රිකා හා නිරක්ෂණ ඇද මගේ මනසට වින්නේ නැත. දේශීය, විදේශීය අමුත්තන්, ආයෝජකයන්, නව අදහස් රැගෙන වින්නන් ආදින්ගේ තේපැන් සාම්වි ඇද මගේ කාලය හරස් කරන්නේ නැත. නිලධාරන්, සේවකයින්, වෘත්තිය ඉල්ලීම් මට ඇද වේදනා ගෙන දෙන්නේ නැත. සගයින් සමග, හිතුරන් ස්ථමග, හිතවතුන් සමග කරනා සංකීරණ දේශපාලන සාකච්ඡා මගින් නිදිවරුපිත ඇස් ඇද දින කිරාවැවෙන්නේ නැත. ගැරුරුයට වේදනා ගෙන දෙන කඩ්මුවි ගාරීරක ව්‍යායාම්, මිනිසුන්ගේ කතා ගබ්ද, රථ වාහනවල දුම් නංවන වින්පින් ගබ්ද, කළබලකාරී නගරයේ ආවේණය ඇද මගේ හිත කළබල කරන්නේ නැත.

ඇද මා තිදහස්. සාඩු! සාඩු! සාඩු!



මම සුදුවැලි පොලෝව මත ඇවේදීම්. වැඩි සියුම් විර්ච්චිකින් මට පැහැදිලි. ඇයි මට කළුන් මේ සහිපය නොදැනුනේ? සුදු වැඩි සක්මන් මලිවේ ඇතැම් තැනක තද කබාක් සෑරු මතු වී ඇත. විතැනදී දෙපා වේදනා දෙමින් තෙරපෙයි. විහෙත් විය මට අද සියුම් සුදුවැල්ල මෙන්ම සහිපය. මම මෙනෙහි කරන්නෙම්. කාලයකට පෙර තද දැකි පාඨාණ ලෙස තිබූ දැ ජලය, සුපුරා, තාපය සමග ඇඟෙලින්, ගැටෙමින් සියුම් වැල්ලක් බවට පත් වී ඇත. මෙය තවත් සියුම් වුවහාත් දුරි වලාවක් විය හැකි නොවේ ද? වට_වැස්සෙන් තෙන බරිත වූ වැලිතලය මෙන්ම වැස්ස සමග වැගිරි ගිය වැලිතලය මට කියා දෙන්නේ මහ කළුගල් පවා කුම කුමයෙන් අනන්දින් හා ඇඟෙලින්, ගැටෙමින් වෙනස් වන බවයි.

වය ධම්ම සංඛාරා - වැයවෙන, ක්ෂේර නොවෙන සංස්කාරක ධර්මයක් ලෙව නැත.

සිහින් සිරපොදු ඇදු වැටෙයි. නිරුවත් මුඩු හිස වියින් සිසිල් වෙයි. වැපැහෙමින් තිබෙන වන්ඩ් හිරු රැස් සහිත දිනයේ දුනුවිම් සහිත උණුසුම එයින් පාලනය වනු ඇත. ඉතා මැනවින් බලන කළ ප්‍රවී දියකිනි, වැඩි තලය මත, පෙද පාසි පිරිතු ගබාල් ඇතුරු බිත්ති මත, ගස් කදුන්වල රැදි ඇත. බිත්තෙක් සිය හිසා, පියාපතුත් ගසා දුමයි. උගේ ඇගින් දුවිල්ලක් මෙන් ජල බිඳිනි පිට වෙයි. වඩාත් සියුම් බිඳිනි වාතලය සමගම මුසුවෙයි. සීත සුළුගක් ලෙස හමා යයි. වන්ඩ් හිරු නැග ආ විට දිය භාඩින් ද සිදු යනු ඇත. වාතලය තවත් දිය බිඳිනිවලින් පිරි යනු ඇත. අහස් තුස ප්‍රාරු ව්‍යාපා තනුමින් යළු යළුත් සොඳුරු රාජ වැසි ඇතිවනු ඇත. සංසාරය මෙන් ජලයන් වට්ටයක ගමන් කරමින් අප තෙමමින් ද්‍රව්‍යින් අනන්දයන් හා ඇඟෙලින් ගැටෙමින් පවතී.

ගය්කොළන් පිස වින උදෑසන පිරිසිදු වාතය ප්‍රතිතය. මෙම තරයේ ඒ දුනුවිම් ගිණ නොඇවිලු, දිසුල් බිඳිනි නැති, අදුරු කාඛන් විරහිත පිරිසිදු වාතය දැකිව ගිෂ්ව උරා බොම්. නාසයෙන්, මුවෙන්, උදෑරයෙන් හැකි සැම ප්‍රඩුවකින් ඒ තුළ ගිරී යම්. ඒ අතරේ මම මෙනෙහි කරමි. සිසිල් වාතය සිහින්ව නාස් ප්‍රඩුවලින් ඇතුළටත්, පිටතවත් නිදහසේ ගාලා යයි. මා මේ දැන් තින්දේ අසාල ගසෙක නිල්වන් පත්‍රවලින් නිෂ්පුමණය කළ වා බිඳක් විය හැකිය. නැතිනම් උදෑසන උම්බි තබ දෙන වට පැටියෙකු දුවි රැකගත් නළ බිඳක් ද විය හැකිය. නොවැකිනම් මේ මොහානේ ලගක නො දුරක මිය ගිය සතෙකු, මිනිසෙකුගේ අවසන් තුස්ම ද විය හැකිය.

නැතිනම් බෑංචිරි පාමින් උපත ඔද සතෙකු, මිනිසේකු ඇදුගෙන පිට කළ පළමු භූස්ම පොදුද විය හැකිය.

ඒ සුළං රෝද සමග සුවහසක් නොපෙනෙන සත්ත්වයින්, භුතයින්, ප්‍රේතයින්, ගන්ධිබයින් මා උරාගත්තා ද විය හැකිය. උන්ගෙන් ඇතෙමකු මා සිරුතේ රැඳුනා ද විය හැකිය. බාහිරන් ආ සුළං දහර මගේ පංචස්කන්ධය උරාගෙන පිටව යන්නේ පැමිණි සුළං දහර ලෙසම නොවේ. නොලෙසමත් නොවේ.

දැන් දැන් ආලේකය සතර අත පැතිරේ. මට දැසක් තිබුණා ද ආලේක වේදනාව නැත්තම් මා අන්ධයෙක් නොවේ දා මට දැන් අවට රෘප පෙනේ. ඇසට ඒවා ස්ථායනය වේ. ඒ ආලේක සංඡු මා සංස්කරණය කරන්නේ මගේ සිතේ ඇති සිතුවීම්වලට අනුවයි. ආලේකය සමග සියුම් රස්නයක් ද හිරු කිරා ගෙන විය. විටන් විට එන දින සුළං විසින් ඒ උණුසුම රැගෙන යයි. යැයි යැලිත් උණුසුම විය. මහා උණුසුම් ප්‍රවාහයය් සෑම මොහාතකම හිරුගෙන් ගළා විය. මා ඒ හිරු රැස් දහරේ කුඩා සුප්‍රියක් වැනිය. ඒ මහා ගක්ති ප්‍රවාහයේ මා මොන අල්ප මිනිසෙක් ද? මුළු ලොවම හිරු කිරණ් තේජසින් අවධි වේ. ඇත අනසේ දියුලමින් තිබු සඳහා ද, තාරකා ද, හිරු ඉදිරියේ බිසක යමින් අතුරුදෙන් වෙමින් ඇත. සිත පිරසිදු සිතුවීම්වලින් ආලේකමත් කළ විට කෙලෙස් සිතුවීම් අතුරුදෙන් වන්නේත් වෙලෙස ද?

ਆලේකය සමග මම බිම බිඟු. සියුම්, කුඩා, මදක් විශාල ව්‍යුතායන්ගෙන් යුතු වැලිකැට කෙළ ගණනක් මගේ දැසට හසුවේ. ඇතැම් ඒවා හිරු වැළිය සමග දියුලයි. ඒවා මැතිනික් විය හැකි ද? විසේ වුවත්, නොතුවත් මට කමක් නැත. මම ඔහු වැමිතලය දෙසම දියුලන, නොදියුලන සියුම්, ලොකු, සුදු, අදුර කෙළ ගණනක් වැමි කැට දෙසම බලා සිටීම්. කුඩා කුහුණුවන් රැළක් කධිනාමින් යන අයුරු මට පෙනේ. ලොකු කුහුණුවෙක් ද විහි වෙයි. තවත් දෙයක කධි රංවුවක් කධි මුඩියේ ගමන් කරති. සියුම්, කුඩා, මදක් විශාල කුහර ගණනාවක් මට පෙනේ. අදුර කුහර විමසිල්ලෙන් බලන කළ හිස්ය. වැලිකැට මුලින්ම නිර්මිත වූ ඒ කුහරවල ඇත්තේ අවකාශය පමණි. බලනවිට සියුම් වැලිකැට අතර ද අවකාශයයි. වැලිකැට නැත්තම් මට අවකාශය හඳුනාගත හැකි ද?



මගේ සිත අසල තෙත බරිත ගබාල් ධීත්තිය වෙතට යොමු වේ. විනි තැන, තැන කුඩා දිය කඩීති දිය බිඳ භා දිය සිරාවන් ගලා යයි. හරියට ගුවනේ සිට බලනකළ පොලෝවේ වැඩ් දියකට්ති ගංගා ගලා යන්නාක් මෙති. අදුරු, කොළ, කහ, දුම්මූරු දිය සෙවල තැනෙක උස්ව ද, තැනෙකු නුස්ව ද වැඩී ඇත. ගුවනේ සිට බලනකළ සහ කැපුයක් වැනිය. ඇතැම්විට අහසවිකාශයට අපේ පොලෝව පෙනෙනවා ඇත්තේත් මෙවන් දිඳුලත තිල්, කොළ කැපුයක් වැනිව විය හැකිය. මා මේ දකින්නේ මහ පොලෝවේ ඉතා සියුම් කොටසක් දෙසයි. නමුත් විනි මහපොලෝව මෙන්ම මහා සංකීර්ණතාවයක් පවතිනවා නොවේ ද?

මිය ගිය කුරුම්ණියෙක් කුහුමූ රුප විසින් ඇඳුගෙන යෙමට තැත් කරයි. මෙයට මොහොතකට පෙර මොහු කඩිසරට දුව පැන්නා විය හැකිය. දැන් මිය ගිය අප්‍රාණික සිරුරකි. ඔහු ආහාරයට ගන්නා කුහුමූවන් ද ඊලග මොහොතක මිය යනවා ඇත. අදුරු කුහුමූ ගුලට මළ සිරුරු රුගෙන යති. ඒවා ආහාර වේ. මළ වේ. පෙරලා අල්ත උපන් කුහුමූවන් සිය දහක් ගණනක් අදුරු කුහුමූ ගුලෙන්ම නික්ම නිරුරස් පතිත සුදුවැලි තළවටට මේමන්, දියසෙවල පිරුණු ඔවුන්ගේ මහ කැපුළුවට පිවිසෙනි. වැඩි ජලයෙන් තැනුනු ගංගා, ඇඳ දොලේ පිහිනා යති. සසර බොහෝ දුර බැවින් මිය යම්න් නැවැත, නැවතන් උපදිමින් ගමන් කරති.

මම අවට බලමි. වැඩුනු නාගක් දෙකක් සුළුගේ වැනෙමින් ඇත. නා රැක මුල ගලින් කළ බංකුවකි. මම විනි වාඩි වෙන්නෙම් තද රතු පාටින් යුතු අල්ත උපන් නා දුල් අනුරක් මට පෙනේ. තරමක් වැඩුණු ලා රතු පාටි දුල් අනුරක් ද මැතින් ඇත. කහ, ලා කොළ, අදුරු කොළ, ලා දුම්මූරු, දුම්මූරු අදී වයසින් යුතු භා කොළ සුළුගේ ලෙලදෙන්නේ මගේ මුඩ හිසට වියනක් වෙමිනි. ඇතැම් දුල් වැනි බිඳුවලුන් තෙත බරිතය. ඇතැම් දුල් සුළුගේ ලෙල දී ගැල වී පාවී බිමට වැටේ. ඇතැම් දුල් හිරු සාමා සංවාසයේ යෙදෙයි. වැලිතලය යට අදුරු පස් තටුව විනිවිද යම්න් අදුරු නා මුල් පැතිර යයි. දුල් උපදිමින්, මියම්මින්, වැඩිමින්, වයසට යම්න්, මිය යම්න් නා ගස පවතී. දිනෙක නා ගස ද මිය ගොස් දිරා වැටි මේ වැඩි පොලෝවම බුන්ධන් වනු ඇත.

නා ගස පාමුල සිට මම අවට බලමි. දැවැන්ත කොළ් ගසක්, දැවැන්ත කිර්පල ගසක් සිය අතු පතර අහස් ගැබ විසුරුවා, පතුරුවා සිටී. අසළම දැවැන්ත අඟ රැකකි. ගොළින් කිසිවෙක් ඒ අඟ ගොස් ව්‍ය නොකති. මා ව්‍යවලෝ, කුරුල් බරිත්තේ පමණක් විනි සැරසරති. විය නිකම්ම

රැකක් නොව මහා වෘක්ෂයකි. නා ගස පාමුල පර්යෙන් වූ විට හරියටම පෙනෙන්නේ අඩු රැක් කදය. කද පුපුරා පැරැණි වයසට ශිය පොතු පිපිරි දිරා යමින් ඇත. නව රට දුරමින් යොවුන් පොතු පිබේද වයි. දිරායන පොතු අතර, සිර වූ ජලබිඳීති, පොත්ත සාරය කර ගනීමින් දිය සේවල, මේවන, කුඩා කුඩාවන්, දුළුමුවන්, පත්තැයන් ආදි දහස් ගතුනක් සිවිහර පිටිතය දෙයි. මහ පොලෝවට ඇදු ගන්නා ජල කද ශිය රසපකාය මගින් හික්මවා ගන්නා මේ මහා වෘක්ෂය විවිධ රටා මවමින් අහස සිප ගනී. ජලයම වැඩිරි යන අතර, දූෂ්චරි, සෙපුරු නැගී සිටී. පහළට ගලා යන දොළ පහරේ මෙන්ම ගසක කද මතින් ඉහළට අදි යන ජල පහරේ ද ඇත්තේ විකම රටාවක් දී විකක් පිටිය. අනෙක පිටිය. විකක් ස්වයං සැකසීමක් යුතුය. අනෙක පිටිය විසින් සකසනු වීමකින් යුතුය. ඇත හිල් අහස් කුස දක්වා විහිද යන මේ වෘක්ෂ රාජය ද කෙදිනක හෝ මහ පොලෝව සිපගෙන තමා තුළ රඳවාගත් වාතය, ජලය, දිරා යන දිස මහපොලෝවට අඩු නැතුව ලබා දෙනු ඇත. මහපොලෝවෙන් උපන ලැබූ විය මහපොලෝවට උරෑම වනු ඇත. දිය දහරන් කැතුනු සුලිය වේගය අධිපත වූ විට දිය දහරක්ම වන ලෙසය. මෙයට අරක්ෂන් රැක්දෙවියෙකු වෙන් ද ඔහු හෝ ඇය මේ මාත කළේබරය අතහැර වෙන නැවුම් ගසක් සොයා ගන්නවා ඇත. ඒ නැවුම් ගස ඇත්තේ මේ ගස තුළම නොවේ දී?

කේත් ගස මුල සිටිනා විට දැනෙන්නේ ශිය දහස් ගතුන් කේත් බිජුවට බිමට වැඩිරෙහ බවයි. විතරම් විශාල මේ දැවැන්ත වෘක්ෂය බිභා වන්නේ ප්‍රං්ඡ කඩල ඇටයක් බඳ බිජුවටකිනි. මේ ප්‍රං්ඡ බිජුවේ ආරම්භක ගස පිළිබඳ රැජ සැපැස්ම ඇත. බිම වැඩිරි සිටින මේ සියලු බිජුවල විය වේස්ය. නිසි තෙතමනය, නිසි පස, නිසි වාත්‍යාය, නිසි හිරැවැලිය ලැබේයි නම් ප්‍රං්ඡ කේත් දැල්ලක් මෙයින් දිනෙක ඇති වේ. විවැනි වට්පිටාවක් නැති ගෙඩි කසළක් වී පොලෝවටම පස්වනු ඇත. විජානන කයක සේයාවක්වත් ඇති එමය පැළයක් වී ගසක් වී වනස්ථතියක් වනු ඇත. විය ඒ අතර, නව තවත් සිය දහසක් එම, පැළ, ගස් බිභා කරනු ඇත. ඇතැම්විට කද කපා දැමුව ද, විජානනය හා සාරය උරාගැනීමේ හැකියාව ඇත්තැන්ම් නැවත පැළ වී දැඩ් දමා මහා වෘක්ෂයක් වනු ඇත. ඉතින් මුලින් උදුරා දැමී නම්, ස්වහාවිකව හෝ මිනිස් මැදිහත් වීමකින් මඟි ගියා නම් පොලෝවන් උපන් දෙය වටය සම්පුර්ණ කර පොලෝවටම විකතු වනු ඇත. කේත් ගසින් උපන් නව කළුලයන් ගස් වෙත් දී විය පැරැණි ගස වන්නේ ද නැත. නොවන්නේ ද නැත.



සුජාතාව විසින් වෙහෙසට පත්ව සිරි සිද්ධාර්ථ ගෞතමයන්ට කිරීපිඩු බූනය දුන්නේ කිරීපල් රැකක් යටය. මගේ දැක් ඉදිරිපිට ද දැවැන්ත කිරීපල් ගසක් ඇත. විසින් නිරන්තරයෙන් කොළ වැටේ. උරද් අමදින සුන්දර වැඩි මළව මිනින්තු කිපයකින් භාවනාවෙන් පිරිසිදු කරනා සිත තුළ කෙලෙක් මතුවන්නා සේ කිරීපල් කොළවලින් අපිරිසිදු වේයි. නැවැත, නැවැතත් විය ඇමැදිය යුතුය. කිරීපල් ගස තිබෙනතාක් කළු වයසට ඕය කොළ වැඩි මළවට වැටෙනු ඇත. වැටෙනා වාරයක් පාසා ඒවා අමැදිමට මට සිදුවනු ඇත.

කිරීපල් ගයේ දිය සේවල, ඡ්‍යෙන වලට අමතරව තවත් ලියවැල් ගත්තාවක් පැළ වී වැඩි ඇත. විය මවක් කිරී දි දරුවන් දැඩි කරන්නා සේ විවිධ ගාක රෝකට සිය සාරය උරු බොන්නට ඉඩ දී ඇත. සමහර ලියවැල් ගසටම ඇල්ලී ඇත. තවත් ඒවා පිටතට ඉති පතුරුවා සිරි. තවත් ඒවා කද ඉහළට ගමන් කර ගසෙන් අඩක් දැනටටමත් වෙළාගෙන ඇත. ඒවායේ ඉති, මුල්, පස සොයා ගෙන අවතාර භූතයින් මෙන් පහළට ව්‍යුත්ලා වැටේ. ඇතැම් ඒවා දැනටට බිමට වැට් බිමේ සාරය සමග ගක්තිමත් වෙමින් ඇත. ඇතැම්විට කළකට පසු ගස අතරැදන් වී ලියවැලම ගස වනු ඇත. මුළුන් ඇති වූයේ ගස ද නැතිනම් විසින් වූත්පත්තින වූ මිය වැල ද කිය සොයා ගැනීම අසීරු වනු ඇත. විවිට අගමුල සේවීමේ එදාගත්කමක් නොපවති. විකක්, අනෙක මත රඳා පවතී.

දැන් හිරි අහස්කුයේ බැංඩප්‍රේමින් ඇත. කුඩා කෙදිරියක් ඉදිරියේ ඇති, පළුරු ගාකගොන්නෙන් ඇයේ. මම එවි බැඟුයෙම්. කළ පැහැති පුසියක් පැවැවුන් තිදෙනෙකු විලා ඇත. වැසි, සිනල, උත්තුසුම ආදි සියල්ලෙන් දරුවන් රෝකගන්නේ ඇයයි. ඇතැම්විට සිය පැටවී මෙන්ම අහිංසක ලේශෙකු ඇයගේ ආහාරය විය නැකිය. විහෙත් මාංශය, ලෙය බවටත්, ලෙය කිරී බවටත් හැරවෙන්නේ ඇයගේ කරුණාව විසිනි. අපේ ආවතේව හිමියේ විකි පළදර කැන්වස් පටලයකින් ආවරණාය කුර ඇත්තානුය. ඒ ඇයගේ රෝකවරණාය සඳහාය. ඒ උන්වහන්සේගේ කරුණාවයි. වැවුතු ගසක කොළයක්වත් තිනි නොතබන, ඇගට වැවුතු මස්සේකු මුදුරුවෙකු කොළ නොමැත, සක්මනේ දී සතිය වඩා කුහුණුවෙකු නො නොපාගන උන්වහන්සේ මෙත්තිය කරන කොට්ඨාස පිටත් වෙති. කුඩා, ලොකු, ඇසට පෙනෙන, නොපෙනෙන, නොයෙදී පරීසන්දී වූ නොවූ සියල්ලන්ටම මෙත්තියම පාති.

නා ගසේ රකිලි අතුර්න් මකුල්වෙකු සිය දැඳ වියයි. අප අපේ භවය තනාගන්නවා සේම මකුල්වා උගේ මන්දිරය තනයි. දැඳේ පැටව්ලී ඇති පිණි බිඳ තිරු කිරීනින් බබ෉යි. වික්වර්ම මට පෙනුණේ ජ්‍යෙෂ්ඨවර්ත්‍යායෙන් බබලන බිඳින්තකි. විය මැණිකක් නොව තිරු විෂිය වර්තනයෙන් පිණි බිඳුවක ඇති වූ වර්තා විහේදනයකි. මා හිස මදක් ඇඟ කර බැඳු විට විය අතුරුදුහන් විය. ජ්‍යෙෂ්ඨවර්ත්‍යාය නොපෙනි තියේය. අප බලනා කෝතාය වෙනස් වනවිට රැසකායුන් ද වෙනස් වේ. විය අනාත්මයයි.

ඉතින් මම භාවනාවට සිත යොමු කරවම්. එරම්තිය ගොතාගෙන, කය සැපුකර, හිස කෙළින් තබාගෙන, පපුවෙන් තද භ්‍රස්මක් ගත්තෙමි. සේමෙන් දැස් භා දෙශෙනාල් පියා ගතිමි. මගේ දෙසවනට නොයෙක් ගධිද නැගේ. වියින් කුරුලා බවිත්තන්ගේ නාදය සුවිශේෂය. කලබලකාරී නගරයේ ද සියෙකුන්ගෙන් අඩුවක් නැත. සමන්විත් භා වෙනත් කාම්ත්තන්ගෙන් ද අනෙකමි විට අඩුවක් නැත. මල්වලින් ද අතු, ඉති, මියවැල් පැතිර ගිය රැක් ගොමුවලින් ද අඩුවක් නැත. කුඩාබාඩ ද අඩු වැඩි වශයෙන් නාගරික ගමකි. ගලුන් මුළු රැක් දැක්කෙමි. සිහින් අතු, තේ අතර රුදුණු ලා දළ පිපෙනා අයුරු දැක්කෙමි. සක්මනේ යෙදෙනා විට නාමල් සුවඳ සමග සේපාලිකා මල් සුවඳ ගලා ආවේය. අසි, කණා, නාසයට දැණුනු වේදෙනා සංඡා සමග සිතල මදනල ගතර දැනුණේය.

මේ සියල්ල ඇතැම්විට මගේ තිවිසේන් ඇතා. විහෙත්, අද මෙන් විය මට නොදැන්නේ ඇයි? වෙනස නිදහස් සිතය.

මට මා ගෙනම අනුකම්පාවක් වියි. කලබල සිතුව්මි අපට අපේ ස්වාහාවික පීවිතය අතිමි කලේ ඇයි? අවසානයේ මම සියෙක් නාදය දෙසටම යොමු වෙමි. කුරුලා බවිත්තන් හත් අට දෙනෙකුගේ ආරාධනා, ආකාචනා, වේදනා මට ඇසේ, දැනේ. කුඩා කුරියක, පුංචි ඇඳක, පුංචි පොදු කැසිකිලියක, වැසිකිලියක සෙවන බඛමින් සමාජ පීවිතය අත්හළ විට ද මේ ස්වාහාව ලේඛිය අපට දැනෙන්නේ? මට තනියක් දැනේ. ඒ තනිය මතින් මගේ සිත යන්නේ අතිතයටයි. ගහ ගොල, කෙන්වතු, සතා සිපාවා, දහඳිය, වේදනා සමග ගෙවුණු ප්‍රමා වියටයි. ඉතින් වික් සිතුව්ලිකියේ තවත් විකකට පණිමිත් මම අතිතයේ සැරසරම්. සියෙකුන්ගේ හිත භා අතිත සැමරුවාම් මගින් මට සිත විකය කළ හැකි දා මට ගුරු හිමියන් සිහිවේ. “සිතට වින අතිත



සිතුවීම් පළවා හරන්න ” ඉතින් මම ආයාසයෙන් අතිත සිතුවීම් මග හරන්නේම්. මිටින් මූලාභා කුරුල්ලෙකු මෙන් මගේ සිත යන්නේ නිවසටය., කාර්යාලයටය., අමානකාංගයටය. ත්වායේ දෙනික ගැටළුවලටය. නැවත ගුරුතිමියන්ගේ උපදෙස් හඩ සිතට විය.

”අනාගතය ගැන නොසිතන්න. අනාගත සැලසුම් ගැන නොසිතන්න ” ඉතින් මා අනාගතයෙන් ද සමුගත යුතුය. ඇත්තටම අතිතය අපේ මතකයකි. අපි දැන් විහි ජ්වත් නොවම්. අතිතයේ රෑප, වේදනා, සංඝා, සංඛාර සියල්ල අපේ මතකය පමණි. සැම අතිත මතකයක්ම අපට සිහියට නොවේ. සිතම තේරාගන් ත්වා අප ඉඩිරෝ දුමා ගසයි. ඇතැම් විට අපට ඉතාම අවැශගත්, ඉතාම අත කාලයේ සිදු වූ සිදුවීම් අපේ සිතුවීම් විසින්, ගෙන විය. මේ ලෙස අතිතය පිරිසිදු, පිරික්සිය හැකිනම් අපට විය මවි කුස දක්වාම ගෙන යා හැකි දෑ හැකිනම් විසින් ඔබිබට විනම් අපේ ඊලග හවයට ගෙන ගිය හැකි දෑ

අතිතයටත්, අනාගතයටත් අපේ හිත ගෙනියන්නේ ආකාචාවත්, ද්වේශයන් විසිනි. සමහර සිදුවීම් සිහි කිරීමෙන් අපි ප්‍රමුදිත වෙමු. සමහර ඒවා සිහි කිරීමෙන් අපි ද්වේශයට ගමන් කරමු. ඇතැම්ව මධ්‍යිනත්ව සිතන විට අප විසින් කළ අත් වැරදි හමුවේ. මෙය ඒ ලෙස නොව, මේ ලෙස වූවා නම් මට කුමක් වේ දැයි සිහි වේ. ඒ මින් ද යතාවක් නොවූ සිහින සිදුවීම් රැසක් ගොඩ නැගේ. අනාගතයේන් මෙය මෙසේ පුවහොත් මේ ලෙස සිදුවීම් ගොඩනැගිය හැක. නැතිනම් විය මෙසේ පුවහොත් මේ ලෙස විය හැකිය සියා සිතුවීම් ගොඩනැගේ. අප අපේම සැලසුම්වල සිර කාරයින් ව් පැන නොවේ දෑ?

යථාව ඇත්තේ වත්මන් මොනොගේය. ඉතින් මම විය තදින් අල්ල ගත යුතුය. මම වීරයය කරමි. සිතුවීම් අතිතයෙහේ අනාගතයෙන් වින විටම විය සිතා හඳුනාගෙන ඉවත් කරමි. ටික වේලාවකින් මධ දැනෙන්නේ විය මහා සංග්‍රාමයක් බවය. සිතුවීම් ගැ ගැලීවා සේ විය. සය දොරෙන්ම සංඝා එයි. අනේ මා මේ සියල්ල කපා හරන්නේ කෙසේ දෑ? නැවතන් මගේ සිතුවීම් අතිතයට පැන ගනී. සිදුවීමෙන්, සිදුවීමට පනිමින් යයි. මම සිතට තරවටු කර ඒ පැනිල්ල නතර කර ගනමි. වීමිට සිතුවීම් අනාගතයට පැන ගනී. සිදුවීමෙන්, සිදුවීමට පනිමින් යයි. මම සිතට දැක්ව තරවටු කරමි. නැවත සිත සරසවාගෙන වත්මනට, වත්මන් මොනොතට මම ජ්වත්වන මොනොතට ගෙන විම්. මට ගුරුතිමියන්ගේ හඩ ඇයේ. හාවනාවට ගොමු වීමේ නොදුම මග

ඩුඩු ගුණ සිහි කිරීමයි. මෙත්‍රී භාවනාව වැඩිමයි. අපේ සිරුර ගැන අසුහ භාවනාව වැඩිමයි. මරණයේ වේදනාව සිහි කිරීමයි.

ඉතින් මම පටන් ගන්නෙමි. ඩුඩු ගුණ අනන්තයි!, ඩුඩු ගුණ අනන්තයි!, ඩුඩු ගුණ අනන්තයි! මම සිතින් තාලයකට ගෙමි. ඉතිපිසේ හගවා, අරහං, සම්මා සම්බුද්ධේයි, විෂ්ජාචරණ සම්පන්නේ,
සුගතේ, ලෝකවිදු, අනුත්තරෝ පුරිසඩම්ම සාරථී, සත්තා දේව මහුස්සාහං, ඩුද්ධේයි හගවාතී
ඩුඩුදුන්ගේ නව ගුණ මම සිහි කරමි. රිකින් වික මගේ සිත ඩුඩු ගුණ දෙසට නැවෙයි. මගේ සිතට
වික්වරම ඉතිපිසේ ගාලාව දැනෙන්නට ගනී. ගෙක් ගලුන්නා සේ විවිධ සුතුයන් මනස විසින්
ගෙයි. මොහොත්කින් මුළු හිසම පිරි යන්නේ ඒ ගාලා සඡ්ජායනයෙනි. කවුද ඒ ගාලා කියන්නේ.
මට මහත් පුදුමයකි. ස්වයංවම කවුදේ මගේ හිස තුළ ගාලා සඡ්ජායනය කරයි. මට මහත්
භාන්තියක් දැනේ. සාධා! සාධා! සාධා!

ර්ලගර මම ඩුඩු රුව හිසේ මවා ගනීමි. විවිධ ඩුඩුරුව් මනසට වැයි. අවුකන පිළිමය, ගළ්වීනාරයේ
පිළිමය, සමාධි පිළිමය, ගෙදර ඇති ඩුඩු රුව, කාර්යාලයේ මා දිනපතා වදිනා ඩුඩු රුව, භාවනා
මධ්‍යස්ථානයේ ඩුඩු රුව, මට ඒ කිසිවක් නිවැරදිව මතක නැත. පෙනෙන්නේ කුමක් හෝ
විකෘතියකටය. මට පූජ්‍ය විමල හිමියන් සිහිවේ. උන්වහන්සේ දේශනා කලේ මෙහි භාවනා කළ
යුවතියකට භාවනාව නොපිහිටුව බවයි. ගොයා බලන් දී ඇය සහුනට කළක් අවමන් කළ අයෙක්
බව වැටුහුණු බවත්, විය කමාකර ඇයට නැවත සිල් සමාදුන් කළ විට ඇය දැනැන් ගත වූ බවය.
මා ද විවැනි පවිකාර කමක් කර ඇති දී? ඇය මට නිතර දැක පුරුදු ඩුඩු රුව රුවැතිව සිතට
නොවීන්නේ? අන් මා කළ පාපය කුමක් දී? කායේන වාචා විත්තෙන, පමාදේන මයා කතං,
අවිජයංකම තුමේ භහ්සේ, බුරි පක්දුක්ද තරාගත! මම හිප විවක්ම විය මුමුණාම්. හිසේ
දොහොත් මුදුන් තබාගෙන ඩුඩුන් වදිමි. හිරිගමන් හිස තුළ තද ආලෝකයක් ජනිත වේ. ඒ
ආලෝකය මැදිහි මට පෙනෙන්නේ කිරිගරුවෙන් කළ පැහැදිලි ඩුඩු රුවකි. මා කොහො දුටු
ඩුඩුරුවක් දී ඒ! ර්ලගර වුදු රුව පාමුල තද දුම්පාට දුළුලන පද්මයකි. මගේ සිනේ ඩුඩු බැතිය
දැන් උනුරයි. මඟ තදින්ම ඒ රැසය තබාගැනීමට සිත මෙහෙයවමි. අන් විය අතුරදුනන් වෙයි.
දැන් මට පෙනෙන්නේ කැරකැවෙමත් වන රස් වළුල්ලකි. විය මගේ හිස දෙසටම විය. විය
සුළුයක් මෙන් කරකැවෙන ඩුඩු රස් වළුල්ලක් බව දැන ගතිම. අහො විඹ ලස්සන. දැන් මගේ

සිත උත්සාහ කරන්නේ මේ බුදු රෝග වළඳුල කෙසේ හෝ මනසේ තබා ගන්නටය. උපරිම කාලයක් විය විදුන්නටය. අහෝ වියන් අනුරූපන් වෙයි. මට විය රඳවා ගත නොහැකිය. ඇයේ එයේ එම ර්ලගට විවිධ වර්ණ රටා ගණනාවක් මැවෙයි. නොනවත්වාම සිත තුළ බුදු ගුණ සංජායනය වේ. කුමන අසිරියක් ද මෙමි?

මට සිහිනයෙන් මෙන් කරණිය මෙත්ත සූත්‍රය ඇසෙන්නට ගනී. සියලු සත්ත්වයේ තිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකීන් මිදෙන්වා, නිවන් දකින්වා! මට ප්‍රං්ඡී කුහුණුවත් සිහියට වෙයි. දැවැන්ත හස්තීන් ද සිහියට වෙයි. මිතුරන් මෙහ්ම සතුරන් දා? වරදක් ඇති නැති මිතිසුන් ද සිහි වේ. ඒ සියල්ලන්ට මම මෙන් වඩම්. මවක සිය එකම දරුවාට දක්වන සෙනෙහස කුමක් දා? ඒ සෙනෙහස මම සියල්ලන්ට පුද කරමි. විවින් ආදරයක් සිතේ ඇත්තම් පන්සල් තවත් කුමට දා? සංකීර්ණ ද්‍රාශනවාද කුමට දා! මගේ හදුවත මගේ පන්සලයි, මගේ ද්‍රාශනය මෙත්තාවයි.

බොහෝ වේලාවක් වික් ඉරුයවිවෙන් සිරි නිසා මිගේ දෙපා, පිටුපස කොන්ද දෙසින් වේදනාවක් වෙයි. මට ගුරු නිමියන් සිහි වේ. වේදනාවක් නම් වේදනාව කියා මෙනෙහි කරන්න. භුස්ම, උදරය නොව වේදනාව දැනෙන තැනම සිහි කරන්න. මිගේ හිත තුළ අධික රාගය විනම්, ඇපෙළුන ගතිය ඇත්තම් සිරුරේ අනිත්‍ය මෙනෙහි කරන්න.

ඉතින් මම මෙනෙහි කරමි. මගේ හිසකෙස් සුදු වෙමින් ඇතේ. විකි දිනක් යැමට පෙර විය සම්පූර්ණයෙන්ම සුදු වෙනු ඇතේ. ර්ලගට කෙසේ හැලෙන්නට ගනු ඇතේ. කුමයෙන් මගේ දත් අව පැහැ ගැන්වෙනු ඇතේ. දත්මූල් දියාවෙමින් දත් දිරා යන්නට පටන් ගනු ඇතේ. අස් තව තවත්, දුරටත වනු ඇතේ. දැනෙවමත් මට පියවී ඇසින් දුර නොපෙනේ. අකුරු කියවීම ද දුරටතයි. ඉදිරියේ දී ඇයේ කත්තායි තුවත් බලවත් කරන්නට සිදුවනු ඇතේ. කලක දී ඇයේ නොපෙනීම යනු ඇතේ. අනෝ එවිට මම මේ සුන්දර ලේඛය දකින්නේ කෙසේ දා? මගේ සිත වැළුපෙයි. නමුත් මම මෙනෙහි කරමි. විය මට වැළැක්විය නොහැකිය.

සියලුදෙනා ඒ තත්ත්වයට දිනෙක පත්වෙති. ර්ලගට දිනෙක මගේ කන් නඩී යනු ඇතේ. මට කර්ණ රෝගයන හඩවල් සංගීතය නඩී යනු ඇතේ. මෝක්‍යම මහත් බිහිර තැනක් වනු ඇතේ.

අනේ විවැනි තත්ත්වයක් මා විදුගත්තේ කෙසේ දී? මම මෙහෙති කරමි. සියලුදෙනා එම් තත්ත්වයට පත්වෙති. විය මට වැඳුක්විය නොහැක. මගේ සම ද දිනෙක වියලි යනු ඇත. විවිධ දුරටත පැල්ලම් සමඟ විය රුපි වැටෙනු ඇත. මටම විය අප්පල වනු ඇත. අනේ විය මොනතරම් පිළිකුලක් වෙයි දී? මම මෙහෙති කරමි. විය මට වැඳුක්විය නොහැක. සියලු දෙනා එම් තත්ත්වයට පත්වෙති.

මම සුන්දරයයි සිතුණු මගේ මිතුරු, මිතුරුයන් සිහි කරමි. එම් සියල්ලන්ට දිනෙක මේ ඉරණාම අන්වේ. විය හෝ ද නැතිනම් තව අවුරුදු හතුපිහකින් ද යන්න වැදුගත් භාති. විය සිදුවේම අනිවාර්යය. අපේ කය රාකිව ඇල්ලෙමෙන් සහ්තාප්ත් කිරීමට නොහැකිවා මෙන්ම විය සිදු නොකළ හැකි පිළිකුල් දිනක් ද උදාවේ. මේ සියල්ල අපට විදිනට ඒපා වේ. ඉතින් මම මෙහෙති කරමි. මට මෙන්ම මගේ දරුවන්ට ද, උන්ගේ දරුවන්ට ද සෙසු සියල්ලන්ටම මෙය සිදු වේ. විය මට වැඳුක්විය නොහැක.

කොට්ඨම මම මරණයට පත්වෙන දිනයක් පැමිණේ. විය හෝ තව වසර හතුපිහකින් උදා විය හැක. නමුත් විය නොවරදාවා එයි. දැන් කොහොමත් මා ගෙවම්න් සිටින්නේ ද ජීවිතයේ මඟි වෘයසය. මගේ ජීවිතයේ තරෙණා වෘයස ඉතා ඉක්මණින් අවසන් විය. මා මලුන්, කුමක් වෙයි දී? මට අපේ අම්මාගේ, අම්මා එනාම් අඡප් දොඹගොඩ ආව්චි අම්මා සිහිවේ. නිතර අප බලන්නට ඇය පැමිණෙන හැඳේ. උස කැවැලු බෙදා දෙන අයුරු, ඇයගේ සල්වත් අප මූහුණ පිහිදාන අයුරු අනේ ඇය දැනු ගත්තාකට පෙර මිය ගියාය. අපි විදා හොඳින්ම හඳුනුයෙමු. අපේ ගෙවල් ලග සිටි වුටු නැත්ත්දා ඉ මිය ගියාය. ඇයගේ දෙමාපියන් විදා වැඳුප්තු අයුරු. මා මිය ගියහොත් අන් ඇය වැටුසේ දී? අනේ කොහොම ද මා මගේ දරුවන්, දෙමාපියන්, සොයුරු සොයුරියන් නිතවතුන් දමා යන්නේ. අනේ මට බැහැ. මට මැරෙන්න බැහැ. මට මතක් වන්නේ 1989 හීජනා සමයේ අප වධකාගාරයක රඳවා සිටි අවස්ථාවයි. මරණයේ වේදනාව දැනුන් විදාය. 1987 ඉන්ද්‍ර ලංකා ගිවිසුමට විරෝධීව පෙළපාලි ගිය ඇය සානනය විය. මුවනගේ ඉදිමුණා, ගද ගසන මල කඳන් සමඟ මම දින තුනක් සිටියෙමි. වෙදා සළ්ගාද එවා කපා කොටා පර්ක්සා කරන අයුරු දුටුයෙමි. ජීවිතයේ වේදනාව මට දැනුන් විදාය. එම් සියල්ලන් යැලු වී පුනර් ජීවිතයක් ලබා ගත් මා දැන් මිය යන්නේ කෙසේ දී? මම මෙහෙති කරමි. මා



පමණක් නොව සියල්ලේ මිය යනි. විය අපට වැඹැක්විය නොහැක. ඔව් අප මේ ලොව හැරයන දිනයක් වියි. හවයේ හැරී විලෙසය. සසරේ හැරී විලෙසය. විය සයුර මෙන් කැරී ගැසි රූප නැගි ගලා යයි. කුඩා රුල්ලක් හෝ සුප්පියක් සයුර යැයි සිතා අපි අවිද්‍යාවේ ගේ සිටුම්. ඒ සුප්පිය හෝ රුල්ල රිලුග මොහොතේ නැති වී යයි. බැස යයි. අල්ත් සුප්පි, අල්ත් රුල් ඇතිවේ. අපේ ද ජීවිත සුප්පිය නැති වී යන, රුල්ල බැස යන දිනක් උදා වේ. ජීවන සයුරේ තියාමය වියයි. අවිද්‍යාවේන් සුප්පිය හෝ රුල්ල අපි සයුර මෙන් අපරිමිත යැයි අන්තයි කියා සිතුම්. විනයින්ම තන්හාව ඇති වී අපි ඒ රුල්ලේ, සුප්පියේ වෙළි යම්. අන්තිමේදී දුකට පත්වෙමු.

ඉතින් මම මෙනෙහි කරමි. මගේ සිරෑර, කළකදී දිරා යයි. මගේ ජීවීතය කළකදී අවසන් වේ. විය මට වැඹැක්විය නොහැක. ඒ නිසා අතිත මතකයේ හෝ අනාගත ආවර්ජනයේ හෝ යෙදීම එකක් නැත. මම වත්මනට විමි. වත්මන් මොහොයේම සැරසරමි. සිරෑර නොසේල්වම්. වේදනාවලට මැසි, මදුරුවන්ට මට බාධා කළ නොහැක. මට සංම අතින් දහඳුය ගලයි. මම අරමුණ අත් නොහරමි. මගේ හිස පැළෙන්නට මෙන් බරක් වියි. මම අරමුණ අත් නොහරමි.

වත්මනේ වින විවිධ සිතුවීම් වලටත් මම විභා යැයි නඩහනය කියමි. වත්මනේ මොහොතටම අවධානය ගොමු කරමි. වශක්වරම මට සුප්පියේ ගේන් ආරම්භ වී සිරෑර පුරා පැතිර ගිය හිරියක් දැනෙන්නට වෙයි. ර්ලුග මොහොයේ සිරෑරම කොනීඩා වෙයි. මට කුමක් ද මේ සිදුවන්නේ? මම වීර්යය ගනිමි. කටරක් වුණාන් සෙවුවන්නේ නැහැ. කටරක් වුවත් සිත අවුලන සිතුවීම්වලට මට බාධා කරන්න දෙන්නේ නැහැ.

හිමිගමන් මට දැනෙන්නේ උදාරයේ වලනය කළීම රිද්මයානුකූල රු තරංගයක් වූ බවයි. මම නාස්පුම්වලට අරමුණු ගෙන යමි. මට සුප්පිය සිරෑරටත්, පිටතටත් වින හැරී දැනේ. රේකකින් මට දැනෙන්නේ මුළු සිරෑර පුරාම අර රිද්මයයි. මගේ සිරෑරම දැන් නොසේල්වෙන නමුත් වලනය වන තරංගයකි. මට මගේ අතපය නැතුව ගියා ගේ දැනේ. නිරවින්දනයක් මෙනි. මට ඇත්තටම නින්ද ගොසින් දී මේ අර දැස් දිගු කළක් පියා ගැනීම නිසා වින රීන මිද්දය දී? නැත්නම් මට සම්වය, සමාධිය ලුගාවිදී? මෙය දිනයන එලුයක් දී? නැතිනම් ගැඹුරු සිහිනයක් දී?

මම නැගිරිම්. සක්මන් කරන්නට පටන් ගන්නෙම්. මට ඇති සතුව අසීමිතය. මට දැන් කිසිවේකු සතුරු නැත. ලෙවටම ආදරය කළ හැකි මහත් මෙත්‍යක් සිත තුළ වියි. මා අවට තබනගෙන කුරුල් කොඩියන් ගැන මහත් කරනුවක් දැනේ. සිත උතුරා යන මහත් මුද්‍රිතාවකි. ප්‍රමෝදයකි. මට කිස ගසා හඩන්නට සිතේ. දැකින් මගේ කදුල් වැඩිරේයි. තවමත් සැකය ඇත. මෙය නිලාවක් ද? ස්වයං මේහනයක් ද? මම කුටියට යමි. සතියෙන් යුතුව පැත් බුදුන අතට ගතිම්. පැන් බොම්. පුදුම පවසකි. පැන්වලින් මුහුන සේදුම්. මගේ දැහන බිඳු නොවැරේ. ඉතින් මට වූවාසය වියි. මට සමාධිය ලැබිලා. සිත සමතය බඩාලා. වත්මනේ මොහොතේ සිත නැවතිලා. මගේ කාමරයේ බිත්ති මම විනිවිද ගොස් ඇත. මගේ සිරුරේ සීමා මට නොදැනේ. මා භා ස්වභාව ලෝකයන් අතර තිබු බැම් බිඳු ගොස් ඇත. මා ඇස්සාටම නිදහස් වුණේ දැන් නොවේ ද? සිතට යලින් ප්‍රීතිය උතුරුයි. මම යලින් සක්මන් කරන්නෙම්.

වැලිතලය මට වෙනදාට වඩා සුවදායකව දැනේ. සිකිල් සුපා මට වෙනදාට වඩා සුවදායකය. නිල් අහස පවා පුදුම ස්ථානත්වයකි. හිසේ ගැවෙනා නා දළ පුදුමාකාර පහසක් ගෙන වියි. එහෙත් සියල්ල මගෙන් ඇත්තේ දුරකය. සිත බිත්මන් මොහොත සමග ගමන් කරයි. ඉතින් මම ඇත්තටම නිදහස්.. සාඩු! සාඩු!





ප්‍රත්‍යාග්‍යාලු
(පැන විපරම)

Champikaranawaka.lk

සිව්වෙනි කොටස

දිනුබොඩ විපස්සනා හාවනා මධ්‍යස්ථානයේ දී අපට දින් වැදගත්ම ඇව්වාදය සමාධිය තිරව බ්‍රාහෝනා තෙක් ධර්මය දුර්ණිකව නොසින ලෙසයි. සිතින් විවිධ තර්කවලට වැළැඳීමෙන් සතිය පිහිටුවීමට බාධාවක් මිස උද්විතක් නොවන බව පැහැදිලි කෙරීණි. විය ඇත්තක් බව අපේ අත්දැකීම ද විය. අප කය වෙනස කරවන තරමටම හෝ වියටත් වැඩියෙන් සිතිවිලි තර්ක විසින් වෙනස කරවන බව පැහැදිලි විය. සිතිවිලි පිඩා මගින් කය ලෙස කරවීම බාහිර බැක්ටීරියා විසිරස් තරමටම හෝ වියටත් වැඩි බව ද පැහැදිලි විය.

කළක් මම දුර්ණය පිළිබඳව ගැඹුරින් සිතුයෙමි. අපට කළකට පෙර සිතන්හට පෙළඳවුයේ මොවේ වඩා මුලික බාහිරව පවතින උව්‍යය ද නැත්තම් අප තුළ පවතින විශ්වාෂාය ද ආදි ලෙසය. මෙය ලංකාවේ නම් මාක්ස්වාදයේ බලපෑම මත ඇති වූවක් ලෙස සිතම්. යුරෝපයේ නම් සරතුෂ්තගේ සිට බේකාරී දක්වා දුෂ්චරිතයක්, දෙකට බෙදීමක් දුර්ණයේ මුලික ගුණයක් විය. බුදු දහමේ වන “මහේ පුබිඛමා දමිමා” ගාට්ට ඇසුරුර කරගෙන මහස මුලිකය, ඉශ්චිය යන්න සරල කරුණාක් කරගෙන ව්‍යුහන් බුදු දහම විශ්චාරුණවාදයක් බිවට පත්කරවනු ලැබේය. දුර්ණය ගැන තරමක් මුහුකුරා යන් දී මට වැටුනේ විහි මුලික ප්‍රශ්නය තරමක් වෙනස් විකක් බවය. විනම් අපේ අත්දැකීමෙන් පිටස්තර වූ - ස්වාධීන වූ - ලේඛකයක් පවතී ද, පවතී නම් විය දැනගන්නේ කෙසේ ද? යන්න බවය. මෙය ද ඉතා සරලව ගත් අය බුදු දහම අනුහාවිකවාදයක් ලෙස විස්තර කළහ.

කළබොඩ විපස්සනා හාවනා මධ්‍යස්ථානයේ දී සක්මන් කරත්දීත්, තින්දට ඕය විවිදීන් මා කෙතරම් ඉවත ඇත්මට උත්සාහ කළත් දුර්ණය පිළිබඳ පැරුණී මත මසිනට ගලා ආවේය. විසින් ගැලවීමට මහස් වෙරක් ගත්ත ද නැවැත, නැවත තේවා මා වෙනටම ගලා ආවේය. මට මරණයේමතිය වඩින් දී සිතර ඇති වූයේ අපේ මරණින් පසු කයට වනදේ පැහැදිලි නමුත්, විශ්චාරුණයට කුමක් වේද යන්නය.

මට දැනෙනා හැරියට බුදු දහම “මම” නොහොත් “ආත්මය” යන්න විසංයෝගනය - බුදු දැමීම - හංග කිරීම - හගවීම - සඳහා අපේ සංජායන ක්‍රියාවලිය කොටස්වලට වෙන්කර ඇත. විනම් රැප, වේදනා, සංඛ්‍යා, සංඛාර, වික්‍රේශ්‍යාත්‍යා මෙසය. ව්‍යුතින් සැරැවුණු නොවෙනස් ආත්මයක් ඇති බව විසංයෝගනය කරයි.

රැප නම් “බාහිර” රැප ඇති බවය. වේදනාව නම් ආලේකය, ශබිදය, උණුසුම - හිත, රස, ගන්ධය මෙස ඒවා ගොල්මය. සංඛ්‍යානම් විකි වේදනා “මම” විසින් උකහා ගැනීමය. සංජායනයය, සංඛාර නම් වේදනා - සංඛ්‍යා තිසා අවධිවන මහස විසින් සංජායනය කරන ලද සංක්ෂූප සංස්කරණය කර ගැනීමය. ඒවා වෙන්ව හඳුනා ගැනීමය. මම නැමැත්තාගේ තිරීමාත්‍යාගිල්ත්වය ඇතුළුවන්නේ විතැනදීය. වික්‍රේශ්‍යාත්‍ය යනුවෙන් හඳුනාගත්තේ ආකාර, වදන්, හැඩිහළ, රස ස්වරප ආදිය අනුව අදාළ වික්‍රේශ්‍යාත්‍ය අවධි කර විය ඇති බව සහතික කර ගැනීමය. මේ මූලික සංජායන ක්‍රියාවලියේ දී විනම්, මෙළේකය හඳුනා ගැනීමේ දී අපේ ඉන්දියන්ගේ සිමා, ග්‍රෝක සම්මතයන්, ඒ ඒ සංස්කෘතින්ගේ වෙනස්කම්, පුද්ගල දැනුම, රැවී, අරුවේකම් ආදියට අනුවම විය හඳුනා ගැනේ. මේ තිසා අපේ සය ඉන්දියන්ට පිටතින් යමක් ඇත්දැයි ඇසීම පිළිතුරු නොදැන්නා ප්‍රශ්නයකි. බුදු දහමේ විශේෂත්වයම නම් ඉහත ආකාරයට සංජායනය කරනා අරමුණු මමය, මාගේය ආදි මෙස තන්හා උපාදානයෙන් බැඳෙනා බව විග්‍රහ කිරීමය. විහෙයින් බුදු දහමේ හරය මේ තන්හා උපාදානය බිඳීමය.

කැමරාවක කාවයකින් ජායාරාජයක් ගැනීම, කුරුල්මෙකු, මාල්වෙකු, ගෙම්බෙකු දිවියෙකු හෝ මේනිසෙකු සිය ඇස හා විනි කාවය මැඟිත්කරනා දැකිමට වඩා වෙනස් දෙයකි. මා මැදිහත් වී කරනා සංඛාර ගොඩ නැංවීමේ දී සිදු නොවේ.

සතුනට, අපේව දැටි සිතක් නැති ද? මට දැනෙන්නේ සම අපේව දෙයක්ම පානේ ඇතැම් තත්ත්ව යටතේ රටා මවනා බවයි. ඇතැම් ඒවා අපීඩ්වෙලක් මෙස පෙනෙනා දුව්ලි රුපක පවා වෙනස් ආකාරයකින් බලනකළ රටා තිබිය හැක. විනි තේරෑම වායු, ද්‍රව්‍ය, සනු මේ සියල්ලටම තිකම්ම පැවැත්මක් නොව විකිනෙකා මන රුපුණු පැවැත්මක් මෙන්ම ස්වයං රටාවක් ද ඇති බවය. වනුර පයිජ්පයේ කරමය ක්‍රමයෙන් විවෘත කරනා විව වැඩියෙන් වනුර ලබාදීම සඳහා වනුර දහර ස්වයංව සංවිධානය වේ. තිම

මිලදෙන්නේ විකවිට රඩාවකටය. වප්පාකුල් ඇති වීමේදින් මෙය සිදු වේ. මෙමෙස අප්පිට දේ පඩා සහ්තිවේදනය කරයි. සාමූහික රඩා මධා ගතියි. මෙය ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහිත උපකරණ මගින් නිර්මිත අංශ හෝතික විද්‍යාවේ ද පවතින තත්ත්වයකි. විය විහි දී ඇතැමුන් විස්තර කර ගන්නේ අංශව හා බැඳුණු පැතිරි ගිය තරංගයක් (Pilot wave) පවතින බව විශ්වාස කිරීමෙනි. වියවුල් විද්‍යාවේදි විය ස්වයං සමක (Self similarity) රඩාවන් (Strange attracters) වෙයි. එනම් ඇප්පිට ද යම් සහ්තිවේදනයක, සඩඳතාවයක පවතී. මා විය හඳුනාගන්නේ ලොවේ පැතිර ඇති රුපක සඩඳතාවයක් ලෙසයි. විය හඳුනාගන්නේ අපේ මනසින් නිසා විහි අපෙන් සොර දේශාත්මයක් නැති. ලේඛනයේ අප්පිට ද, රුපක සඩඳතා (Morphogenetic Relations) සහිත බ්‍රි මගේ විශ්වාසයයි. වීමෙන්ම ඩීඩායේ රුපක ස්වභාවය සරල රේඛා, කොටු, වෘත්ත, සිල්ලින්බිර ආදි ලෙස නොව ස්වයං සමක ලෙස පවතී. ස්වයං සමක යන්නෙන් අදහස් වන්නේ යම් රුපයක් කුඩා කොටස්වලට වෙන් කිරීමේ දී සරල දේ නොලැබේ මුළු පැරණි දේම නැවත, නැවත ලැබුමය. ක්ව්‍ය්‍රූම් යන්ත්‍රණයේ දී උපකරණ විසින් හඳුනාගන්නා ක්ෂේත්‍ර අංශ ද, අප අවට ලේඛනයේ පවතින සන, ප්‍රවී, වායු විශේෂ ද මේ ලෙස ස්වයං සමක ලෙස හා රුපක සඩඳතා සහිතව පවතී. වික් සොටසක වන දේ අනෙක් කොටසට බලපායි. ඇතැම්විට ඉතා සියුම් වෙනස්කම් පවා මහා වෙනස්කම්බිජට බලපායි. ඉලෙක්ට්‍රෝනයක් දෙස බලත් දීම විහි ගමන වෙනස් වේ. අන්දීස් කඹකරයේ සමන්වයෙකුගේ තවුලුම වේකියෝගේ සුනාමියක් ඇති කළ හැකි බව වියවුල් විද්‍යාවේ පිළිගැනීමයි. මෙතැනදී රඩා ඇතැම්වන්නේ, නැති වන්නේ සසම්භාවී සිදුවීම් නිසා මිස දේව සැලැස්මක් අභුව නොවේ. ගස් වැල්, සනා සිපාවා ආදි පිට දේ අප්පිට දෙයින් කරැණු කිහිපයක් නිසා වෙනස් වේ. ඔවුනට ද රුපක සඩඳතා ඇත. විනෙන්, ඩීඩා සාමූහික ඉවක් බවට පත්වී ඇත. වික ගසක් වියලි කාලයේ දී ජලය සොයා ගැනීමට මුළ පද්ධතිය යොදා ගන්නා ආකාරය මුළු වනයම ඉගෙන ගනී. වික් බැවැලුවෙකු සිය ලොම් නෙළීමට යොදා ගන්නා විදුලි කම්බියෙන් පළා යෙමට දැඟන් විට සියල්ලේ විය උගෙන ගතිති. අතරම් නොවී කුරැල්ලේ, මාලුවේ රඩා පිටින් අහස්, සාගරයේ, ලොවේ සැරසරති. විනෙන දී රුපක සඩඳතාවය සාමූහික ඉවක් බවට පත්වේ.

සන්ත්වයන් අතර ද පවතින්නේ ස්වයංසමක යන්ය. බෙදාගෙන යන් දී මුළු ප්‍රිවිතයටම සමාන සංකීර්ණ සොටස් හමුවේ. සන්ත්වයාගේ වෙනස නම් ස්වයං සමක ඇතැම් තත්ත්ව යටතේ පුද්ගලික ජ්වලන් විමයි. ඔවුන් වෙන්, වෙන් ලෙස සහ්තිවේදනය කිරීමය. වර්ගයා බෝ කිරීමය. හය, රාගය,



ද්‍රව්‍යෙනු ඔවුන් තුළ ඇත. ඇතැම්විට සත්ත්ව විශේෂවල පවතින මේ පුද්ගලිකත්වය හා ඒහා බැඳුණු ගුණ “ආත්මය” ලෙස අපි ගනීමු. වියට එවැනි නමක් තැබේමේ වරදක් නැත. නමුත් විය නොවෙනස් හවයෙන් හවය පැටිර යන්නක් ලෙස ගැනීමේ නම් බරපතල වරදක් ඇත. අපි අවිද්‍යාව කියන්නේ වියටය.

මිනිසා සත්වයන් අතුරන් ද වෙනස් වේ. ඔහුට පුද්ගලිකත්වයට අමතරව ඒ පුද්ගලිකත්වය පිරික්සා බැලිය හැකි සිතක් ද ඇත. අපි වික්ද්‍යාත්‍යාචාර්ය කියන්නේ වියටය. වික් වික්ද්‍යාත්‍යාචාර්යෙය් ගුණයක් නම් විය තන්හාට මූල්‍යකරගෙන පැවැත්මය. උපාදානයෙන් බැඳීමය. සතුනට මෙන් නොව මිනිසාට විශේෂ හැකියාවක් ඇත. විනම් සිය උපාදානය පිරික්සා බලා බිඳුමය. මමත්වය හංකිරීමය. විසංයෝජනය කිරීමය. විය සතුනට නැති හැකියාවකි. තිවන් ලබන්නේ මිනිසුන් පමණු.

බුදුරජාතාන් වහන්සේගේ පරිවිච සමුප්පදායෙන් අදහස් කළේ යම් එලයකට හේතුවක් ඇති බව දැක්වීම හෝ මේ හේතුව නිසා මෙය උප දී ලෙස සරල හේතුවලටවාදයක් තැනීම නොවේ. බුදු දහමේ හේතුවලටවාදය වෙනස් වික්. පළමුව සියල්ල වික්නෙකා හා සම්බන්ධ වී ඇති බව පිළිගනී. සියල්ල වෙනස් වන්නේ මේ සඛදානාවය නිසාය. අනෙක් අත්න් සියල්ල අප විය අත් විදිනා වට්පිටාවට අනුව වෙනස් වේ. අප අත්විදිනා වට්පිටාවන් විනිවිද ගිය සාරයක් - ආත්මයක් - එහි නැත. බලන බලනා ලෙස පෙනේ කියා ඇතැමුන් මෙය සරල කළත්, විනි අදහස අපේ බැල්මට අනුව යමක ආකාරය මෙන්ම අගය ද වෙනස් වන බවය. අයෙකුට කුඩා අභ්‍යුත්වක් තවත් අයෙකට පැටිරී ගිය ගුවයක් විය හැකිය. අයෙකට නිසාල දෙයක්, තවත් අයෙකුට විශාලය වන දෙයක් විය හැකිය. විකම කාන්තාව අයෙකට දුවක් ද, අයෙකට මවක් ද විය හැකිය. අනාත්මය නම් මෙයයි.

ර්ලය කරුණ යමක පැවැත්ම-විය පවතින වට්පිටාවට අනුව තත්ත්වයට අනුව හේතුවල වන බවය. විය ඇත්තේම් මෙය උපදී. විය නැත්ත්තී මෙය නොපවතී ලෙස විස්තර වන්නේ මේ තත්ත්වයයි. මහතානි පරිවිෂ සමුප්පාදය කවිටර ද? අවිද්‍යාවෙන් සංඛාරය ද, සංඛාරයෙන් වික්ද්‍යාත්‍යාචාර්යෙන් නාමරුප ද, නාමරුපයෙන් සලායනය ද, සලායනයෙන් එස්ස ද, එස්සයෙන් වෙදනාව ද, වෙදනාවෙන් තන්හාට ද, තන්හාවෙන් උපාදානය ද, උපාදානයෙන් හවය ද, හවයෙන් පාතිය ද, පාතියෙන් ජරාමරණ, ගෝක, පරදේව, දුක්ඛ, දූම්නස්ස, උපායාසය ද සම්භව වේ. මෙය පුදු

නාමරුප ද, නාමරුපයෙන් සලායනය ද, සලායනයෙන් එස්ස ද, එස්සයෙන් වෙදනාව ද, වෙදනාවෙන් තන්හාට ද, තන්හාවෙන් උපාදානය ද, උපාදානයෙන් හවය ද, හවයෙන් පාතිය ද, පාතියෙන් ජරාමරණ, ගෝක, පරදේව, දුක්ඛ, දූම්නස්ස, උපායාසය ද සම්භව වේ. මෙය පුදු

දුක්ඛක්කන්දියාගේ උප්පත්තිය වේ.” ආදී මෙසිනි. පරිවිෂ සමූප්පාද ධර්ම යනු වට්පිටාව විසින් උපකාර කරනා අයය ලබනා ප්‍රතිඵල ධර්මය වේ. පරිවිෂ සමූප්පත්ති ධර්ම යනු එම ප්‍රතිඵලයෙන් උපන් ධර්ම වේ. බුදු දහමේ වින මේ සාරෝක්ෂක සඩුදතා පිළිබඳ අදහසත් රෘපක සඩුදතා, සාමූහික සඩුදතා, වික්ද්‍යාතික සඩුදතා මෙස අප ඉහතින් විස්තර කළ අප්‍රාව, සත්ත්ව, මුත්ව සඩුදතාත් විකට යයි. සමානරැජී වේ.

මොවේ පවතින සඩුදතාවයේ විශේෂ ආකාරයක් වන්නේ මිනිස් සිතයි. සිත කරන්නේ සිතිමයි. සිතට විශේෂතා දෙකක් ඇත. විකක් සිත ඇති බව දැනගත්තේ ද සිතින් වීමයි. දෙවන්හු අපට අවශ්‍ය මෙස වෙනස් කරමින් සිතිවිලි මවන්නට සිතට හැකි වීමයි. භාවනාවෙන් කරන්නේ මෙමෙස වෙනස් කළ හැකි සිත හිලැ කර විනයින් සිතම පිරිස්සිමයි. කය පිරිස්සිමයි. කය නික්මවීමයි. සිත කය දෙකම වෙනස් වන බව හඳුනාගැනීමයි.

බාහිර ස්වභාව ලේඛයක් ඇති දී ඔව්! ගස්වල්, සයුර, වැස්ස, සුළුග, සතා සීපාවා, ඉර, හඳ, තරු මෙස ලේඛ ලේඛයක් ඇත. විය අපේ සිත හැතුව ද, අප නැතුව ද පවතී. නමුත් මගේ සිතින් මා හඳුනා ගන්නා ලේඛය එයයි. මගේ සිතින් හඳුනාගත නොහැකි මගේ සය ඉන්දුයන්ට හසු නොවූ ලේඛයක් ගැන මම නොදැනීම්.

ගස්වල්, සුළුග, සයුර, ඇල දොප මගේ සිතුවිලිවලින් වෙනස් කළ හැකි දී සංඛාරයන් මෙස සංස්කරණයේ දී ත්‍රේවා මම දැනවීමන් වෙනස් කර ඇත. වැමෙන්ම සිත භාවනාවෙන් වෙනස් කිරීමෙන් ස්වභාව ලේඛය ගැන වෙනස් දැනුමක්, යථා දැක්මක් ලැබේ. විමර්ශන් විය වෙනස් කර ගැනීමේ නව ආකාරයන් සොයා ගත හැකි. විසේ නැතුව සැමවම ස්වභාව ලේඛය වෙනස් කරනා ප්‍රාතිභාරියයන් පෙනාහැක. මෙමෙස බාහිර ස්වභාව ලේඛයේ අප දන්නා ස්වභාවයන් සාමාන්‍යයෙන් අපට වෙනස් කළ නොහැක. ස්වභාව ලේඛය අධිවීම නැතිවීම නම් අපේ සිතට කෙසේවත් වෙනස් කළ නොහැක. දෙවියෙකුගේ ආත්මයස් හැත්තේ ඒ තිසාය.

විශේෂ අපේ සිත අපට වෙනස් කළ හැක.

“මහතෙනි, රැජය ආත්මය නොවේ. අනාත්මයයි. මහතෙනි, ඉදින් මේ රැජය ආත්මය වූයේ නම්, මේ රැජය ආබාධ පිණිස නොපවත්නේය. මාගේ රැජය මෙසේ වේවා, මෙසේ නොවේවා කියා තමා කැමති ආකාරයක් බලන්නේය..” ලෙසින් බුදුරජාතාන් වහන්සේ අනන්ට ලක්ඛනා සූත්‍රයේ දේශනා කර ඇත්තේය.

ඉදින් “මගේ” උපත හා “මරණය” කුමක් දී සය ආකාරයක ස්කන්ධයන් වික්වීම හා වෙන්වීමය. විනම් පධිච් - සනා ස්වරජය, ආපෝ - වැඹිරෙන ස්වරජය, වාදු - වාදුමය පාවතින ස්වරජය, තේපෝ - ශක්ති ස්වරජය, ආකාෂ - වස්තු නිසා හඳුනාගත්නා නිස් බව සහ වික්දුෂාතායය හෙවත් සිත වික්වීම හා වෙන්වීමය.

විදු දෙම “කාලය” මුද් ස්කන්ධයන්ට වික්කර නැත්තේ ඇයි? විය ආකාශය හඳුනාගෙන ඇත්තේ වස්තුවක පවතින කුහරයක්, වස්තු අතර පවතින නිස් බවක් ගෙන්වය. විනම් අකාශය වස්තු නිසා පධිච්, ආපෝ, වාදු ආදිය නිසා ඇතිවේ. ඉතින් සියලුම සැම මොහොතකම වෙනස් වේ නම් විතැන කාලය ඉඩීම ඇති වේ. වෙනස්වීම නැතිනම් කාලය නැත. මට සිතන්න ඇත්තේ වත්මන් මොහොත පමණක් කියාය. ඉතිරි මොහොතවල් ඇති වී හෝ ඇතිවීමට හෝ ඇත. ඉහත සය ස්කන්ධයන්, - වික්දුෂාතායන් ඇතුළුව පවතින්නේ වත්මන් මොහොත මතය. විය ද වෙනස් වීමට යටත්ය. ඒ නිසා සයස්කන්ධයට කාලය වික් වී නැති බව මගේ සැරිමයි. විය අවකාශය තුළ මොහොත ලෙස ගෙන ඇත. මේ වත්මන් මොහොත පිළිබඳ(ස්ථානය) කතාව ධර්ම සංගායනාවන්හිදී ද මහත් විවාදයකට තුවුදුන් සියුම් දාරුණික කතාවකි.

අපේ උපතේ දී සිදුවන්නේ බාහිරින් පැමිණි යම් ක්‍රියාවලියක් අපේ ජ්වයට වික්වීම දී? නැතිනම් ජ්වය තුළම පැවැති යම් ක්‍රියාවලියක් වෙනස් තත්ත්වයකට පත්වීම දී?

මට හැගෙනා පර්දි බිරිහිර ලේකයේ දී නිතරම බාහිරින් පැමිණෙන දෑ අවධාරණය කෙරේ. මැවුම්කාර බාහිර දෙවියෙකුගේ මැදිනත්වීම, පිටසක්වල ජීවියෙකුගේ මැදිහත් වීම, බාහිර රසායනික හෝ ක්ෂේප අංණුවක බිලපෑම ආදි ලෙස මෙය විගුහ කෙරේ. මගේ අදහස නම් මේ සියලු දෙවිවරු, යක්ෂයේ, ගන්ධඩ්බයෝ ඇත්තේ අප තුළම බවය. කොට්‍ර ගණනක් විවැනි ක්‍රියාවලි අපේ ජ්වය තුළම පවති. එහෙත් ඒවා මතුවන්නේ සුදුසු තත්ත්වයන්හි දී පමණි. දරවල ශිති ගැනීමේ හැකියාව ඇත. ගිණි

ගන්නේ විශේෂ තත්ත්වයකදීය. ඒ තත්ත්වය නැති වූ විට ගින්න නිවී යයි. ගින්න පිටතින් පැමිණි බවත්, විය වෙනත් දිසාවකට ගිය බවත්, තර්ක කර වැඩික් නැත. ගින්න ඇති වූයේත්, නැති වූයේත් දුරගෝඩ තුළමය. ඒ ලෙස රූපක සඩුදතා, සාමූහික සඩුදතා, වික්ද්‍යාත්‍රා සඩුදතා, විවිධ ස්වර්ණ කෙළ ගණනක්, රටා කෙළ ගණනක් ජ්වය තුළ ඇත. ඒවා නිසි පරිදි සන්ධිගත වූ විට ජ්වය උපත බඳයි. බිඳවුටුණු විට ජ්වය මිය යයි. ජ්වය පිටතින් නොපැමිණි අතර, පිටත කොහොවත් ගියේ දුනැත. මුළු විශ්වයම ඇත්තේ අපේ සිරුර තුළමය.

සඩුදතා හඳුනාගත තැක්කේ සයුර මෙන් සැමතැත පැතිර තිය, ඇති චෙන, නැතිවෙන තරුණ ප්‍රවාහයක් ලෙස ගැනීමෙනි. විහි විවිධ රළ පෙළ මෙන් වික්ද්‍යාත්‍රායේ පැතිර පැවතී. ඒව උපත සඩුදතා ඉකාණුව හා ඩීම්බය මෙවති කෙළ ගණන් වික්ද්‍යාත්‍රායේ - ගන්ධිඩයේ - සහිතව වික්වෙති. ඇතැම්විට අවශ්‍ය තත්ත්වය නොමැති වූ විට වික් වූ ඉකාණුව ඩීම්බය වෙන්ව ගොස් මිය යයි. අවශ්‍ය තත්ත්වය ඇති වූ විට ඒවා වික්වේ ප්‍රතිසන්ධිය වී නව ජ්වයක උපත සහිවුහන් කරයි. විහි දී ජ්ව ස්කන්ධය සිය මුලික වික්ද්‍යාත්‍රා සඩුදතාවය ලෙස වික් වික්ද්‍යාත්‍රා සඩුදතාවයක් මුලික කර ගති. ඒ සඩුදතා දෙමාපියන්ගේ පෙර මොහොතේ සිත්වීම් සඩුදතා බිඳුලයි. විය ගන්ධිඩය තෝරා ගැනීම ලෙස ප්‍රකාශ කළ ද විය පිටතින් පැමිණියක් නම් නොවේ. ජ්වය තුළම පවත්වා ගත් දෙයකි. වික් වික්ද්‍යාත්‍රා සඩුදතාවක් මුලික වීම නිසා ප්‍රද්‍රුගැලීකත්වය, ප්‍රද්‍රුගැලාය ඇති වේ.

මෙලෙස අපේ ජ්වය සැදුම්ලන පංචකන්ධිවල පැවතී රූපක - ඒව සාමූහික සඩුදතා - වික්ද්‍යාත්‍රා සඩුදතා - කෙළ ගණනක් පවතී. මේ නිසාම ගෙක පවතින ජලය - අයිස් කන්දක ගල් වී ඇති ජලය, - වැවක පවතින ජලය, - වර්ෂාවේ ඇති ජලය, කෝප්පයක ඇති ජලය, ගසක රුදී ඇති ජලය, මිනිස් සිරුරේ ඇති ජලය, මළකදා ඇති ජලය විකම ජලය නොවේ. ඒවායේ වෙළි ඇති රූපකසඩුදතා, ජ්ව සාමූහික සඩුදතා වික්ද්‍යාත්‍රා සඩුදතා වෙනස් නිසාය. තත්ත්වයන් හා ස්වර්ණයන් ද වෙනස් නිසාය.

මේ නිසාම ගසක් දැඩි විට ඇතිවන අවවල සුපුගේ පාවී යන අව්, ජලයේ දියවන අව්, කොහොත්තේ දැව් ඉතුරුවේ ඇති අව් වික හා සමාන නොවේ. ඒවා තත්ත්වයෙන් හා ස්වර්ණයෙන් වෙනස් අතර, ඒවා වෙළි ඇති ජ්ව සඩුදතා හා වික්ද්‍යාත්‍රා සඩුදතාගෙන් ද වෙනස් වන නිසාය.

මරණයේ දී සය ස්කන්ධයේ ස්වර්ණය අතින් වෙනස් වෙති. තත්ත්වයන් අතින් වෙනස් වෙති. වෙළි ඇති සඩුදතා වික්ද්‍යාත්‍රා නිසා ද වෙනස් වෙති. ජ්වය ඒවා වික්වීම නම්, මරණය ඒවා වෙන් වීමයි.

මට දැනෙන හැරියට නම් මරණයේදී අපෙන් සුවිශේෂී වික්ද්‍යාත්‍යායක් වෙන් වී යන්නේ නැත. උපයේදී විවැති සුවිශේෂී වික්ද්‍යාත්‍යායක් බාහිරන් නොපැමිති ලෙසමය. දරගොඩ දැබෙන් දී ගින්ත පිටතින් නොඳා භා නිවේදී පිටතර නොගිය ලෙසමය. උපයේදී මූලිකම නැග වින වික්ද්‍යාත්‍යාය මරණයේදී වෙනස් වේ. පංචස්කන්ධයන් වෙන්වන් දී ඒවා අභිව - මළ දේ බවට පත්වේ. ඇතැම් දැන නොපැනෙන, නොදැනෙන දේ බවට පත්වනවා ද විය හැක. ඒවා ජිවන්වන අධියෝ සිදු වූ සිදුවීම්වල බරපැණා ද රැගෙන සංසාරයේ සයුරේ රළ මෙන් ගමන් කරයි. රැපක සඩුදාතා, ජිව සඩුදාතා, වික්ද්‍යාත්‍යාය සඩුදාතා විකිනෙක වෙපුමින්, විකක් අනෙක වෙමින් මෙලෙස හවයේ සැරසරයි.

විසේනම් කර්මලු විපාක ඇතිවන්නේ කෙසේ ද? වූද දහමට විරෝධී හිඟ්ද දුර්ගනිකයන් නැගු මූලික තර්කයක් වූයේ ඉතින් පරම පුද්ගලයෙකු නොමැති නම් කර්මලු එලදීමක් පිළිබඳ කතාවක් ද නැත ලෙසය. කර්මලු පිළිබඳ විවරණය වූද දහම ඇති කර ඇත්තේ නොද, නරක වටහාදීමටම නොවේ. නොද, නරක ක්‍රියා විග්‍රහ කර ඇත්තේ, තන්හාව නිමෙනා, සිත හිඟ්ද කරනා ක්‍රියාවන්, නොද ඒවා ලෙස ගැනීමෙති. විමෙන්ම අපේ විවිධ ක්‍රියාවන් නිසා අප තුළ විවිධ සිතුවීම් ඇති වේ. ඒ සිතුවීම් නිසා අප වෙපාගෙන සිටිනා විවිධ වික්ද්‍යාත්‍යායයේ කුළුගැන්වෙති. ඇතැම්විට කෝපයෙන් හැසිරෙන අයට අපි යක්ෂය වැහිලා යැයි කියමු. නොද, තැන්පත්, දාර්මික ක්‍රියා කරනා විට දෙවියන් වැනි අයෙක් යැයි කියමු. අධ්‍යාත්මක ලෙස හෝ වෙනත් හිස්න මානසිකත්වයක් මත අයෙකුගේ මනස වෙනස් ලෙස හැසිරෙන විට දේවාර්ථය හෝ යක්ෂාර්ථය මෙස ද හඳුන්වමු.

ඒ අපගේ ක්‍රියා නිසා අප ජිවය තුළ කුළු තැන්වෙන විවිධ වික්ද්‍යාත්‍යාය සඩුදාතාවන්ගේ ක්‍රියාකාරීත්වය අපි හඳුනාගන්නා ආකාරයයි.

සිත පාලනය කිරීම ගනු මේ කෙපක් අරමුණු සහිත වික්ද්‍යාත්‍යාය සඩුදාතාවයන් විකක් අනෙක පරය නැගිටිමින් මූලිකයා වීමට දිරනා උත්සාහය මධ්‍යිමයි. මේ සියලුල සිදුවන්නේ ජිව උපන සිදුවන විට පැවැති මූලික වික්ද්‍යාත්‍යායයේ බලපෑම ද සහිතවය. උත්පත්තියෙන්ම අපට යම්, යම් කුසළතා, දුර්වලතා ඇතිවන්හේ ඒ ජන්ම වික්ද්‍යාත්‍යායයේ බලපෑම නිසාය.

මේ අනුව අභිජිවිතය සමඟ වෙළි ඇති වික්ද්‍යාත්‍යාය ප්‍රවාහය අපේ ක්‍රියා විසින්, වෙනස් කරනු ඔබයි. අනවරතයෙන් වලනය වන සයුරට ගලක් ඇද වැරීමෙන් කැපුමින් ඇතිවන ලෙසය. ඒ වෙනස්වීම නම්

කර්මලයයි. විය අපට ඒ මොජාගේදීම, ඒ හවයේදීම, හෝ ඊළග හවයේ දී හෝ වෙනත් හවයකදී හෝ එම දිය හැක. එම නොදීමට ද ඉඩ ඇත. මන්ද කෙළ ගණනක් වික්ද්‍යාතායන්ගේ විකට වෙළි හැසිර්ම අතිශයින් සංකීර්තු කියාවලියක් නිසාය. ඇතැම් විට අපේ කර්මයන් අන් අයට එමදීමට ද පුළුවන. නොද කර්මයන් පින්බල ලෙස ද, නරක කර්මයන් අපල ලෙස ද සැපකමු.

අපේ සබඳතා සැලකීමේ දී අපේ පාවස්කන්ධයේ අවකාශ - කාල පිහිටීම හරි වැදුගත්ය. සුරිය - සඳ ආදී ග්‍රහලේක මෙන්ම අපි පාවිචිය මත සිටිනා තැන ද වැදුගත්ය. ඒ අනුව අපේ උපතේ දී මෙන්ම, ජීවිතයේදීද, මරණයේදීද, බාහිර පාවස්කන්ධයේ රූපක රාච අපට බලන්මක් ඇති කරයි. විය අප වෙළාගෙන ඇති ජීව සබඳතා හා වික්ද්‍යාතා සබඳතාවට ද වික් ලෙස බලපායි. මට හැගෙනා ආකාරයට ජේෂතිෂ්‍ය ප්‍රාථමික ආදිය නිර්මාණය වී ඇත්තේ මේ අවකාශ - කාල රාච අධ්‍යානයක ප්‍රතිච්චයක් ලෙසය.

විශ්වයේ ගුණය අවකාශයේ පැතිරී යම්න් සංම මොජාතකම පැතිවීම හා නැතිවීමයි. කෙළ ගණනක් රාච, ස්වරූප තත්ත්ව හා වික්ද්‍යාතායේ විහි බැඳී පවතී. ජ්වය විහි සුවිශේෂී තත්ත්වයයි. මිනිස් වික්ද්‍යාතාය සුවිශේෂී වික්ද්‍යාතා ප්‍රවාහයයි. උපත - පැවැත්ම - මරණය තෙක් අපි කළකට මමය, පුද්ගලයාය කියා ආයතනයක් සංයෝජනය කර ගන්නෙමු. හවයෙන්, හවය අපේ කර්මලල අනුව අපි, අප වෙළා සිටින වික්ද්‍යාතායේ වෙනස් කරමු. ඉහළ, පහළ යම්න් උපත, විපත පධිසන්ධිය වෙම්න් විය හවයේ පවතී. තන්හාව හා උපාදානය බිඳුලු විට මේ මිනිස් වික්ද්‍යාතායේ ගමන නවතී. විය ස්වභාව වික්ද්‍යාතායේ පොදු රූප සම්ඟ වෙළි යළි යළින්, වෙනස් වෙම්න් ගමන් කරයි. මේ ස්වභාවය තුළ මම දියා වී යෙමට මම “නිවන” යැයි කියමි.

“මහතෙන්, යම් අවස්ථාවක මෙසේ තුන් පැවැත්මක් හා දොළුස් ආකාරයක් ඇති මේ වනුරාය සත්තනයෙහි යථා භූත යුතා දැරුණුය මනාව මා තුළ පහළවේද මම විකල්හි දෙවියන්, මරණ්, බුළුන් සහිත ලෝකයෙහි මහතා බමුණුන් සහිත සත්ව විරෝධය අතුරෙහි සම්සක් සම්බේදිය අවබෝධ කළම්ඩ ප්‍රතිඵා කළුම්. මට යුතා දැරුණුය පහළවිය. මාගේ අරහත්වල විමුක්තිය වෙනස් කළ නොහඳක. මේ මාගේ අන්තිම ජාතියයි. දැන් මට නැවත ඉපදීමක් නැත..”